

ආධ්‍යාත්මික සංවර්ධන  
මණෝච්චාව

ඒ.එස්.බාලසුරය



ආධ්‍යාත්මික සංවර්ධන  
මණෝච්චාව

ඒ.එස්.බාලසුරය

විද්‍යාපති (එච්‌මීලරේ)

ගෙස්තුපති(ලංකා)

## කර්තාගේ වෙනත් කිහි..

### අධ්‍යාපනය

- \* ප්‍රාථමික අධ්‍යාපනය
- ලමා හිඩා සංග්‍රහය
- \* සාම අධ්‍යාපනය T
- \* ලමයින්ට සාමය ඉගැන්වීම T
- \* පාසලෝග ගැටුම් කළමනාකරණය THU
- \* සාර්ධීම අධ්‍යාපනය
- \* සාර්ධීම ඉගැන්වීමේ හට කුම
- \* Learning the Way of Peace
- \* සාම මග ඉගෙනුම
- \* Sow Peace.Reap Peace
- \* සාමකාම් පිච්චයකට සාම සිතුව්වීම T
- \* ගැටුම් සමර්කරණ ප්‍රවේශය T
- \* ගුණ නැතු ව්‍යින පාසල
- \* ගැටුම් තිරාකරණයෙන් සාමය
- \* ගැටුම් සමර්කරණ ක්‍රියාවලිය T

### අධ්‍යාත්මික සංවර්ධනය

- \* පිළුම තුළ මැණික
- \* කබ්ඳුම් ගැයු අමාත ගින
- \* වේද ගිත සම්භාවනා
- \* Beyond Sorrow
- \* ආධ්‍යාත්මික ගමන් මග
- \* ගුද්ධ ගෙළුය
- \* මේ පිටත්වමේ සතුව
- \* දිය බිඳව තුළ මහ සයුර
- \* ප්‍රේරණ පිටතය
- \* විමුක්ති සිනේ ප්‍රිති උදාන
- \* නිසල වෙල් ක්මුද යාය
- \* ආත්ම ප්‍රත්‍යාග
- \* සමාපත්ති
- \* යම් දිනයක මැබේ නෙන් විවර වේද..... www.asbalasooriyaoneducation.blogspot.com
- \* අසිරිමන් බුදු වද්‍ය
- \* ලමයින්ගේ අධ්‍යාත්මික ගක්ති(මුද්‍රේරයි)

### සමාජ විද්‍යාව

- \* තුස්න්ට්‍යාදයේ අනියෝගය
- මනෝවිද්‍යාව**
- \* නියෝගයට පත්
- කාන්තාවන්ට උපදේශනය
- වෙනත්**
- \* සිනා දෙසියය
- \* සිදුතු කටු (පරිවර්තනය)
- \* ප්‍රේරණ විෂ්ලවය (පරිවර්තනය)
- \* පේ.ක්‍රිජ්‍යාමූර්ති පවසන්නේ
- \* කමක්ද? (පරිවර්තනය)
- \* ලමා මානසික සෞඛ්‍යය
- (පරිවර්තනය)
- \* ප්‍රිතිමන් පිටතය(පරිවර්තනය)

### වර්තාපදානය

- \* ලෙවිතුරු සින සොයා
- ඒ.එස්.බාලපුරුෂගේ
- පිටත පුවත හා දැකුම
- කර්තා පියසිරි මාතරගේ
- (T) දෙමල, (H) නින්දි, (U) උර්දු
- යන භාෂාවලට පරිවර්තනය වී
- කාන්තාවන්ට උපදේශනය ඇති
- ගුන්ත ඉහත සකස්වලින් දැක්වේ.

### Websites :

- www.asbalasooriya.org
- www.asbalasooriya.blogspot.com
- www.asbalasooriyaoneducation.blogspot.com
- www.asbalasooriynewsletter.blogspot.com

## සේරු ප්‍රකාශන 6

මගේවිද්‍යාව ලෙස පොත්පෙළ

ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යාව

උ. එස්. බාලපුරුෂ

පුවත මූල්‍ය 2011

ISBN :

පිටතවරය: ආනන්ද ලියනගේ

මූල්‍ය: තරං ප්‍රිත්‍යා මූල්‍ය, 506, නාවින්න, මහරගම.

ප්‍රකාශනය හා බෙදාහැරීම

## සේරු ප්‍රකාශන

94/1, අනුරුද්‍ය පාර, කොළඹ.

## හැඳින්වීම

වර්තමානයේ මෙරට මෙන් ම ගෝලිය වශයෙන් ද ආධ්‍යාත්මික සංවර්ධනය ගැන මහත් ජනරාල්යේගයක් ගොඩනැගෙනින් පවතියි. භැමේ ම ආධ්‍යාත්මික සංවර්ධනය ගැන කතා කරති. මේ වසර දෙක කීපයකට පෙර ආධ්‍යාත්මික සංවර්ධනය මිනිසුන් සෙවිවේ, තමන් අදහන ආගම තුළිනි. නව ප්‍රචණ්ඩාවේ එක් ලක්ෂණයක් වන්නේ, ඒකීය ආගමික රාමුවන් බැහුරට්වින් විවෘත ව පොදුවේ සැමල පිළිගත හැකි යම් මනෝවිද්‍යාත්මික පදනමක සිට ආධ්‍යාත්මික ජීවනය ස්ථාධින ව සෙවීමට මිනිසුන් පෙළඳී සිටිමයි.

මෙවැනි යුගයක ආධ්‍යාත්මික ජීවනය පිළිබඳ මනෝවිද්‍යාත්මික විවරණයක් කිරීම කාලෝචිතයැයි භැහිත. මේ ඒ සඳහා ගත් සුදු වැයමකි.

මේ කෘතිය ලිවීමේදී, පසුගිය දෙක පහ පුරා, පාසල්වල තවයෝවුන් සිසුනට, ගුරුහවතුනට, වික්විද්‍යාල කළිකාවාරයවරුනට හා චෙනත් විවිධ වෙළුනිකයන්ට ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ වැඩුමුඟ කිරීමෙන් මා ලද අවබෝධය හා අත්දැකීම් මහත් සේ පාඨක විය. මෙය වනාහි ඒ සෙනු අත්දැකීම් ගොනු කොට දැක්වීමකි.

මෙහි එන ආධ්‍යාත්මික සංවර්ධන ප්‍රවේශය පහසුවෙන් අධ්‍යාපනය, පෞරුෂ සංවර්ධනය, මනෝවිද්‍යා උපදේශනය, කළා නිර්මාණය වැනි විෂය සෙනුයන්හි දැකුම් පරිය පුලුල් කර ගැනීමට යොදා ගත භැකියි සිතමි. විශේෂයෙන් ආධ්‍යාත්මික ජීවනය සොයන්නුවුන්ට මෙයින් යම් මගක් තමන්ට හෙළි කර ගතහැකි වනු ඇතැයි ද විශ්වාස කරමි.

මේ ග්‍රන්ථයට පෙරවූ ලියු කොළඹ විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා ආශයේ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහතාට මගේ ස්ත්‍රීතිය පුද්මි.

## ඒ.එස්.ඩාලසුරය

1674/1සී. 2 වන පටුමග

මාලඹී පාර

කොට්ටාව

පන්තිපිටිය.

www.asbalasooriya.org

## පෙරවදන

වර්තමානයේ ලොව පුරා පැවතිර යන වාණිජකරණ හා ගෝලියකරණ සංස්කෘතියෙහි හර සුන් බවට එරෙහි ව ප්‍රබල මානුෂීක ප්‍රතිචාරයක් ගොඩ තැගෙමින් පවතියි. එනම් තම ජීවිතයේ අධ්‍යාත්මික සත්‍යය ගැවෙශණයට වැඩි වැඩියෙන් ජනයා පෙළඳීමයි. මේ ප්‍රචණ්ඩාව තිද්හස් වින්තනයට ඉඩ ඇති සැම රටක ම පාහේ දක්නට ලැබේ. මේ විෂය පිළිබඳ ලොව පුරා පළ වන පත පොත, අන්තර්ජාලයේ වෙබ් අඩවි, උපි ලේඛන, පුහුණු පාසලා හා අධ්‍යාපන ආයතන සංඛ්‍යාවේ ප්‍රමාණය එහි ජනප්‍රියතාවට සාක්ෂි දරයි.

කතුවරයා මේ පොනේ හැඳින්වීමෙහි පවසන අයුරු පෙර මිනිසුන් අධ්‍යාත්මික ජීවිතය සෙවිවේ, තමා අයත් ආගමික රාමුව තුළිනි. දැන් දැන් බොහෝ දෙනා ඉන් බැහුර වෙමින්, විවෘත මනෝවිද්‍යා ප්‍රවේශයකින් එය සෙවීමට පෙළඳීමින් සිටියි.

මේ කෘතිය කියවන විට, මසිනෙහි ඇති වූ යම් විස්මයක් කියනු කුමුත්තෙමි. එනම් මනෝවිද්‍යාව ආපසු එහි මුලාරම්භයට යන්නේ වේදයි යන්නයි. එදා ග්‍රීක යුගයේ මනෝවිද්‍යාව ආරම්භ වූයේ ආධ්‍යාත්මය පිළිබඳ හදාරණ විෂයයක් වශයෙනි. පසුව එය මිනිස් සිත පිළිබඳ අධ්‍යාපනයක් විය. රිට පසු, එය මනුෂ්‍ය වර්යාවේ යාන්ත්‍රික රටාව පිළිබඳ හදාරණ විෂයයක් විය. අලත් ම ප්‍රචණ්ඩාව මේ කෘතියෙන් ද හෙළිවන පරිදි මනෝවිද්‍යාව ආපසු අධ්‍යාත්මය හැදුරුමට යොමු වීමයි.

මේ නව ප්‍රචණ්ඩාව බිජිවුයේ විසිවන සියවසේ පහළ වූ සාංදාන්ශ්‍යීක දර්ශනයෙහි සහ මානුෂීකවාදී මනෝවිද්‍යාවේ ආභාෂයෙනි. එහි ප්‍රමුඛයෝ වූයේ විභානය පිළිබඳ බවහිර මනෝවිද්‍යාව හඳුන්වා දුන් ඒවුහම් මාස්ලෝ, කාල් රෝජරස් ආදිහුය. මේ ප්‍රචණ්ඩාව ඔස්සේ යන දෙනාත්මක මනෝවිද්‍යාව තැමති ගුරුකුලයක් ද දැනට ජනප්‍රිය වෙමින් පවතියි.

මේ කෘතිය සිංහල පාසකයන්ට මෙකල මනෝවිද්‍යාවේ වැඩින නවරාල්ල හඳුන්වා දෙයි. ආධ්‍යාත්මික සංවර්ධනය ගැන අප සෙළඹා අධ්‍යාපනයෙහි, මානව සංවර්ධනයෙහි, ප්‍රජා සංවර්ධනයෙහි හා පාසල් අධ්‍යාපනයෙහි කතා කළත් එසේ කරන්නේ ඒ පිළිබඳ නිශ්චිත අවබෝධයකින් නොවේ. එයට හේතුව ඒ ජීවන පැවතිකඩ් පිළිබඳ ගාස්ත්‍රීය හා මනෝවිද්‍යාත්මක

පර්යේෂණ හා විවරණ දුලබ වීමයි. මේ උග්‍රනතාව මෙම කෘතියෙන් සැපිරීම අය කළ යුතු ය. කතුවරයා මෙම කෘතිය මගින් ආධ්‍යාත්මික ජීවනය කුමක්ද? ආධ්‍යාත්මික සංවර්ධනය සිදු වන්නේ කෙසේද? සම්පූර්ණනය යනු කුමක්ද? ප්‍රජාව යනු කුමක්ද? එය උද්දීපනය කර ගන්නේ කෙසේදැයි කතුවරයා ගැශ්‍රිරු විවරණයක යෙදෙයි. සිංහල පාඨකයන්ට තවම තුහුරු සම්පූර්ණනය, සත්ශීවනය වැනි වැදගත් ජීවන සංකල්ප ගණනාවක් මෙමගින් හඳුන්වා දෙයි. මෙනිස් සිත පිළිබඳ කතුවරයා දක්වන ආකෘතිය, මහුගේ ම වූ දැනුමෙන් සකසන ලද්දකි. මෙනිස් සිත් සමස්ත ව්‍යුහය එමගින් ඔහු දක්වයි. මෙය මනෝවිද්‍යාවේ නිම් වළඳේ තව ඉදිරියට ගෙන පැමකි.

මෙහි ඉදිරිපත් වන සත්ශීවනය (Being) හා ආධ්‍යාත්මික ව්‍යාධි පිළිබඳ පරිවිශේද බෙහෙවින් මා සිත් ගනියි. ආධ්‍යාත්මය පිළිබඳ අපට ඉගෙනීමට තව කෙතරම් පැශ්චකඩ තිබේදැයි මෙය කියවීමේදී මට සිතින. ආධ්‍යාත්මික මනෝවිද්‍යාවක් ගොඩනැගීමට බාලපුරුෂ මහතා ගෙන ඇති මේ ආරම්භක ප්‍රයත්නය අපේ පැසසුමට ලක්විය යුතුය.

මනෝවිද්‍යාව, අධ්‍යාපනය හා මානසික සෞඛ්‍යය පිළිබඳ අපේ වර්තමාන ඇළානයේ නිම්වලු පුරුෂ කිරීමට ගැවෙශනය කළ යුතු අඟ පිළිබඳ ඉහි රාජියක් පර්යේෂකයන්ට මේ කෘතියෙන් ලබා ගත හැකි බව මගේ විශ්වාසයයි. මෙය අවශ්‍යයෙන් ම අධ්‍යාපනයන්, අධ්‍යාපනය පිළිබඳ ප්‍රස්ථා හදාරණ විද්‍යාර්ථීන්, ගුරුවරුන් හා මනෝවිද්‍යා උපදේශකයන් විසින් අධ්‍යාපනය කළ යුතු මානැහි කෘතියක් වශයෙන් හඳුන්වා දීමට කුමැත්තෙමේ.

මහාවාර්ය  
රෝගුන්ඩ් අඩ්බ්පාල

අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යාපනාංශය  
කොළඹ විශ්ව විද්‍යාලය  
කොළඹ 3.

පටින	පිටු
භාෂාන්තීම	
පෙරවදන	
1. ආධ්‍යාත්මික ජීවනය	9-14
2. සම්පූර්ණනය: සිත දකින සිහිය	15-23
3. ප්‍රජාව යනු කුමක්ද?	24-29
4. ප්‍රජාව පිළිබඳ මනෝවිද්‍යා විවරණ	30-38
5. ප්‍රජා උද්දීපනය: පුද්ගල අත්දැකීම්	39-50
6. ආධ්‍යාත්මික සංවර්ධනයෙහි පියවර	51-60
7. සත්ශීවනය	61-67
8. මානසික ගැටුල තිරාකරණය	68-75
9. ආධ්‍යාත්මික සෞඛ්‍යය	76-95
10. ආධ්‍යාත්මික සංවර්ධනය හා මොළය	96-103

## 1 ආධ්‍යාත්මික ජීවිතය

ආධ්‍යාත්මික ජීවිතය සොයන පිරිස් සමග සාකච්ඡා කිරීමට මට බොහෝ අවස්ථා ලැබේ ඇත. 'මම ආධ්‍යාත්මික ජීවිතය සොයන්නේ මනද?' විමසන ලද විට ඔවුන් පළ කරන්නේ මෙබඳ අදහස්ය.

- \* 'මේ අප දැනට ජීවිතවන ආකාරයෙන් නම් කවදාවන් සැබැං සනුව හා සැනැසිල්ල බෙන්න බැහැ.'
- \* 'ලොකික ජීවිතයේ ආගා කවදාවන් නීම වන්නේ තැනැ.'
- \* 'ආධ්‍යාත්මික ජීවිතය සොයන්නට අප නැමුණු විය යුත්තේ මහඟ වියේදී නොවේයි. හොඳ ගාරීරික හා බුද්ධී ශක්තිය පවතිදේයි'.
- \* 'ජීවිතයේ ආතති, ගැටල්, ජීවා, අසහන සමනය කර ගෙන සැබැං සැනැසිල්ල සොයා ගත හැකි එකම මගයි, ආධ්‍යාත්මික ජීවිතය.'
- \* 'අද කාලේ සමාජයේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමට සාම්ප්‍රදායික ආගම අසමත් වී තිබෙනවා'.
- \* 'මට හැඳෙනවා, අප මේ ගත කරන ජීවිතයට වඩා උත්තර වූ, පරුපුරුණ වූ ජීවිතයක් පවතින බව'.

වර්තමාන ලොව පුරා සමාජයෙහි වැඩින හරසුන්බව දකින මෙබඳ පිරිස් බොහෝ සිටිති. තව දුරටත් මේ සමාජයෙන් සනුව, සැනැසිල්ල, සැහීම හා සාමය බලාපොරොත්තු විය නොහැකිය යනුවෙන් වැටුහුණ ඔවුන් ආධ්‍යාත්මික ජීවිතය සේවීමට නැමුණු වීම විස්මයක් නොවේ.

අප මේ ග්‍රන්ථයෙන් විමසා බලන්නේ, ආධ්‍යාත්මික ජීවිතය උදා කර ගත හැකිකේ කෙසේද? යන්නයි. ඒ සම්බන්ධ දැනට පවතින අදහස් ව්‍යාකුල ය. ඇතුළු ඒවා පරස්පර විරෝධී ය. ආධ්‍යාත්මිය යනු කුමක්දැයි පවා තිශ්විත තැනු. කලෙක බොහෝ දෙනා ගමන් කළ, එහන් දැනට වල් බිජි ව ඇති මගක් යළි එළිපෙහළි කරනු සේ ආධ්‍යාත්මික ජීවිත මග නැවත සොයා ගැනීමට අපට සිදු වේ. හැම දෙයක් ම අභින් සිතා බැලීම අවශ්‍ය ව තිබේ.

### ආධ්‍යාත්මික යනු කුමක්දැයි?

ආධ්‍යාත්මික ජීවිතය කුමක්දැයි විමසීමට මත්තෙන් ආධ්‍යාත්මිය යනු කුමක්දැයි? සැබැවින් එවැන්නක් තිබේදැයි විමසිය යුතුව ඇත.

කලාතුරකින් වූව ආධ්‍යාත්මික ගුණ සුවඳ දැනෙන මනුෂ්‍යයේ අපට මූණ ගැසෙනි. ඔබට ද එවැන්නන් හමු වී ඇති බව තිසුළ ය. ඇත්ත වගයෙන් බැඳු බැඳුමට එවැන්නකු කෙරෙන් කුඩා පෙනෙන විශේෂයක් දක්නට නොතිබුණ ද ඔවුන්ට සම්ප ව බලන විට, සාමාන්‍ය මිනිසුන් කෙරෙහි විදාමාන නොවන යම් ජීවා ගුණයක්, ප්‍රජා මහිමයක්, අභ්‍යන්තර සැනැසිල්ලක් හා සතුවක් ඔවුන් කෙරෙහි පවතින බව අපට ඉවත් මෙන් හැඟෙයි.

මානව ඉතිහාසයේ බුදුන් වහනසේ, යේසුස් වහනසේ, සොතුවිස්, ලාංචිටස් වැන්නේ තම ආධ්‍යාත්මික ජීවිතය හේතු කොට ගෙන, මධ් ගොහොරුවක් බදු සමාජයෙන් ඉහළට වැඩි පියුම් සේ බැබලුන අය වූහ. මැත කාලීන ඉතිහාසයේ, ජේ. ක්‍රිජ්‍යාලුර්ති, රෝල්ස්ටෝයි, මහත්මා ගාන්දී, හෙන්රි තෝරු, රවින්ද්‍රනාත් තාගෝර්, ඒබුහම් මාස්ලෝ, අවන්වා හිමි, සුපුකී, රෝබර්ටෝ ඇසිගාලි ආදින් මහා ආධ්‍යාත්මික පුද්ගලයන් බව ඔවුන්ගේ ජීවන වරිතවලින් හා ජීවන දරුණනයෙන් පෙනෙයි. මෙබඳ මනුෂ්‍යයන් ව්‍යවහාරක වගයෙන් හඳුන්වනු ලබන්නේ, මූතිවරුන් (Sages) ප්‍රාද්‍යාන්, ගාන්තුවරුන්, මාර්ගලු ලාභීන්, ආදි වගයෙනි. ආධ්‍යාත්මික ජීවිතයක් පවතින බවට ඔවුනු කදිම සාක්ෂි වෙති.


ආධ්‍යාත්මිය යනු කුමක්දැයි යන ප්‍රශ්නයට දැනට ව්‍යවහාරක සාමාන්‍ය මනෝවිද්‍යාවෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි. එම විෂයයෙන් දැනට කරන්නේ, ඉන්දියන්ගේ ස්නායුමය ක්‍රියාකාරිත්වය මනුෂ්‍ය වර්යාවට බලපාන ආකාරය අධ්‍යාත්මික කිරීමයි. වර්යාවාදී මනෝවිද්‍යාඥයේ සිත යනුවෙන් යමක් පවතියි යන්න පවා පිළිනොගතිති. එසේ වූවඳ ඒබුහම් මාස්ලෝ, රෝබර්ටෝ ඇසිගාලියෝලි, බියුක් වැනි මනෝවිද්‍යාඥයන් විසින් මනුෂ්‍යයාට ප්‍රබල ආධ්‍යාත්මියක් ඇති බව පෙන්වා දී ඇත. මේ කෙශත්‍රය අධ්‍යාත්මිය කරන නව පරපුරේ මනෝවිද්‍යාඥයේ අද සිටිති.

ආධ්‍යාත්මය යන සිංහල වචනයේ 'අැතුළත' යන්නයි. ඉංග්‍රීසියෙන් එය (Spirit) හෙවත් සාරය යනුවෙන් ව්‍යවහාර වෙයි. මේ අර්ථ දෙක සම්මූහ කිරීමෙන් ආධ්‍යාත්මය වනානී මනුෂ්‍යයාගේ ඇතුළත සාරය වන්නේ යැයි යන පුළුල් නිර්වචනයට එළඹිය හැකි වන්නේ ය.

#### සිතෙහි යවහාවය

පුද්ගල සිතෙහි ස්වභාවය ගැන කදිම විවරණයක් මැතකදී කර ඇත්තේ, මනෝවිද්‍යාවෙහි පියා වගයෙන් පැලකෙන සිග්මන්ඩ් පොයිඩ් විසිනි. සිතෙහි ව්‍යුහය ඔහු දක්වන්නේ මෙලෙසිනි.

සටහන1 පුද්ගල විජානයේ තල



ඉහත දැක්වූ ව්‍යුහයෙහි මානසික තල පැකෙවින් හඳුනා ගතිමු.

- සවජානය (උඩුසිත):** මේ සාමාන්‍ය ජීවිතයේ අප හාවිත කරන මානසික තලයයි. එය තර්කානුකුල ව සිතයි, යථාර්ථය පිළිබඳ හැඳුමකින් යුත්ත ය. දැනුවත් ව සිතන, කියන, කරන දේ සිදු කෙරෙන්නේ සවජානයෙනි.
- උපවිජානය (යටීසිත):** අතිතයෙහි අත්දුටු ප්‍රිය-අප්‍රිය හැකීම්, නොවිසුන ගැටළ, ඉෂ්ට නොවු ආගා මෙහි ගබඩා වී පවතියි. අතිතයේ අමතක වූ දේ මෙහි සටහන් ව ඇත. ඒවා බොහෝ විට අපට නොදැනුවත් ව මතු වී අපේ සවජානය හසුරුවයි. ඇතැම් විට පුද්ගලයන් අතාර්තික ව ක්‍රියාකරන්නේ උපවිජානගත අතිතයෙහි ලැබූ අත්දැකීම්වල පෙළඹීම් හේතුවෙනි. නින්දේදී බොහෝ සිතින මතු වන්නේ ද

උපවිජානගත හය, අසරණකම, අත්ප්‍රේත වූ ආගා ආදියෙනි. උපවිජානගත හැකීම් අපට නොදැනුවත් ව අපේ එදිනෙදා වර්යා හා සිතුම් පැතුම් මෙහෙයවයි.


- අවජානය (යටීම යටී සිත):** උපවිජානයට ද ගැඹුරින් පවතින්නේ මේ විජාන තලයයි. ඇත අතිතයෙහි මනුෂ්‍යයා ප්‍රාථමික පුගැවල සිට ලැබූ අත්දැකීම් අවජානයේ සටහන් ව පවතියි. ඒවා කළානුරකින් සිතින, අහේතුක හය, ආදී වගයෙන් මත වේ.
- ඉඩි:** ඉඩි යනු අපේ සිතෙහි ගැඹුරින් ම තැගෙන ජෝඩ තෘප්‍රාණාවයි. එය සුඛකාමයට ගිණු ය. එය මූලික සන්ව ආගා පවතින සිත ය. එසේ වුව ද එය මහත් මනෝවීල ගක්තියකින් යුත්ත ය.

මෙයේ අපේ සාමාන්‍ය විජානයෙහි ගැඹුරට යන්නට යන්නට අප සම්ප වන්නේ, ප්‍රාථමික හා තිරණ්වීන සිත කරා ය. එසේ නම් යහපතට ප්‍රිය කරන සිත, මනුෂ්‍ය වර්ගයාට මෙත්මිය දක්වන සිත පවතින්නේ කොහිද යන ප්‍රශ්නය පැන නගියි. සිග්මන්ඩ් පොයිඩ් එය විස්තර කිරීමට සවජානයේ උපරි විජානය යනුවෙන් තලයක් පවතින බව කිවේ ය. එය උපතින ගෙන එනු ලබන්නක් නොව, දහම් පාසලෙන් ලද දික්ෂණයෙන්, ප්‍රාර්කයන්ගේ අනුගාසනා ඇසීමෙන්, වැඩිහිටියන්ගේ සඳාවාර ආක්ල්ප ගුහනයෙන් ගොඩ තැගුණක් බව ඔහු කියයි. එහෙයින් සිග්මන්ඩ් පොයිඩ් දක්වන එම උපරිවිජානය ආධ්‍යාත්මය වන්නේ යැයි අපට පිළිගත නොහැක. මක්තිසාද යත් උපරි විජානය ගොඩ නගා ගන්නා ලද විජානයක් වන අතර ආධ්‍යාත්මය සහජයෙන් ලබන විජාන තලයක් වන බැවිති.

ඉහත විවරණයෙන් ගමා වන්නේ, පුද්ගල විජානයෙහි ගැඹුරට යැමෙන් ආධ්‍යාත්මය සොයා ගන නොහැකි බවයි. මේ අනුව ආධ්‍යාත්මය සිතෙහි ගැඹුරු තන්වයකියේ කීම සාවදා වේ. ඇතැන් වගයෙන් ආධ්‍යාත්මය පවතින්නේ, පුද්ගල විජානයට ඉහළින්ය යනුවෙන් නිගමනය කිරීමට මෙහිදී අපට සිදුවේ. එය මෙයේ සටහන් කර දැක්වීය හැක. (සටහන 2 බලන්න)

ආධ්‍යාත්මය කර ප්‍රාථමිකීමට නම් අප පුද්ගල විජානයෙන් ඉහළ තැංකිය යුතු බව පැහැදිලි ය. මෙය සරල ව දක්වනාත් ආධ්‍යාත්මය යනු උත්තර සිතය. පුද්ගල විජානය ර්ව පහළින් පවතින සිතය.

සටහන 2



ආධ්‍යාත්මය පුද්ගල විජානයට ඉහළින් පවතී.

#### පුද්ගල විජානය හා ආධ්‍යාත්මය අතර වෙනස

පුද්ගල විජානය හා ආධ්‍යාත්මය අතර ඇති වෙනස කුමක්ද? මේ සටහනින් එය පැහැදිලි කෙරේ.

#### සටහන 3. පුද්ගල විජානය හා ආධ්‍යාත්මය අතර වෙනසකම්


පුද්ගල විජානය	wdOHd;auh^W;a;r ñ{dkh&
1. වංචලය, අරමුණෙන් අරමුණට පතියි.	1. නිශ්චල ය, සමාධිගත ය.
2. අතෘප්තිමත්ය.	2. සංතෘප්ත ය.
3. නිතර උග්‍රතා හැඳුමෙන් පෙළෙයි.	3. පුර්ණත්වය නිතර අත්දකියි.
4. පුද්ගල කේතුළු ය.	4. විශ්ව කේතුළු ය.
5. රාජී ය.	5. විතරාජී ය.
6. ලෝකයේ සිද්ධිවලින් සැලෙන සූචිය.	6. ලෝක උත්තරය, අකම්පිතය.
7. පුද්ගල කේතුළු ආදරය	7. විශ්වකේතුළු ආදරය(මෙනුය)
8. ඇතුළතින් විවිධ සංකල්ප, රුප, ප්‍රිය, අප්‍රියතා, මතක, ඇලීම, ගැටීම්වලින් පිරි පවතියි.	8. ශුනා ය.
9. බුද්ධීමත් ය.	9. ප්‍රාජ්‍ය ය
10 තාර්කික ව සිතයි.	10. අන්තර්ජාති ය.

පුද්ගල විජානය සත්‍ය යැයි සිතා එය ගුහණය කර, එය තුළ ම වෙසෙන අපට යම් විවෙක උත්තර විජානය නිරාවරණය කර ගත හැකි වූවොත්, එහි පවතින සමාධිය, සංතෘප්තිය, පුර්ණත්වය විශ්ව ව්‍යාප්ත බව, අකම්පිත ස්වභාවය, මෙනුය, ගුනාතාව, ප්‍රජාව හා අන්තර්ජාතා දැක අප ආභ්‍යාධයට පත්වනු නිසැක ය. ආධ්‍යාත්මයෙහි ඉහත දැක්වූ ස්වභාවයන් අපි ඉදිරියේදී තව දුරටත් සවිස්තර ව විමසා බලමු.

## 2 සම්පූර්ණය-සිත දකින සිහිය

පුද්ගල විභානයට ඉහළින් ඇති උත්තර විභානයට හෙවත් අධ්‍යාත්මයට පිවිසේන්නේ කෙසේද යන්න විමසීමට මේ පරිවිශේදයෙන් අදහස් කරමු. එසේ පිවිසීමට ඇති එකම මාධ්‍යය වන්නේ සම්පූර්ණයය. (පහත දැක්වෙන සටහන බලන්න.)

සටහන 4



සම්පූර්ණය යනු තම සිත දකින සිහියයි. තමාගේ සිතේ නැගෙන වෙතනා, ආවිග, පෙළඳීම් සම්පූර්ණය මගින් තමාට දැකගත හැක. සාමාන්‍යයෙන් අප එදිනෙදා හැසිරෙන්නේ යන්තු ලෙසිනි. තම විභානයෙන් නැගෙන වෙතනා, ආවිග හා පෙළඳීම් ඔස්සේ අපි අන්ද ව මෙහෙය වෙමු. අපි සිතේ වහළින් සේ ක්‍රියා කරමු. කිරසන්තේ මානසික ස්වභාවය ද මෙයයි. සතා තුළ යම් පෙළඳීමක් ඇති වූ විට උං ඒ අනුව ක්‍රියා කරයි. තමාගේ සිත දකින බුද්ධියක් හෙවත් සම්පූර්ණයක් උංට නැත.

මා කළක බන්ධනාගාරයක ස්වේච්ඡා මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙස කටයුතු කරදී, මුළුමා සාතන කළ අය හා කතා බහ කරන්නට අවස්ථා ලැබේය. ඒ අතර එක්තරා කාන්තාවක් ද වූවාය. ඇය නිදා සිටි තම ස්වාම්පූරුෂයාගේ ගෙල තියුණු පිහියකින් කපා මරණයට පත් කිරීමේ වරදට ජිවිතාන්ත සිරදුඩුවමක් විදිමින් සිටියා ය. තමා එසේ කළේ මන්දැයි මා විමසු විට, ඇය මෙසේ කිවාය.

'එදා රාත්‍රී ස්වාම්පූරුෂයා සමග දාරයක් ඇති වූනා. මට තද කේපයක් ඇති වූනා. සිත වාචා ගන්න බැර තුන ඔහු නින්දුව ගියා ම මම ම දන්නේ නැහැ. මගේ අතින් ඒක සිදුවූනා'. බොහෝ මිනිමරුවන් කියන්නේ මීට සමාන හේතු ය. ඔවුන් කර ඇත්තේ, තම සිතට නැගුණ වෙතනාව ක්‍රියාවට තැංවීමයි. සිත කියන දේ සත්‍ය යැයි අපි පිළිගෙන ඒ අනුව ක්‍රියා කරමු. අර කාන්තාව දැන් තමා කළ ක්‍රියාව ගැන පසුතැවෙන්නි ය. සිත කියන දේ අපට විශ්වාස කළ හැකි ද? එය වරක් එකක් කියයි; තවත් වරක් තවකෙක් කියයි. සිත වනාහී අප තුළ ක්‍රියා කරන මානසික යන්තුයයි. එය යම් ක්‍රියාවකට අප පොලඩ්වා එහි ප්‍රතිඵල පැමිණෙන විට පළා යයි. සම්පූර්ණය හෙවත් තම සිත දකින සිහිය තිතර අවදියෙන් තබා ගැනීම කෙතරම් අවශ්‍යදැයි මෙයින් අපට පෙනේ.

### සම්පූර්ණය යනු කුමත්ද?

අප පෙර දුව උපවිභානගත, අවිභානගත හා ඉඩ් කෙරෙන් නැගෙන වෙතනා අප පොලඩ්වන්නේ සිත අඩ නින්ද වැනි අසිහියෙන් සිටින විට ය. අසිහිය වනාහී සියුම් මනෝ නිදාවකි. එහිදී විවාරය ක්‍රියාත්මක නොවේ. සිහිය උපද්‍වා ගැනීමන් සමග ඔබ යථාර්ථයට අවදි වන්නෙහිය. මේ විශේෂ බුද්ධි හැකියාව නැවින මනෝවිදාඹයෝ මෙයින් සම්පූර්ණය වශයෙන් හඳුන්වති. එහි ස්වභාවය ඔවුන් දක්වන්නේ:

- \* සිත දකින සිහිය.
- \* දැන ගන්නා සැටි දැන ගැනීම
- \* සිතන සැටි සිතීම
- \* තමාගේ මානසික ක්‍රියාකාරිත්වය පිළිබඳ අවදි බව ආදි වශයෙන්.

සම්පූර්ණතායෙහි ප්‍රයෝගන ලෙස මුවුන් දක්වන්නේ, ඉන් තමාගේ සිතීම හා ක්‍රියාව නිවැරදි ව සිදුවන්නේදැයි නියාමනය(monitor)කළ හැකි විමසි. වැරදි දිගාවකට තමා යන බව පෙනෙන විට, තමා නිවැරදි දිගාවට යොමු කිරීමට එමගින් පුළුවන් වේ.

#### ඝතර සති පටිධානය

බටහිර මනෝවිද්‍යාඥයන් සම්පූර්ණතාය මෙසේ හඳුනා ගැනීමට වසර දෙදහස් ගණනකට පෙර බුදුන් වහන්සේ, මනුෂ්‍යයාගේ මේ බුද්ධීමය හැකියාව පෙන්වා දුන්හ. මහා සතිපටිධාන සූත්‍රයේදී එය පැහැදිලි කර ඇතු. ඒ අනුව සිහිය තල හතරකින් යුත්තය. ඒවා මෙසේය.

1. කය පිළිබඳ සම්පූර්ණතාය
2. සංවේදන පිළිබඳ සම්පූර්ණතාය
3. සිත පිළිබඳ සම්පූර්ණතාය
4. ධම්තා පිළිබඳ සම්පූර්ණතාය

මෙවා සිත පිහිටුවා ගත යුතු තල ලෙස හඳුන්වා දී ඇතු. ඉහත කි සූත්‍රයෙහි බුදුන් වහන්සේ ඒවා විස්තර කරන්නේ මෙසේය.

#### 1' lh ms<sn| iim&cdkhh

"යන්නේ" 'යන්නෙම්' සි දැන ගන්නේ ය. සිට ගන්නේ 'සිට ගතිම්'යි දන්නේ ය. හිඳින්නේ 'හිඳිම්'යි දන්නේ ය. වැතිරෙන්නේ 'වැතිරෙම්'යි දන්නේ ය. කය කවර ඉරියව්වක පිහිටුවන්නේද ඒ ආකාරයෙහි පිහිටු වන බව දන්නේ ය.

පෙරට යාමෙහි, ආපසු ඒමෙහි, සිහියෙන් දැන දැන ම කරන්නේ ය. අත් පා හැකිලිමෙහි, දිගු කිරීමෙහි, අනුහව කිරීමෙහි, වස්තු හැශීමෙහි, පානයෙහි, රස බැලීමෙහි, කතා කිරීමෙහි, තිදා ගැනීමෙහි, සිහියෙන් යුත්තව ම කරන්නේ ය."

#### 2. සංවේදනය පිළිබඳ සම්පූර්ණතාය

'සංවේදන ඇති වන විට සංවේදන ඇති වන බව ද ඒවා නැති වන විට ඒවා නැති වන බව ද දකින්නේ ය. මෙසේ සංවේදන අනුව බලන සිහියෙන් වෙසෙන්නේ ය. සංවේදනය කිරීමෙහි නම් තමා කුළුම් සිහියා වෙතනාව අනුව ක්‍රියා නොකිරීමට ඉඩ තිබිණු.

#### 3. සිත පිළිබඳ සම්පූර්ණතාය

'රාගය පහළ වන විට, රාගය පහළ වූ බව දැන ගන්නේ ය. විතරාගය පහළ වූ විට, විතරාගය පවතින බව දැන ගන්නේ ය. මුලාව පහළ වූ විට මුලාව පවතින බව දැන ගන්නේ ය. තුම්ලාව පවතින විට, තුම්ලාව පවතින බව දැන ගන්නේ ය. ක්ලේං පහළ වන විට, ඒවා දකිමින්, ඒවා ගුහණය නොකරන්නේ ය. මෙලොව කිසිවක් 'මමය' 'මගේය' වශයෙන් නොගන්නේ ය.'

#### 4. ධම්තා පිළිබඳ සම්පූර්ණතාය

"සිතුවිලිවල ඇතිවීම හා නැතිවීම දකින්නේ ය. සිතුවිලිලක් කෙරෙහි සිත ඇළෙන විට, එසේ ඇළෙන බව දකින්නේ ය. රුපය පහළ වීම, රුපය නැතිවීම, වේදනාව, සංඛා, සංඛාර, හා විභාන පහළ වීම හා ඒවායේ නැතිවීම දකින එළඹ සිටි සිහියෙන් වාසය කරන්නේ ය. සිතෙහි පහළ වන කිසිවක් 'මමය, මගේය, යනුවෙන් නොගන්නේ ය.'

එසේම සිතෙහි පහළ වන කාමව්‍යන්දය, ව්‍යාපාද, එන මිද්දය(අපස බව) උද්ධව්ව කුක්කව්වය(අසහනය හා කුළුම්) විවිකිව්වාව (දරමය පිළිබඳ සැකය) දකිමින් ඒවා සංසිද්ධා ගතිමින් වාසය කරන්නේ ය."

අපි පෙර සඳහන් කළ කාන්තාව තම සිතෙහි ඇති වූ ද්වීජ වේතනාව 'මමය, මගේයැයි'යි ගුහණය කර ගෙන ඒ අනුව ක්‍රියා කළා ය. ඇය සම්පූර්ණතාය වර්ධනය කර ගෙන සිටියා නම් සිතෙහි පහළ වූ සාතක වේතනාව අනුව ක්‍රියා නොකිරීමට ඉඩ තිබිණු.

සම්පූර්ණතා හැකියාව වෙනත් සූත්‍රන්ට තිබේදැයි සැක සහිත ය. එම බුද්ධී හැකියාව ඇති එකම සත්වයා මනුෂ්‍යයා යැයි ඒ අනුව අපට කිව හැකි ය. සත්ත්ව තමන් තුළ පහළ වන වේතනා ඔස්සේ යන්තු සේ ක්‍රියා කරති. නමුත් මනුෂ්‍යයාට ඒ වේතනාවලට ඉහළින් සිට දැක, ඒවාට හසු නොවී සිටිය හැකු. එසේ වුවද ප්‍රශ්නය වන්නේ මේ විශේෂ බුද්ධී හැකියාව අප එදිනේදා කොතොක් හාවිතය කරන්නේද යන්නයි.

#### මම කමුද?

සම්පූර්ණතායෙන් ලැබෙන උසස් ම දානය නම් තමා කුවුරුද යන ආත්ම අවබෝධයයි. තමා කුවුරුද යන ප්‍රශ්නය

වරින් වර අප තුළ පහල වූවත් එය ගැඹුරින් විමර්ශනය කිරීමට අපි සැලකිලිමත් නොවෙමු. එය පැහැදිලි දැක්මකින් යුත්ත ව නිවැරදි ව ජීවත් වීමට නම් ආත්ම අවබෝධය අවශ්‍ය ය. බොහෝ මේනිසුන්ට මානසික ගැටලු හා ව්‍යාකුලතා ඇති වන්නේ ආත්ම අවබෝධය හිත විම නිසා බව මනෝචිද්‍යා උපදේශනයෙහි ප්‍රමුඛයකු වූ කාල් රොජර්ස් පවසයි. පැම පුද්ගලයෙකුට ම

\* මම කවරෙක්ද?

\* මා ජීවතෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

\* මා ජීවත්වන්නේ මට වූවමනා විධියටද? යනුවෙන් අවබෝධ කර ගැනීමට වූවමනා බව ඔහු කියයි. තමා වෙත මනෝචිද්‍යා උපදේශනය පතා පැමිණි බොහෝ දෙනාගේ මානසික ව්‍යාකුලතාවලට හේතු වූයේ ඉහත දැක්වූ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ඔවුන්ට නොමැති විම නිසා බව රොජර්ස් කියයි. ඔවුන්ට එම ප්‍රශ්නවලට පිළිතුරු පැහැදිලි බෙන්ම පෙර වූ මනෝචිද්‍යාකුලතා සමනය වූ බව ඔහු පවසයි.

දිනක් මනෝචිද්‍යා උපදේශනය පතා මා වෙත වැඩිහිටි කාන්තාවක් පැමිණියා ය. ඇය තම ගැටළුව මෙසේ විස්තර කළාය.

'මම රඟයේ මහ රෝහළකට ජේෂ්‍ය හෙදියක්. රෝහලේ අනෙක් හෙදියන් ඇතුළු කාර්යම්ඡේලය මට හිමි විය යුතු ගොරවය, සැලකිල්ල දෙන්නේ නැහු. ඔවුන් මගේ ජේෂ්‍යත්වයට ර්‍රේඛා කරනවා මේ නිසා මා සිටින්නේ හර ම කළකිරීමෙන්'.

ඇශේ මේ දිර්ස විස්තරය දිගින් දිගට ඇසු මම මෙසේ ප්‍රශ්නයක් නැගුවෙමි.

'මැබේ දායින් ද ඔබ ව කොන් කරනවා ද?'.

'ම්ව. ඔවුනුත් එසේමයි'

'මැබේ අපල්වැසියන්?'

'ඔවුනුත් එසේමයි'

අවසානයෙහි මම ඇයට මෙසේ පෙන්වා දුනිමි.' 'ඔබ දැන් විනාඩි 20 ක් කළා කළා. ඒ විනාඩි 20 තුළ, ඔබ 30 වරක් පමණ 'මම' 'මම' යන විවෘත හාවිත කළා. මට පෙනෙන හැරියට ඔබ හැම දෙයක් ම දෙස බලන්නේ තමා ව මුළු කර ගෙනයි. ඔබට අන්‍යතා ව හරියට පෙනෙනවාදැයි සැකයි. ඔබට තියෙන්නේ 'මම' රෝගයයි. දැන් ඔබට එයින් මේ 'මම' අත හැර විවෘත ව ලෝකය දකින්න ප්‍රථමන්දැයි බලන්න.'

එයට සවන් දී සිටි ඇශේ මුවට අඩ සිනාවක් නැගුණී. 'මට තේරුණා'යි ඇය කේවා ය. ඇශේ මුහුණ ආලෝකමත් විය. ඇය නිකීම ගියේ පුවිපත් සිතකිනි. තමා ආත්ම කෙන්ත්‍රීය ව සිටීම නිසා, සිත ව්‍යාකුලව වී ඇති බව ඇයට අවබෝධ විය.

### ආත්ම අවබෝධය

සම්පූර්ණනයෙන් ලැබෙන ඉහළ ම අවබෝධය වන්නේ, තමාගේ සිතෙහි ව්‍යාකාරන්වය පිළිබඳ ව වැටහිමයි. තමා වගයෙන් දැනට තමා සිතා සිටින පුද්ගලයා සත්‍ය ද? තමාගේ සත්‍ය ස්වභාවය කුමක්ද?

ඔබ කවුරුදැයි මේනිසුන්ගෙන් අසන විට ඔවුන් පිළිතුරු දෙන්නේ මෙලෙපිනි.

\* 'මම' යනු අසුවල් නමක් ගමක් ඇති පුද්ගලයා ය.

\* 'මම' යනු ගරීරය පරීහරණය කරන පුද්ගලයා ය.

\* 'මම' යනු සිතන්නා ය.

\* 'මම' යනු විජානයයි ආදි වගයෙනි.

ඉහත කි ආත්ම සංක්ල්ප සත්‍යදැයි අපි විමසා බලමු. ඔබ කවුරුදැයි අසන විට, තමා අසුවල් නමක් ඇති, අසුවල් තරාතිරමක් ඇති, අසුවල් සමාජ ක්ෂේච්‍යාම්වල සාමාජිකයකියි ඔබ පිළිතුරු දෙනවා ඇතු. සමාජයිය වගයෙන් ගොඩනගා ගනු ලැබූ ඒ ප්‍රතිරුපය සමාජයට සාපේක්ෂ ව සත්‍ය ය. එහෙන් එය භුදු මත්‍යිව අන්‍යතාවක් පමණය. 'මම' යනු ඊට වඩා ගැඹුරින් පවතින්නකි.


'මම' යනු මේ ගරීරය පරීහරණය කරන්නාය යන සංක්ල්පය දෙස බලමු. 'මම යනු ගරීරය සේ හැඳුණා ද එය සත්‍ය ද? 'මම' ගරීරය කෙරෙන් පහළ ව එය පරීහරණ කරන්නා නම්, ඒ සංක්ල්පය ඉවත් කර ගනු ලැබූ විට, ගරීරය අක්‍රිය විය යුතුය. එහෙන් එය එසේ නොවේ. ගරීරය එහි ස්වභාවය ඇතුව ව්‍යාකාරයයි.' 'මම ආශ්‍යාස-ප්‍රශ්‍යාස කරම්' 'මම ආහාර දිරවම්' යනුවෙන් සිතන්නා ගරීරයට අනවශ්‍ය ය. එහි තේරුම 'මම' යනුවෙන් ගරීරයට අයිතිවාසිකම් දක්වන්නා මනාක්ල්පිත ව ගොඩ නගා ගත් පුද්ගලයෙකු වන බවයි. ගරීරය මගේ නම් මට අහිමත වන පරිදි එය තබා ගත හැකි විය යුතු ය. යම් රෝගයක් වැළදෙන විට, එය එජා යැයි කි විට, එය පහව යා යුතු ය. මේ අනුව බලන කළේ 'මම ගරීරය ය' 'ගරීරය මගේ ය'

'මම ගරීරය කෙරෙන් පහළ වූ පුද්ගලයා ය' යන ආත්ම සංඛාව මූලාචක් බව පෙනේ.

"මම" යනු සිතන්තා ය යන සංක්ලේෂය ද වීමසමු. 'මම සිතමි. සිතන්නේ මමය' යනුවෙන් සංඛාචක් අපට ඇත. 'මම' යනු තමාගේ විජානයෙහි ගොඩ නගා ගත් පුද්ගල සංඛාචයි. අපේ සිතුවිලි, අතැළුකීම්, හාට, මතක ආදිය තැන්පත් වූ ගබඩාව ය, විජානය යනුවෙන් හැඳින්වෙන්නේ. මේ මතක ජාලය මෙහි 'මම' යනුවෙන් ස්ථීර පුද්ගලයෙන් සිටින්නේ ය යන සංඛාච උපද්‍රවයි. එය මත්ස්කලේඛනයක් විනා යථාර්ථ වශයෙන් පවතින්නක් නොවේ.

මෙයේ සම්පූර්ණනය පහළ කර ගනීමින්, තමාගේ තථ්‍ය ස්වභාවය විද්‍රෝහනය කරන කළේ තමා පිළිබඳ යථාර්ථය ප්‍රත්‍යාශ්‍ය වේ. මෙම ඇඟානය ආත්ම අවබෝධය යනුවෙන් හැඳින්වෙයි. තමා යනුවෙන් පුද්ගලයෙක් සිටිද? ඒ කවුරුදැයි විමසා ගෙන යදි අවසාන වශයෙන්, තමාය(මමය) යනුවෙන් ගත හැකි පුද්ගලයකු මෙහි නොමැතිබව අවබෝධ වේ. තමා පිළිබඳ සත්‍ය තත්ත්වය එයයි.

උසස් ම ඇඟානය තමා පිළිබඳ ඇඟානයයි. උසස් ම අවබෝධය තමා පිළිබඳ අවබෝධයයි. ආත්ම අවබෝධය සියුම් වෙමින්, යන යම් මෙහෙතක, 'මම' යනු මූලාචකියි යන පුර්ණ දැකුම පහළ වීමත් සමග 'මම' සංඛාච තැනුව යයි. ඒ සමග පුද්ගල විජානයෙන් සිත නිධනසට පත් වේ. එය වනාහි දුක, ගොකුක, ලෝහය, ද්වේශය හා ගැටුම් සම්පූර්ණයෙන් ම දුරුව ගොස් තැබුම් වූ තව විජාන තලයක් නිරාවරණය වීමති. මෙයේ හෙළුවන්නේ උත්තර විජානය ය. නිර්මල විජානය යනුවෙන් ද එය හැඳින්විය හැක. විවිධ ආගම්වල නිර්වාණය, ඒකාත්වය, ස්වර්ගය, බ්‍රහ්මන් ආදි වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ උත්තර විජානයයි. එහි නිරාවරණය වීමේ සංසිද්ධිය පුබුද්ධනයයි.(Enlightenment) මෙය වටහා ගැනීමට නම් සමස්ත මත්‍යා විජානයෙහි තල අප විසින් හඳුනාගත යුතු ව තිබේ. එය මෙබඳ සටහනකින් පෙන්වා දිය හැක.



~~~~~ මේ සියල්ල වීමසීමට පෙර, මනුෂ්‍යාගේ සිත හෙවත් විජානය ගැන අපට සමස්ත දැකුමක් තිබිය යුතුවේ.

5 වන සටහනින් නිරුපිත මනුෂ්‍ය විජානයෙහි තලයන් බලන්න. එය වනාහි මනුෂ්‍යාගේ සමස්ත විජානයෙහි සිතුවමයි.

පුද්ගල විජානයට ඉහළින් ආධ්‍යාත්මය හෙවත් උත්තර විජානය පවතියි. එහි සිට උත්තර විජානයට පිවිසෙන දොරටුව වන්නේ සම්පූර්ණනය හෙවත් සිහිය ය.

සම්පූර්ණනය කෙරෙන් ආත්ම අවබෝධය පහළ වේයි. ආත්ම අවබෝධය වර්ධනය වෙමින් ද සියුම් වෙමින් ද පැහැදිලි වන යම් මොහොතක, ඇසු හැරීම, අවධිවීම හෙවත් පුබුද්ධනය සිදුවන්නේ ය. ඒ පුබුද්ධනයෙන් මනුෂ්‍යාට නිර්මල විජානය නිරාවරණය වේයි. නිර්මල විජානයට විශ්ව විජානය විෂය වේ. 5 වන සටහන මනුෂ්‍ය විජානයෙහි සමස්ත සිතුවම දක්වන්නේ එලෙසිනි. මේ ග්‍රන්ථයෙහි ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ අප සාකච්ඡා කරන්නේ, ඉහත දැකුවු මනුෂ්‍ය විජානයේ සමස්ත සිතුවම පාදක කර ගෙන ය. මෙනෙක් මොවිජානයන් කර ඇත්තේ සිතෙහි යම් තෝරා ගත් කොටසක් පමණක් විග්‍රහ කිරීමයි. සමස්ත සින් ස්වභාවය ඔවුන් නොසලකා හැර ඇත.

මෙයේ සිතෙහි සමස්ත ස්වභාවය දැකීම ඉතා වැදගත් ය.

ඉහත සිතුවම දෙස බලදී මුළුමා ජීවිතයේ පරමාර්ථය ද ගමා වන්නේය. එනම් ඉඩි තලයේ සිට උත්තර විජානය කරා මනස උසස් කර ගැනීමයි. උත්තර විජානය කරා එළඹින් ම ජීවිතය පුරුණ්න්වයට පත්වේ.

වර්තමාන මුළුමා වර්ගයා සිටින්නේ පුද්ගල විජාන තලයෙහි ය. ඒ අතර ම මුළුමා සමාජයේ උත්තර විජානය අධිගමය කර ගත් මුළුමායේ ද කළාතුරකින් වුව අපට හමු වෙති. මුළුමායා ශිෂ්ටාචාරයෙන් දියුණු වෙත්ම ඔහු වඩා වඩා උත්තර විජානය කරා පැමිණේය. අනාගතයේ යම් යුගයක සියලු මුළුමායන් ප්‍රබුද්ධීන්වයට පත් ආධ්‍යාත්මක සමාජයක් පහළ වනු නිසැක ය.

කෙසේ වෙතත්, දැනට අප දත්තා බුද්ධීය ඉක්මවා ගිය සුපිරි බුද්ධීයක් පවතින බව, ඇතැම් මුළුමායන් කෙරෙන් ගමා වේ. සොකුටිස්, ලාචිටිස්, බුදුන්වහන්සේ, යෝජුස් වහන්සේ, ආදින් කෙරෙන් පළ වූයේ, ඒ සුවිශේෂ බුද්ධීයයි. එය අපට ප්‍රජාව වශයෙන් හැඳින්වේ හැක. උත්තර විජානය සමග ප්‍රජාව නිරාවරණය වේ.


ඛුද්ධීය හා ප්‍රජාව එකම ද? තැනෙන් දෙකක් ද? මේ ලහ පරිව්‍යේදයේදී අපි ප්‍රජාවේ ස්වභාවය විමසා බලමු.

### 3 ප්‍රජාව යනු කුමක්ද?

ප්‍රජාව යනුවෙන් දෙයක් තිබේ ද යන ප්‍රශ්නයට සාමාන්‍ය මතෝවදාව තිහඩ ය. සමහරු එම අදහස දෙස උපභාසයෙන් වුව බලන්නට ද ඉඩි ඇත. ප්‍රජාව යනු බුද්ධීය විනා අනෙකක් තොවන්නේ යැයි බොහෝ මතෝවදායයන් කියනු ඇත.

බුද්ධීය යනුවෙන් හැඳින්වෙන්නේ, හේතු යුක්ත ව සිතිමෙහි, සැලසුම් කිරීමෙහි, ගැටළු නිරාකරණයෙහි, සංකීර්ණ ගැටුළු තේරුම් ගැනීමෙහි, භාජාව ග්‍රහණය කිරීමෙහි ආදී වගයෙන් පවතින මානසික හැකියා සම්භයයි. මොස්බික්ස්ගේ වෙදා විද්‍යා ගබඳකේසයෙහි බුද්ධීය නිර්වචනය කර ඇත්තේ 'අත්දැකීම් ලබා ගැනීමට හා එම අත්දැකීම් මගින් ඇඟා ගොඩ නගා ගැනීමට, තර්කාණුකුල ව සිතීමට, විනිශ්චය කිරීමට, නව අහියෝගවලට සාර්ථක ව මුහුණ දීමට හා ගැටළු නිරාකරණයට ඇති හැකියාව' වගයෙනි.

කෙසේ වෙතත්, එසේ දැක්වන බුද්ධීයට වඩා උසස් බුද්ධීයක් ඇතැම් මුළුමායන්ගෙන් හෙළි වන සැටි අපට තොතකා සිටිය තොහැක. සාමාන්‍ය බුද්ධීයට ඉහළින් පවත්තා ඒ බුද්ධීය ප්‍රජාව යනුවෙන් අපට පිළිගැනීමට සිදුවේ. ප්‍රජාව බුද්ධීයේ ඉදිරි විකාශනයකි; පර්නාමයකි; සියුම් වීමකි. කෙසේ වෙතත් බුද්ධීය හා ප්‍රජාව එකිනෙකින් වෙන් වූ මානසික හැකියා ලෙස සිතීම සාවදා ය. මේ දෙක අතර සම්බන්ධතාව මෙසේ සටහන් කළ හැකිය.



කෙසේ වෙතත් බුද්ධීය හා ප්‍රජාව මට්ටම් දෙකකි. පුද්ගල විජානයෙහි පවතින ප්‍රජානන හැකියාව හා වින්තන හැකියාව බුද්ධීය වන අතර උත්තර විජානයේ පවතින ප්‍රජානන හැකියාව ප්‍රජාව වන්නේ ය.

මනුෂ්‍යයාගේ සුවිශේෂත්වය ඔහ සතු බුද්ධී හැකියාවයි. මෙය කෙසේ පහළ විදුයි අපට නිශ්චිත ව කිව නොහැක. එය ජනකානුවල සිදු වූ තීව විකෘතියක් (mutation) විය හැකිය. කෙසේ වෙතත්, පරිසරයේ මනුෂ්‍යයා මූහුණ පැ අසියෝග හේතු කොට ගෙන, සිත මෙහෙයාව ගැටුව නිරාකරණය කරන්නට සිදු වීමෙන්, මොලය වර්ධනය ව්‍යවා යැයි ද අපට නිගමනය කිරීමට සිදුවේ.

එ බුද්ධීය සියුම් වී තව ඉදිරියට වර්ධනය වීමෙන් ප්‍රජාව පහළ ව්‍යවා විය හැක. බුද්ධීය පුද්ගලයාගේ පැවැත්මට අවශ්‍ය ය. එය ක්‍රියා කරන්නේ, පුද්ගලබේද ව ය. එසේ ව්‍යවද ප්‍රජාව රේට ඉහළ පරාසයක ක්‍රියා කරයි. මහා ප්‍රාජායන් වූ ඉහත අප දැක්වූ සොකුවීයේ වැන්නන් කෙරෙන් පෙනෙන්නේ, ප්‍රජාව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා ක්‍රියා කරන්නක් බවයි. මනුෂ්‍ය වර්ගයා ගමන් කළ යුතු දිගාව ඉන් පෙන්වා දෙයි.

## කානකිලු

අැලක්සැන්ඩර් කුමරු ලෝකය ජය ගැනීමේ උන්තනිකාමයෙන් අතිච්චාල ග්‍රීක සේනාවක් පිටවරා ගෙන පෙරදිග ආනුමණය කිරීමට පෙරට එදි ගාටවක් වන එළඹියේ ය. යුද හටයන් එහි ගිමන් හරදි, කුමරු ගාගා තීරයේ ඉහළට ඇවිද ගියේ ය. එහිදී උපකාන්ත ලිලාවන් තිස්ල ව හිද සිටින තවුසකු දක්නට ලැබේනි. කුමරා එනුමා වන එළඹි තමා තුළ සිදු වූ ප්‍රඛිදනය හෙවත් ප්‍රජාවේ අවධිවීම ප්‍රකාශ කළේ 'ඳාලෝකය පහළ විය, නෙත පහළ විය, විද්‍යාව පහළ විය' යන වැන් පෙළෙනි.

'මි මේ කොහි යන්නේදි'යි තවුසා පිළිවිසියේ ය.  
'මම යනවා, ලෝකය ජය ගන්න'  
කුමරුගේ පිළිතර අසා සිනාසුණ තවුසා 'දැයි ලෝකය ජය ගන්න හදන්නේ?' යි ඇසුවේ ය.  
'ඒවිටයි, මට සැනකිල්ලේ තීවත්වන්න පුළුවන් වන්නේ'.  
'නමත්, ඇනසිල්ලේ තීවත්වීමට ලෝකය ජය ගන්නම ඔහුදැ? බලන්න. මා දෙස. මේ ඇදිවත හැර කිසිවක් නැතුව මම මහන් සැනකිල්ලේ තීවත්වනවා.'

අැලක්සැන්ඩර් කුමරු ලෝකය ජය ගැනීමට එම ගාගාව තරණය කර එනෙර ගියේ ය. යළි මිහු පණ්ඩින් ආපසු නොපැමිණියේ ය.

ඉහත සංචාරයෙහි ප්‍රජාවේ ස්වභාවය ගැන අපට ඉහියක් ලැබේ.

## ප්‍රජාවේ අවද්‍යුත්

යමෙක ප්‍රජාවන්ත වන්නේ කෙසේ ද? ප්‍රජාව යනු පුද්ගලයා විසින් ගොඩ නගා ගනු ලබන බුද්ධී තත්ත්වයක් ද? තැත්තහාත් සහජයෙන් ගෙන එනු ලබන්නක් ද? මෙබද වීමසුමක් කර ගෙන යදි, අපට පෙනෙන්නේ, ප්‍රජාව වනාහි යමෙකට අවදි කර ගත හැකි බුද්ධී තළයක් වන බවයි. ඒ විහවතාව නිරෝගී සිතක් ඇති සුමට සහජයෙන් ලැබේ ඇත. එහෙන් අපි බොහෝ දෙනා එය නියුෂ්පාත ව තබා, යටපත් කර ගෙන ජීවත් වෙමු. කලාතුරකින් කෙනෙක් එය අවදි කර ගනිති.

ප්‍රජාවේ අවධිවීම හඳුන්වන වදන් ගණනාවක් විවිධ ආගමික සාහිත්‍යවල දක්නට ලැබේ. ප්‍රඛිදනය, ප්‍රජාලෝකනය, සත්‍යාචාර අවබෝධය, යථාර්ථ ද්රැශන ඇතාය පහළ වීම, තුන්වන ඇය පහළ වීම එබදු වදන්වලට තිබුණ් ය. නවන සටහනින් (පිටුව 22) තිරුපත ය වන අයුරු ප්‍රඛිදනය වනාහි නිර්මල විජානයේ නිරාවරණයයි.

බුද්‍යන් වහන්සේ තමා තුළ සිදු වූ ප්‍රඛිදනය හෙවත් ප්‍රජාවේ අවධිවීම ප්‍රකාශ කළේ 'ඳාලෝකය පහළ විය, නෙත පහළ විය, විද්‍යාව පහළ විය' යන වැන් පෙළෙනි.

අප කුවුරු තුළන් යම් යම් සුර් ප්‍රමාණවලින් ප්‍රජාව අවදි වන අවස්ථා තිබේ. ප්‍රඛිදනය (Enlightenment) වනාහි පුර්ණ වශයෙන් ප්‍රජාව පහළ වන අවස්ථාවයි. අපි දැනුට මේ අගනා සංයිද්ධීය නොදැනා කමෙන් එය යටපත් කර ගෙන සිටීමු. දැනුමෙන් සිත පුරවා ගෙන සිටින විට ප්‍රජාව යටපත් ව පවතියි. එසේම සිතෙහි පුරවා ගෙන සිටින සංකල්ප, දැජීරී, මතවාද හා අදහස්වලින් ද ප්‍රජාව යටපත් වන්නේ ය. එම ආරෝපනවලින් සිත තිද්හසට පමුණුවා ගත් විට ප්‍රජාව පහළ වේ. එය සැබු මානසික විමුක්තියයි. මේ මානසික විමුක්තියෙහි ස්වභාවය ගැන එළුහම් මාස්ලෝ තම (The Farther Reaches of Human Mind -1969) කානියේදී සඳහන් කරයි. ඔහු මානසික විමුක්තියෙහි තල ගණනාවක් එහි පෙන්වා දෙයි. මේ ඉන් කිපයකි.

\* තමාගේ සංයිත්‍යාචාර වින්තන රාමුවන් සිත තිද්හස වීම.

- \* ස්වකිය අතිනයෙන් සිත නිදහස් ව වර්තමාන මොජාතට එළඳීම.
  - \* මමය-අනෙකාය-'අපිය-මුවුන්ය' යන ද්විත්වයෙන් නිදහස් වීම.
  - \* මානසික පුරුදුවලින් නිදහස් වීම.
  - \* තමා මානසික වශයෙන් යැපෙමින් සිටින දෙයකින් නිදහස් වීම.
  - \* සුදු-කළ විත්තනයෙන් නිදහස් වීම.
  - \* සංඛාත්මක විත්තනයෙන් නිදහස් වීම.
  - \* 'මම යනු ගැරිය' යන අන්තර්භාවන් නිදහස් වීම.
  - \* ආත්ම කේතුදීයතාවන් නිදහස් වීම.
- පුළුවන් හෝ සිත එසේ නිදහස්වීමන් සමග ප්‍රඥාවේ අවදි වීම සිදු වන යැවේ අපි අත්දකීමු.

### පාරගමනය (Transcendence)

පාරගමනය යන්නෙහි තේරුම එක් තලයකින් ඊ ලග තලය කරා යැමයි. විභානයේ එක් තලයකින් ඊලහ තලයට පැමිණීම පාරගමනය වේ. එනෙර වීම, තරණය හා අතික්‍රමණය යන වැදන් ද පාරගමනය දැක්වීමට භාවිතය කෙරේ. බුදු දහමේ සංසාරය පාරගමනය කිරීම යන්නෙන් කියුවන්නේ සංසාරයෙන් එනෙර වීම හෙවත් සංසාරය ඉක්මවා යැමයි. යම් තැනැත්තෙකු තුළ සිදුවන මානසික පාරගමනය හේතුවෙන් යාච්චිව මානසික වශයෙන් පාරගමනයෙනි. විත්ත විමුක්තියේ තල ලෙස ද අප ඉහත සඳහන් කළ තත්ත්වය හැකිය. එවා අතර පහත දැක්වෙන පාරගමන ප්‍රමුඛවේ.

- \* සංස්කෘතික පාරගමනය
- \* අතිත පාරගමනය
- \* 'මම-අනෙකා' 'අපි-මුවුන්' යන ද්විත්වයන් පාරගමනය.
- \* අභාහාවය පාරගමනය කිරීම
- \* යහපත-අයහපත යන විනිශ්චය පාරගමනය
- \* තත්වාරෝපන පාරගමනය
- \* දුෂ්කිය පාරගමනය
- \* වේදනා, රෝග හා මරණය පාරගමනය

බුදු දහමෙහි විත්ත විමුක්තිය උදා කරන පාරගමනයේ අවස්ථා සෝතාපන්න වීම, සකඟාගාමී වීම, අනාගාමී වීම,

- \* අර්හත්වීම යනාදී වශයෙන් අනුපිළිවෙළින් දක්වා තිබේ. අර්හත් වීම යනු ලේක උත්තර විත්තය පුරුණ ලෙස විවෘත වීමේ අවස්ථාවයි. ඉන් ඔබිව පාරගමනයක් නොපෙන්. ප්‍රඥාව පහල වන්නේ 'මමය, මගේය' යන පුද්ගල විභානය පාරගමනය කළ සිතෙහි ය.

### ප්‍රඥාවේ ලක්ෂණ:

ප්‍රඥාව යනු නිශ්චිත ව කුමක්දැයි අපට හඳුනා ගත හැකි විය යුතු ය. එය බුද්ධියෙන් වෙනස් වන්නේ කවර ලක්ෂණ හේතු කොට ගෙන ද? අපට ප්‍රඥාවේ සුවිශේෂ ලක්ෂණ දහයක් මෙයේ හඳුනා ගත හැකි වේ.

1. **ප්‍රඥාව සමඟ දැකුම පහල කරයි.** ලොකික වූ ආත්ම කේතුදීය සිත තමාගෙන් ඔබිව දැකීමෙහි අසමත් වේයි. එහි දැකුම පරිය පැවු ය. ප්‍රාද්‍යා ගැටළුවක් දකින්නේ, එහි සමඟේත සංදර්භය තුළ ය.
2. **ප්‍රඥාව සමග විවාරය පහල වේයි.** ප්‍රාද්‍යා යමක් ඇසු පමණින්, එහි සත්‍ය අසත්‍යතාව දැකීමට සමත් වේ. අවශ්‍ය නම් මහුව එය කුමක්ද? කෙසේද? ඇයි? ආදී වශයෙන් ප්‍රශ්න නගමින් සත්‍යය හෝ අසත්‍යය අතාවරණය කර ගත හැක. ඔහු කිසිම විශ්වාස පද්ධතියක්, දැම්විවාදයක් ග්‍රහණය කිරීම ප්‍රතික්ෂේප කරයි.
3. **ප්‍රඥාව පුද්ගලයා බුද්ධිමය හා ආධ්‍යාත්මික වශයෙක් ස්වාධීන කරයි.**
4. **ප්‍රඥාව පවතින විට සිත පහසුවන් තම සංස්කිරියාව හා සතුව හඳුනා ගනියි.** එවිට සිත නිරායාසයෙන් සරල දිවි පැවැත්ම කරා යොමු වේ.
5. **ප්‍රඥාව පහල වන තරමට ආත්ම අවබෝධය(Self Knowledge) පහල වේ.** තමාගේ විත්තයෙහි ක්‍රියාකාරීත්වය ඉන් විනිවිද පෙනෙයි. මේ හේතු කොට ගෙන ප්‍රාද්‍යා තම සිතෙන් තැගෙන මුලාකාර වේතනා හා අනිලාඡ ඔස්සේ නොදුවයි. ඔහු තම සිතට වසහ නොවේ.
6. **ප්‍රඥාව සමග ප්‍රතිඵාශය හෙවත් නිර්මාණසිලිත්වය පහල වේයි.** ඔහු ව්‍යවනවල නව නිරුක්ති හා නව අර්ථ දකියි. ගැටුපු නව දෙශීකෙන්වලින් දකියි.

7. ප්‍රජාව මානයික ගැටුපු පිරිසිදු දැකීමෙහි සමත් ය.
8. ප්‍රජාව කෙරෙන් පරම යහපත දැකිය හැකි වේ.
9. ප්‍රජාව කෙරෙන් මෙත්මිය නිරාවරණය වේ.
10. ප්‍රජාවේ විවක්‍රීමන් සමග අධි ඉගෙනුම් හැකියාව පහළ වේ. එයට හේතුව මතස නිරවුල්වීමෙන් පහළ වන පැහැදිලිවයි.

අප අතර වෙසෙන ප්‍රජාවන්ත යැයි සිතිය හැකි මත්‍යාංශයන් මෙන්ම අතිතයේ විසු එබදු අය කළ කි දේ අනුව අපට ප්‍රජාවේ ලක්ෂණ තව බොහෝ හඳුනාගත හැකිවනු ඇත.

ප්‍රජාව පිළිබඳ මතොවිද්‍යා විවරණ අපි රේඛ පරිව්‍යේදයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරමු.

## 4 ප්‍රජාව පිළිබඳ මතොවිද්‍යා විවරණ

සාම්ප්‍රදායික මතොවිද්‍යාව බුද්ධිය ගැන විනා ප්‍රජාව ගැන විමසීමේ යම් පසුබවතාවක් දක්වන බව අපි පෙර කිවෙමු. කෙසේ වෙතන් මේ උග්‍රතාව සපුරා ලිමට ඇතුම් නව පරපුරේ මතොවිද්‍යා ගුරුකුල ඉදිරිපත් ව සිටිති. මානුෂිකවාදී මතොවිද්‍යා ගුරුකුලය, දිනාත්මක මතොවිද්‍යා ගුරුකුලය, පුද්ගලපාරුගමන මතොවිද්‍යා ගුරුකුලය (Transpersonal psychology) ඒ අතර වඩා ප්‍රකට ය.

දිනාත්මක මතොවිද්‍යාලයකු වූ ඇත්තා සී හාටර් ක්‍රි.ව.2004 දී පළ කළ Character Strengths and Virtue නමුති තම කෘතියෙහි ප්‍රජාව විස්තර කරන්නේ, ජීවිතයේ යහපැවැත්මේ සාවර්ධනයට උපකාර වන දානාය හා අත්දැකීම් සමායෝගනය කරන බුද්ධිය වශයෙනි. ප්‍රජාවන්තයකු තුළ පහත දැක්වෙන පොරුණ ලක්ෂණ ඔහු දකිනි.

1. ප්‍රජාවන්තයා ගැටුවක මුල හඳුනා ගැනීමෙහි සමත් වේ.
2. ඔහු තම සිත විනිවිද දකිනි.
3. ඔහු අනායන් සමග කටයුතු කිරීමෙහි දී අවංක හා සපුරා වෙයි.
4. අනායෝ තම සීවිත ගැටුවලට උපදේශ පතා ඔහු වෙත පැමිණෙනි.
5. ඔහුගේ වර්යා තමාගේ සදාවාර විශ්වාස හා එක් ව යයි.

පුද්ගලයා වයසින් වැඩෙන්ම ප්‍රජාවන්ත වන්නේ යැයි යන ජන විශ්වාසය හාටර් බැහැර කරයි. ප්‍රජාව හා වයස අතර සම්බන්ධතාවක් ඔහු නොදිකියි. ඉහත දැක්වූ විශ්වාසය නිසා අපි බොහෝ විට ලම්භින් කෙරෙන් හෙළි වන ප්‍රජාව නොසළකා හරිමු.

ප්‍රජාව වනාහි සමස්තය දැකීමෙන් පහළ වන බුද්ධිය බව හාටර් පවසයි. ඒ අනුව ප්‍රජාවන්තයා යම් සිද්ධියක්,

ගැට්වක් හෝ අදහසක් දකින්නේ එහි සමස්ත සම්බන්ධතාව කුළ සිට ය. මෙයට නිදුසුනක් ලෙස ඔහු මෙබඳ සිද්ධියක් ගෙන හැර දක්වයි. ක්‍රිඩ්‍යුකොයේක් ටැනිස් තරගයට සූදානම් ව පිටියට යයි. එවිට අනපේක්ෂිත ව වැස්සක් වසියි. සාමාන්‍ය සිතක් ඇති පුද්ගලයා මෙහිදී බලාපොරොත්තු සූන් ව කණ්සස්ලට පත් වේ. එහෙන් අප ක්‍රිඩ්‍යුකායා එය තමන්ට පාලනය කළ නොහැකි ස්වාභාවික සිද්ධියක් ලෙස දැක සිතෙන් කණ්සස්ලට පත් නොවේ.

සමස්ත දැකුමට තව කදිම නිදුසුනකි, ගොඳේ සාහිත්‍යයේ එන කිසා ගෝතම් කතා පුවත. තම දරුවා මිය යැමෙන් දුකට හා විශ්වාස්තකාවට පත් වන ඇය බුදුන් වහන්සේගේ පිළිසරණ පතා, මළ දරුවා මසවා ගෙන එන්නි ය. ඇගේ මානසික තත්ත්වය හඳුනා ගන්නා බුදුන් වහන්සේ, කිසිවිකු නොමළ ප්‍රවුලකින් අඛ මෙක් ගෙන ආවොත් දරුවාට පණ දිය හැකි බව පවසනි. කිසා ගෝතම්ය කිසිවිකු නොමළ ප්‍රවුලකින් අඛ මෙක් ලබා ගැනීමට තගරයේ ගෙයක් ගෙයක් පාසා යන්නි ය. හැම ප්‍රවුලක ම යමෙකු මිය ගොස් ඇත. එසේ යදි මරණය තම දරුවාට පමණක් සිදු වුවක් නොව සූමට පොදු වුවක් බව ඇය අවබෝධ කර ගන්නි ය. එසේ පියෙවි සිතියට පැමිණෙන ඇගේ ප්‍රභාව අවදි වෙයි. සමස්ත දැකුමෙහි ස්වාභාවය ඉන් හෙළිවෙයි. ඇගේ ගෝකය පහ ව යයි.

### අන්තර්භානය (Intuition)

මනුෂා බුද්ධියෙහි ස්වාභාවය විමසන්නොකුට මහන් කුතුහලයක් උපද්‍රවන සංයිද්ධියකි, අන්තර්භානය. ගීත ගැට්වක් දුන් යැඹීන් එය විසඳීමෙහි සමන් ලමයින් හා වැඩිහිටියන් ගැන අපට වරින් වර ආර්ථි ලැබේ. අන්තර්භානයෙහි මූලික ලක්ෂණය වන්නේ, තර්කානුකුල ව සිත මෙහෙය වීමෙන් නොර ව, ක්‍රියාකාරීක ව යම් යම් ගැට්ව විසඳීමෙහි හැකියාවයි. බුද්ධිය පිළිබඳ දැනට ඇති මනොවිදානත්මක දැනුමෙන් මේ සංයිද්ධිය විස්තර කළ නොහැකි.

අන්තර්භානය විවිධ මට්ටමෙන් හා ප්‍රමාණයෙන් අප කුළ එදිනොදා වැඩ කටයුතුවලදී ක්‍රියාත්මක වේ. වෙදාවරු, රහස් පරීක්ෂකයෝ, ගුරවරු, කලාකරුවන්, ගෘහ නිර්මාණ ගිල්පිහු බොහෝ විට අන්තර්භානයෙන් ක්‍රියා කරති. ආයුර්වේදය මූලමතින් ම පාන් අන්තර්භානය මත පිහිටා ඇති ගාස්තුයකි. එහිදී

පැලැටි ගණ යොයා ගැනීමට පරීක්ෂණ නොපැවැත්වේ. ඇතැම් ප්‍රකට විද්‍යා ගවෙශණ සිදු වී ඇත්තේ ද එමගිනි.

ඩ්‍රිතාන්‍ය විශ්විකොෂ්ඨයෙහි (1989) අන්තර්භානය නිර්වචනය කෙරෙන්නේ 'තාර්කික වින්තනයෙන්, අත්දැකීමෙන්, නිර්ක්ෂණයෙන් හෝ අනුමානයෙන් ලද නොහැකි වන දානය ලබා ගැනීමේ මානසික බලය' යනුවෙනි. මේ නිර්වචනය අප කුළ යම් ඇඟ හැඟුමක් උපද්‍රවයි. ඉදින් තාර්කික වින්තනයෙන් බැහැර වූ යම් ප්‍රජානන මාර්ගයක් ඇත්තැම එය යොයා ගන්නේ කෙසේද? වර්ධනය කර ගන්නේ කෙසේද? යන ප්‍රශ්න අප කුළ හට ගනියි. 'අන්තර්භානය වනාහි අප යමක් දැන ගන්නේ කෙසේදැය නොදැන, එය දැන ගැනීමයි' රිල්මාන් බෙවි පවසයි. එබදු අවස්ථාවකදී අදහස පල කළ තැනැත්තාගෙන් 'මිල මෙය දැන ගත්තේ කෙසේදැය ඇසුනු ලැබුවහාත් ඔහු 'මා දන්නේ නැහැයි කියනු අප දැක තිබේ. අන්තර්භානය මනුෂා බුද්ධියෙහි නිශ්චිත හැකියාවක් බව රිල්මාන් බෙවි පවසයි.

මේ සුවිශ්ෂණ හැකියාව මොලයේ දකුණු අර්ධ ගෝලයෙහි පවතින බව සමහර මනොවිදානුයෝ පවසනි. තර්කණ හැකියාව පවතින්නේ වම් අර්ධ ගෝලයෙහි ය. ඒ අනුව මොලයේ දකුණු අර්ධගෝලය දියුණු තැනැත්තනට අන්තර්භාන හැකියාව උපදීයි.

මේ යොයා ගැනීම අධ්‍යාපනික වශයෙන් ද වැදගත් වේයි. පාසල්ල අධ්‍යාපනික ක්‍රියාකාරකම් වැඩිපුරම වම් මොලය ක්‍රියාකාරී කර වන ඒවා බව පෙනේ. සමබර අධ්‍යාපනයෙහි කාර්යය වන්නේ ලම්යාගේ සමස්ත මොලය ම පාදක කර ගෙන, එය වර්ධනයට ක්‍රියා කිරීමයි. ලමයින්ගේ අන්තර්භානය වර්ධනය කළ යුතුය යන සංකල්පය පවා අධ්‍යාපනයෙහි නොපවතියි.

ප්‍රකට මනොවිදානුයෙහි වූ කාල් යු. මනුෂායාගේ ප්‍රජානය සිදු වන මට්ටම් දෙකක් පෙන්වා දුන්නේ ය. ඒවා මෙයේ සටහන් කර දැක්වීය හැකිය.

- 1 වන මට්ටම: සිතිම ----- හැඟීම
- 2 වන මට්ටම: සංවේදනය----- අන්තර්භානය

කවර වූ පුද්ගලයක් වූව මානසික වශයෙන් මේ මට්ටම දෙකේ රේඛාවල යම් තැනක සිටියි. සමහරුන් සිතිමට වඩා හැඟීමට නැඹුරු ය. තව සමහරුන් සංවේදනයට වඩා

අන්තර්ජානයට තැකුරු ය. මේ අනුව මෙන්ගේ පොරුෂ ස්වභාවය ද නිශ්චිත වේ. පළමුවන මට්ටම ප්‍රජානනය තාර්කික විනිශ්චිත පාදක කර ගෙන පවතින අතර දෙවෑන්න අතාර්කික ප්‍රජානනය පාදක කර ගෙන පවතියි. මෙයින් ගම් වන්නේ මුළුම්‍යයාගේ ප්‍රජානනයෙහි තාර්කික තලයක් මෙන් ම අතාර්කික තලයක් ද පවතින වේයි. අන්තර්ජානය වනාහි අතාර්කික ප්‍රජානනයයි.

මීලහට අප තුළ පහළ වන ප්‍රශ්නය වන්නේ, අප තුළ කවර අදහස් තාර්කික ව පහළ වේ ද, කවර අදහස් අන්තර්ජානී ව පහළ වේදැයි දැන ගන්නේ කෙසේද? යන්න ය. අන්තර්ජානයෙහි ලක්ෂණ මොනවා ද? ඇමර්තනති හා හාම් (1955) අන්තර්ජානයෙහි ලක්ෂණ මෙයේ දක්වති.

#### අන්තර්ජානයෙහිදී

- \* සිදුවන වින්තනය සාමාන්‍ය වින්තනයෙන් වෙනස් ය.
- \* විශ්වාසෝන් තොර ව අදහස් පහළ වේයි.
- \* විශ්වාසෝක වින්තනයෙන් තොලුබෙන ඇඟානයක් එහිදී උපදියි.
- \* විසඳුමක් නොව විසඳුමක ඉහියක් එහිදී පහළ වේ.
- පසුව එම ඉහිය තර්ක බුද්ධිය යොදා විසඳුමක් ලෙස වැඩි දියුණු කර ගත යුතු ය.
- \* පහළ වන ඉහිය සත්‍ය වන්නේය යනුවෙන් නිශ්චිත හැඳුමක් ඇති වේයි.

#### අන්තර්ජානය:

- සුවිශේෂ තොරතුරු හාවිතය කරයි.
- ස්ව අභ්‍යන්තර හැඳුමට අවධානය යොමු කරයි.
- තමාට ලැදී, භුරුපුරුෂ ශේෂත්වලදී වැඩියෙන් පහළ වේ.
- ක්‍රියාකාරීක දැකුම පහළ කරයි.
- බොහෝ අවස්ථාවලදී එය බුද්ධියේ හඩ වේයි.

අන්තර්ජානයෙන් දකින, හැඳුන දේ සත්‍ය යැයි අපට විශ්වාස කළ හැකි ද? මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීම ද්‍රූෂ්කර ය. ඇතුම් විට, අන්තර්ජානය සත්‍ය දැකුම විය හැකිවේ. නමුත් යමෙකුට තම අන්තර්ජාන ඉහිය, යථාර්ථය අනුව විමසා, එහි සත්‍යදැයි විනිශ්චිත කළ හැක. බටහිර විසු දෙකාර්නේ හා ස්ථිනෝසා යන ග්‍රේෂ්‍ය මධ්‍යකාලීන දාර්ශනිකයන් දෙදෙනා

අන්තර්ජානය දැනුම ලබා ගැනීමේ එක් මුලාගුයක් බව පිළිගත්ත.

ඉන්දියාවේ පුරාණ මුනිවරුන් විද්‍යාඥයන්ට පෙර වසර සහගු ගණනකට පෙර විශ්චිත පිළිබඳ යම් යම් අනාවරණ කර ඇත. ඊට එක් නිශ්චිතයක් ලෙස හි.පු. 3000-1500 අතර රවිත සෑග් වේදයේ එක් ග්‍රෑෂ්‍යකයක පැමිවිය සුර්යයා වටා පර්පූමණය වන බව සඳහන් වීමයි. ස්කිර පරිය රථයක සකක් සේ වත්‍යාකාර ව කුරකෙන බව ද එහි දැක්වේ. බුදුන් වහන්සේ ස්වභාව ධර්මය, විශ්චිත හා මිනිස් සිත පිළිබඳ කර ඇති අනාවරණ අන්තර්ජානයෙන් මතු කරන්නා ලද ඇඟාන බව ද පැහැදිලි ය.

යමෙකු තුළ අන්තර්ජානය පහළ වන්නේ ඔහුගේ සිත විශ්චිත බුද්ධිය හා සම්බන්ධ වන අවස්ථාවේ බව එක් බටහිර විද්‍යාතෙක් පවසයි. එහිදී තමාට යථාර්ථය හා සත්‍යය දකින විශ්චිත බුද්ධියක් පහළ වී ඇති බව පුද්ගලයාට හැඳුයි.

සාම්ප්‍රදායික මනෝවිද්‍යාඥයන් අන්තර්ජාන සංසිද්ධිය විස්තර කරන්නේ, එය උපවිජානය ආගුයෙන් එය පහළ වන්නක් ලෙසිනි. අප උපවිජානය පැමිණනය කරදී, උපවිජානය ද ඊට අතිරේක දේ සංජානනය කරයි. අපේ දීර්ඝ කාලීන මතකයෙහි සුවිශාල ඇඟාන කොටසක් උපවිජානගත ව පවතියි. අප යම් ගැටළුවකට මුහුණ පැවති, උපවිජානය ද ක්‍රියාකාරම්න් එහි ගෙබා වී ඇති තොරතුරු සමග ගලපා තව විසඳුමක් පෙන්වයි. අන්තර්ජානයැයි ක්‍රියාත්‍ය ලබන්නේ, මෙයේ උපවිජානයෙන් මතු වන ඉහිය ඔවුහු පවසති. කෙසේ වෙතත්, අන්තර්ජානය යනු ක්‍රමක්දැයි යන ප්‍රශ්නයට තවම නිශ්චිත පිළිතුරක් ලැබේ තැත. එය නොවිසඳුන ප්‍රශ්නයකි. එය කවර ආකාරයෙන් විශ්චිත කරනු ලැබුවත් මුළුම්‍ය බුද්ධියෙහි අගනා හා සුවිශේෂ හැකියාවක් බව අපට පිළිගැනීමට සිදුවේ. මේ සුවිශේෂ හැකියාව අප හරි හැටියට තෝරුම් ගතහොත්, අප තුළ මෙන් ම ලමයින් තුළ ද එය දියුණු කිරීමට ක්‍රියා කළ හැකි වන්නේ ය.

#### ආධ්‍යාත්මික බුද්ධිය

ආධ්‍යාත්මික බුද්ධිය(Spiritual Intelligence) යනුවෙන් සුවිශේෂ බුද්ධියක් පිළිබඳ තව සංක්‍රාන්ත්‍යක් මෙකළ බටහිර ජනප්‍රිය වෙතින් පවතියි. ඒ සංක්‍රාන්ත්‍ය මුද්‍රාවරට ඉදිරිපත් කරන ලද්දේ, 2000 වසරේදී රෝබෝට් එම්ලොන්ස් විසිනි. මුහු එය නිර්වනය කරන්නේ, එදිනෙදා ජීවිතයේ ගැටුව විසඳුමට හා

අරමුණු සාධනයට ආධ්‍යාත්මික නැත්තු යොදා ගැනීමේ හැකියාව වශයෙනි. රෝබර්ට් එම්මොන්ස් ආධ්‍යාත්මික බුද්ධියෙහි මූලික ලක්ෂණ පහක් දකිනි.

1. ගාරෝක හා ද්‍රව්‍යමය ලෝකය පාරගමනය කිරීමේ(ඉක්මවා දැකිමේ) හැකියාව.
2. ඉහළ මානසික තත්ත්ව(Hightened States of Mind) අත්දැකිමේ හැකියාව
3. එදිනෙදා ජ්‍යෙෂ්ඨ අත්දැකිම් පාරිගුද්ධත්වයේ ඇසින් දැකිමේ හැකියාව.
4. ආධ්‍යාත්මික ගක්ති එලදායක ව හාවිතයෙහි හැකියාව.
5. යහපත් වීමේ හැකියාව හෙවත් යහපත් ගුණයෙන් යුතු ව ක්‍රියා කිරීමේ හැකියාව.

එම්මොන්ස් පවසන පරිදි, ආධ්‍යාත්මික බුද්ධිය අවදි වන්නේ පුද්ගල විඳානය පාරගමනය කිරීම(Transecendence) කෙරෙනි. පුද්ගල විඳානය ඉක්මවා දැකිමේ හැකියාව පහළ විමත් සමග පුද්ගලයා එදිනෙදා සිතන, කියන, හැසිරෙන ආකාරයේ මූලික වෙනසක් සිදු වන්නේ ය. ආධ්‍යාත්මික බුද්ධිය ගැඳී පැවැත්මේ(Being)පදනම ලෙස ද පරිනාමයේ ක්‍රියාකාරී ජීව ආවේගය ලෙස ද පරිනාමයේ හැඟේ. විශ්වයේ තාරුකා දුවිලි මගින් බනිජ ද ඉන් ගාක ද සත්‍යයන් ද බිජි කරමින් ජීවය මනුෂ්‍ය ස්වරූපය කරා පරිනාමයට ප්‍රමුණුවා ඇත්තේ, විශ්වයේ මේ මහා බුද්ධිය විසිනි. මනුෂ්‍යයාට එය හැඟෙන්නේ ආධ්‍යාත්මික බුද්ධිය වශයෙනි. ප්‍රාථමික යුගවලදී මනුෂ්‍යයා තුළ පැවැති රාශිනිය ඔහු ලද අත්දැකිම් සමග කාලය ඔස්සේ සියුම් හා ගැඹුරු විමෙන්, ආධ්‍යාත්මික බුද්ධිය පහළ වුවා තිසුළ ය. එය පුද්ගලබේද බුද්ධියක් නොවේ. එය ඔහු සියලු සත්‍යයන් සහිත සමස්ත විශ්වය ම සමග සම්බන්ධ කරයි. මනෝචික්න්ස්යක වශයෙන් මා ප්‍රතාස්‍ය කර ගෙන ඇති පරිදි, ආධ්‍යාත්මික බුද්ධියට මනුෂ්‍ය අහ්‍යන්තරය ප්‍රාග්ධනමත් කිරීමේ හා ආලෝකමත් කිරීමේ හැකියාව ඇතු. එය අපේ වින්තනය නිර්මල ජීවිතය හා සම්බන්ධ කරයි. මේ උත්තර බුද්ධිය විවිධ අභ්‍යාස හා ක්‍රියාකාරකම මගින් වර්ධනය කර ගත හැකි ය. එය අසත්‍යයෙන් සත්‍යය වෙන් කර ඔබට පෙන්වයි!'

වේච්ච කි. (2007) ආධ්‍යාත්මික බුද්ධිය හඳුන්වන්නේ, අපේ ගැඹුරුතම ජ්‍යෙෂ්ඨ අර්ථය, පරමාර්ථය හා උදාර අරමුණු සාධනය කර ගැනීමට අප පොලොවන බුද්ධිය වශයෙනි. එහි මූලික හැකියා සතරකි.

වේච්ච කි. (2007) ආධ්‍යාත්මික බුද්ධිය හඳුන්වන්නේ, අපේ ගැඹුරුතම ජ්‍යෙෂ්ඨ අර්ථය, පරමාර්ථය හා උදාර අරමුණු සාධනය කර ගැනීමට අප පොලොවන බුද්ධිය වශයෙනි. එහි මූලික හැකියා සතරකි.

1. **විව්‍යාභිත සාංසාරක වින්තනය.(Critical Existential Thinking)** සාංසාරක ජ්‍යෙෂ්ඨ පැවැත්මේ ස්වභාවය, යථාර්ථය, විශ්වය, අවකාශය, කාලය හා මානසික ගැටළ විනිවිද අවබෝධ කර ගැනීමේ හැකියාව ඉන් හැඳින්වෙයි. බුදු දහමේ විද්‍රෝෂය මීට ගෙහෙන්න් සමාන බව පෙනේ.
2. **කිවිත්වීමේ අර්ථය දැකිම්:** තමාගේ කිවිතයේ සිදුවන සිද්ධීන්වල ගැඹුරු ජ්‍යෙෂ්ඨ අර්ථය දැකිම්.
3. **උත්තර සිහිය:** ලොකික තලය ඉක්මවා තමා, අනාන්‍යයන් හා ලෝක ස්වභාවය දැකිමේ හැකියාව.

**4. විඳාන විකාශනය:** නිර්මල විඳානය(Pure Consciousness) විශ්ව විඳානය (Universal Consciousness ) හා විශ්ව සමාධිය වැනි උත්තර විඳාන කළවලට හාවනාවන් පිවිසීමේ හැකියාව.

ආධ්‍යාත්මික බුද්ධිය පිළිබඳ තව එක් විවරණයක් ඉදිරිපත් කළ මනෝචිකාදයකි, පුළුසිස් වොචින්.(2002) එය ඔහුගේ ම වචන විඳාන මෙයේ උප්‍රටා දක්වමි.

' ආධ්‍යාත්මික බුද්ධිය, අපේ මනයෙහි, ආධ්‍යාත්මයෙහි, අහ්‍යන්තර ජීවනයෙහි හා ලෝකයේ සියලු සත්‍යයන්ගේ පැවැත්ම පිළිබඳ සැළකිලිමත් වන්නේ ය. එමගින් අපට අපේ සාංසාරක ගැටළ හා අප තුළ පවත්නා විවිධ විඳාන තල ද ගැඹුරුන් දැකිය හැකි වන්නේය. ආධ්‍යාත්මික බුද්ධිය ගැඳී පැවැත්මේ(Being)පදනම ලෙස ද පරිනාමයේ ක්‍රියාකාරී ජීව ආවේගය ලෙස ද පරිනාමයේ හැඟේ. විශ්වයේ තාරුකා දුවිලි මගින් බනිජ ද ඉන් ගාක ද සත්‍යයන් ද බිජි කරමින් ජීවය මනුෂ්‍ය ස්වරූපය කරා පරිනාමයට ප්‍රමුණුවා ඇත්තේ, විශ්වයේ මේ මහා බුද්ධිය විසිනි. මනුෂ්‍යයාට එය හැඟෙන්නේ ආධ්‍යාත්මික බුද්ධිය වශයෙනි. ප්‍රාථමික යුගවලදී මනුෂ්‍යයා තුළ පැවැති රාශිනිය ඔහු ලද අත්දැකිම් සමග කාලය ඔස්සේ සියුම් හා ගැඹුරු විමෙන්, ආධ්‍යාත්මික බුද්ධිය පහළ වුවා තිසුළ ය. එය පුද්ගලබේද බුද්ධියක් නොවේ. එය ඔහු සියලු සත්‍යයන් සහිත සමස්ත විශ්වය ම සමග සම්බන්ධ කරයි. මනෝචික්න්ස්යක වශයෙන් මා ප්‍රතාස්‍ය කර ගෙන ඇති පරිදි, ආධ්‍යාත්මික බුද්ධියට මනුෂ්‍ය අහ්‍යන්තරය ප්‍රාග්ධනමත් කිරීමේ හා ආලෝකමත් කිරීමේ හැකියාව ඇතු. එය අපේ වින්තනය නිර්මල ජීවිතය හා සම්බන්ධ කරයි. මේ උත්තර බුද්ධිය විවිධ අභ්‍යාස හා ක්‍රියාකාරකම මගින් වර්ධනය කර ගත හැකි ය. එය අසත්‍යයෙන් සත්‍යය වෙන් කර ඔබට පෙන්වයි!'

පුළුසිස් වොචින් මේ විවරණය ඉපුරුණී වෙදික ආගම අපට සිහිපත් කරයි. 'ප්‍රජාව වනාහි බුහ්ම වේ' (ප්‍රජාතම් බුහ්මා) යනුවෙන් එහි පායයක් ඇත. වොචින් ආධ්‍යාත්මික බුද්ධිය විශ්වයේ නිර්මාණ ගක්තිය හා විශ්ව බුද්ධිය සමඟ සම කරයි. බවහිර පවතින මේ ආධ්‍යාත්මික බුද්ධිය පිළිබඳ සංක්‍රාපය කෙරෙන් ඔවුන් විස්තර කරන්නේ, ප්‍රජාව විනා අනෙකක් නොවන බව අපට පැහැදිලි ය. එය ප්‍රජාව වෙන වදනකින් හැඳින්වීමක් පමණි.

### ප්‍රජාව ඔහිය ගැකීදු?

ප්‍රජාව යනුවෙන් උපරි බුද්ධියක් තිබේ නම් යමෙකු තුළ එය කවර මට්ටමෙන් තිබේදැයි පරීක්ෂණයෙන් මැතිය හැකි විය යුතුය. එසේ මැතිය නොහැකි දෙයක් විද්‍යාත්මක වශයෙන් පිළිගත නොහැකි ය. සාමාන්‍ය බුද්ධිය මතිනු ලබන්නේ ක්‍රමයක් ඇත. එනම්:

$$\frac{\text{මානසික වයස}}{\text{ජන්ම වයස}} \times 100 = 1Q$$

මේ අනුව යමෙකුගේ ජන්ම වයස හා ඔහුගේ බුද්ධි හැකියාව සමාන නම් ඔහුගේ බුද්ධි බලය සාමාන්‍යය. (එය 100ය ලෙස ගණනය කෙරේ.) ජන්ම වයසට වඩා බුද්ධි හැකියාව පහළ නම් බුද්ධි බලය හින ය. (එනම් 100ට අඩු ය.) ජන්ම වයස ඉක්මවා බුද්ධි හැකියාව පවතී නම් බුද්ධි බලය ඉහළ ය. (100ට ඉහළ ය.) එහෙත් මේ මිනුම ප්‍රජාව හා සම්බන්ධයෙන් අදාළ කර ගත නොහැකි ය. මක්නිසාද යන්, අප පෙර ද පදනම් කළ පරිදි, ප්‍රජාව හා වයස අතර සම්බන්ධයක් නැත.

කෙසේ වෙතත් අප මේ පරිවිෂේදයේ ද පසුගිය පරිවිෂේදයේ ද දැක්වූ ප්‍රජාවේ ලක්ෂණ(දර්ශක) පාදක කර ගෙන යම් පුද්ගලයකු තුළ කවර ප්‍රමාණයට ප්‍රජාව තිබේදැයි යම් මැතිමක් කළ හැකි ය.

\*'ප්‍රජාවන්තායා මිනිස් ගැටුවක මූල් හේතුව හඳුනා ගැනීමේ සමත් වේ.' (අැන්ඩ් සී.හාටර්) මේ දර්ශකය අනුව යමෙකුට සැඟැ මානුෂික හෝ මානසික ගැටුවක් දී එම ගැටුව විස්තර කරන්නට කිවහාන් ඔහු එහි ගැඹුර හා යථාර්ථය දකින මට්ටම අනුව, ඔහුගේ ප්‍රජාව ගැන අපට යම් විනිශ්චයක් කළ හැක. ඒ ගැටුවට සංකීර්ණතාව, එහි හේතුප්‍රත්‍යා, එහි ගැඹුර දකින ප්‍රමාණය අනුව, යමෙකුගේ ප්‍රජාවේ ප්‍රමාණය අපට මැතිය හැක.

මෙබදු දර්ශක ගණනාවක් හාවිතය කරමින් යම් යම් පරීක්ෂණ අපට සකසා ගැනීම අපහසු නොවේ. නිදර්ශක:

\* සමස්තය දැකීමේ හැකියාව

\* ආත්ම අවබෝධය

\* ආධ්‍යාත්මික ඇානය එදිනෙදා ජීවන ගැටුව විසඳීමට යොදා ගෙනනා ආකාරය

\* ජීවන්වීමේ අර්ථය පිළිබඳ අවබෝධය

\* ඉහළ මානසික තත්ව අත්දැකීමේ හැකියාව (වැනි දර්ශක මෙවැනි පරීක්ෂණයකදී යොදා ගත හැකිය.)

එවැනි පරීක්ෂණයකදී ගෝකයෙහි ජ්වහාවය කුමක්ද? සතුටින් ජීවත්වන්නේ කෙසේද? යනාදී සාමාරික ගැටුවක් දී රීට දෙන පිළිතුරෙහි අර්ථවත් බව, ගැඹුර, නිර්මාණකීලී දැකුම හා ස්වාධීන වින්තන හැකියාව බලා යම් තක්සේරුවක් කළ හැකි වනු ඇත.

කෙසේ වුවද, එහි එක් ගැටුවක් පවතියි. එනම් සාමාන්‍ය පුද්ගලයන් තුළ ප්‍රජාව යටපත් ව පැවතිමයි. එසේ ප්‍රජාව යටපත් ව තිබියදී දෙන පිළිතුර පහළ ඇගැයුම මට්ටමක් ගත හැකි අතර, එම පුද්ගලය ම ප්‍රජාව අවදී කර ගත් දෙන පිළිතුර ඉහළ ඇගැයුම මට්ටමක තිබිය හැක. එහෙයින් එබදු පරීක්ෂණයකින් ලබන මිනුම පෙන්වන්නේ ඒ අවස්ථාවහි හේත් ඒ කාලවකවානුවෙහි පුද්ගලයා සිටි ප්‍රජා තත්ත්‍යයි. අද පහළ මට්ටමේ ප්‍රජාවක් පෙන්වන්නා අනාගතයෙහි යම් දිනයක ඉහළ ප්‍රජාවක් පෙන්වීමේ ගක්‍රාන්තාව හැම වෛම පවතියි.

## 5 ම්‍ය න ගයෙන් ( mpa., w;aelSi

ප්‍රබූධිය (Enlightenment)හෙවත් ප්‍රභාවේ අවධිවීම කාල්පනික සංසිද්ධියක් ද? එය සැබුවීන් ම ප්‍රායෝගික ව යමෙකට අත්දැකිය හැකි ද? එම සංසිද්ධිය කාල්පනික ව්‍යවත් නොව, සැබුවීන් ම අත්දැකිය හැකි බව, එය අත්දුටු අය කළ ප්‍රකාශවලින් පෙනේ. අපි මේ පර්විණේදයෙහි විවිධ පුද්ගලයන් එය අත්දැක ඇති ආකාර ක්‍රිපයක් විමසා බලමු.

ප්‍රබූධිය ආගමික හා ආධ්‍යාත්මික සාහිත්‍යයේ විවිධ තම්බලින් දක්වා කිවේ. ඉන් කීපයක් නම් වේතෝ විමුක්තිය, විශ්වෘතිය පහළ වීම, පාර්ගමනය(Transcendence) හා සත්‍යය අවබෝධයයි. මත්‍යා විඳානය පරිනාමයේ උපරිම වර්ධනයේ හිතිපෙන්තට පැමිණීමයි, ඉහත දැක්වූ සංසිද්ධිය.

ප්‍රබූධිය සඳහා ආගමික මාර්ගයක් ඔස්සේ අවශ්‍යයෙන් ම යා යුතු ද? එසේ ආගමික මාර්ග ඔස්සේ ගොස්, එය සිද්ධ කර ගත් අය මෙන් ම, ස්වාධීන අවබෝධය ඔස්සේ ගොස්, එය සිද්ධ කර ගත් අය ද සිටිති. ඒ සඳහා මහත් කුප්‍රවීමක් හා දිර්ස ශිලුවත පිරිමක් කළ යුතුයැයි ආගම් අවධාරණය කරයි. ඒ හේතුවෙන් පොදු ජනයා එය එදිනෙදා ජීවිතයෙන් ගෙහෙවින් උස් තුනක තබා, පුදෙක් එය ප්‍රාර්ථනාවකට පමණක් සීමා කර සිටිති. එහෙන් ස්වාධීන ව එය සාක්ෂාත් කරන අය පවසන්නේ, එය පහසුවෙන් කර ගත හැකි සංසිද්ධියක් බවයි.

යමෙක ප්‍රභාව අවධි කර ගත් තුනැත්තෙක් ද තැදෑද යනුවෙන් භදුනා ගන්නේ කෙසේදැය මෙය කියවන ඔබට ප්‍රශ්නයක් පැන තැගෙනු තිසුක ය. එයට පිළිතුරු පෙර පර්විණේදයේදී අප දක්වා ඇත. එවැනි ප්‍රකාශ කරන අය අතර ව්‍යාජ පුද්ගලයෝ ද සිටිති. තමන් තුළ වූ යුතු අධ්‍යාත්මික අනුෂ්‍යතියක් ප්‍රබූධියැයි වරදවා සිතා ගත් අය ද වෙති. එහෙන් එවැනි පුද්ගලයන් පැමිණ ඇති මානසික තත්ව මත්සිට ඒවා බැවින් දිර්ස කාලයක් නොපවතියි. සැබු ප්‍රබූධිය යාච්චිව නොසිදී පවතියි.

ප්‍රභාවේ අවධිවීම අත්දුටු අය විසින් එහි ආශ්‍ර්‍යමන් බව ද එයින් තමන් මහත් ජීව ප්‍රබෝධයක් හා ආධ්‍යාත්මික

රුද්දීපනයක් ලැබූ බව ද ප්‍රකාශ කර ඇත. සැම ආගමික සාහිත්‍යයක ම එකඟ ප්‍රකාශ දැකිය හැක. අප මේ පර්විණේදයෙහි එම සංසිද්ධින්වල ස්වභාවය විමසා බැඳීමට උත්සාහ කරමු.

එබදු මහා ප්‍රකාශයක් කළ ගාස්ත්‍යවරයෙකි, ගොතම බුද්ධරජාණන් වහන්සේ. තමා තුළ වූ ප්‍රබූධනය තුළින් බුද්ධවිය පසයක් කර ගත් උන්වහන්සේ, එයින් අත්දුටු උද්දාමය මෙයේ ප්‍රකාශ කළහ.

'සසරහි අනන්ත ජාතිවල  
ඉපදෙමින් මේ ආත්මහාවය නැමති  
ගෙය සාදන ව්‍යුවා සෙවිවෙමි.

මහු සොයා ගත නොහැකි ව  
නැවත නැවත ඉපදෙමින්  
අපමණ දුක් වින්දෙමි.

ව්‍යුවා, දැන් ඔබ දක්නා ලදුවෙහි ය  
එබුවීන් නැවත පෙර සේ  
ඔබට ගෙය සැදීමට නොහැක.

මධ්‍යි මධ්‍ය සුනු විසුනු කරන ලදී.  
සිත හසු ව සිටි සියලු අව්‍යුව්‍යින්  
තිදහස් ව ඇත.

තෘප්ත්‍යාචාර සැය වී ගියේ ය'

(ඩම් පදය 153 හා 154)

බුද්ධවිය යනු ප්‍රභාවේ පුර්ණ අවධිවීමයි. එම අවධිවීම සමග සිත තිදහසට පත්වීමෙන් මහත් සැතුවක් උපදියි. එම සැතුව වෙගය මගින් බුදුන් වහන්සේ කිවියකු බවට පමුණුවා ඇත. ආත්මහාවය ගෙය ලෙසන් එය සාදන ව්‍යුවා ආත්ම සංඳාව (මම) ලෙසන් උපමා කිරීම කාච්ඡාත්මක ය.

'සිත හසුව සිටි අව්‍යුව්‍යින් තිදහස් විය' (විසංඛාර ගත වින්ත්තා) යන ප්‍රකාශය මෙහිදී රුතා වැදගත් ය. මනෝවිද්‍යාවේ බසින් එය පැවසුවාන් 'සිත තත්ත්වයෝපනවලින් මිදින්' යනුවෙන් දැක්විය හැකිය. සහජයෙන් අප ලෙන නිර්මල හා නිර්දේශ සිත කළ යත් යත්ම විවිධ ආකාරයට සමාජයේ පවතින දැංච්‍රී, විශ්වාස හා ලැබි මගින් තත්ත්වයෝපනය වෙයි. සිත තත්ත්වයෝපනය වන ප්‍රධාන සාධකය තෘප්ත්‍යාචාරයි. සම්බෝධිය

අත්දැකීමෙන් පසක් කර ගත් නිර්මල විජානය (උත්තර විත්තය) බුදුත් වහන්සේ, සමාජගත ජනයාට ද එය පසක් කර ගැනීමට උපකාර කිරීම තම ජීවිත මෙහෙවර කර ගත්ත.

ත්‍රිපිටක සාහිත්‍යයෙහි විවිධ පුද්ගලයන් තමා ලද ප්‍රඩානය පිළිබඳ කළ ප්‍රකාශ රාජියක් තිබේ. ඉන් පෙර ගාලා හා පෙරිගාලා ප්‍රමුඛ තැනක් ගනියි. පහත දැක්වෙන්නේ ඉන් කිපයකි. බුද්ධකාලයේ විසු තෙරුන් හා තෙරණීයන් ප්‍රඩානයෙන් උද්දාමයට පත්ව පල කළ ප්‍රීති වාක්‍ය කිපයක් මෙසේ දක්වමි. එයින් ප්‍රඩානයෙහි ස්වභාවය පිළිබඳ අපට වැටහිමක් ලබා ගත හැකි වේ.

**සූහිත තෙර:** (1)

වහල මනාව සෙවිලි වී ඇත.  
එහි දැන් සිදුරු තැත.  
තිවිස සුවදායක ය.  
මගේ සිත මනාව තැන්පත් ය,  
නිදහස් ය.  
එළඹු ගත් සිහියෙන් වෙසෙම්.  
එම්බා වැස්ස, රිසි සේ වසින්න.

පලමු කොට අප එය කියවීමෙන් ලබන්නේ කාච්‍යමය රසයකි. එය විශිෂ්ට ගණයේ කවියකි. මෙවැනි ප්‍රකාශ කළ තෙරුන්ගෙන් වැඩි දෙනා සාමාන්‍ය ජීවිත ගත කළ මිනිසුන් ය. ප්‍රජාවේ අවධිම සමග ප්‍රතිහා ශක්තියක් පහල වන බවට මේ කවිය තිද්‍රිගෙනයකි. එම කවියෙන් තෙරුන් වහන්සේ පවසන්නේ, එළඹු සිටි සිහිය නිසා තමාට මහන් සුරක්ෂිතතාවක් දැනෙන බවයි. ප්‍රජාව අවධිම යනු අප තුළ යටපත් ව තිබූ නිර්මල සිහිය නිරාවරණය වීමයි.

iqux., f;r (

'නිදහස් ය ! නිදහස් ය !  
තුන්කින් ම නිදහස්ය !  
දැකුත්ත, උදුල්ල හා නගුල  
දැන් මෙහි තිබුණක්  
ඡ්‍රීවා සමග මගේ කටයුතු නිමයි.'

ඡ්‍රීවන අරගලයෙන් ගිලන් ව සිටි පුද්ගලයකු මානසික වගයෙන් අත්දුටු නිදහස ප්‍රකාශ කළේ එලෙසිනි.

**රාමණේෂක තෙර :**

'කුරුල්ලන්ගේ කිවි බිවි  
නද හැම දෙසින් ම.  
එනමුදු මගේ සිත නිශ්ච්චල ය.  
මගේ සතුට ඇත්තේ සමාධියෙහි ය.'

ප්‍රජාව අවදි වූ සිත තිතුනින් ම සමාධියට පත් වන බව එයින් හෙළි වේයි.

**ව්‍යුත තෙර :**

'පාලොව මත වැස්ස වසියි.  
සුළඟ හමයි.  
විදුලි කොටයි.  
එහෙන් මගේ සිත නිශ්ච්චල ය.  
මනාව තැන්පත් ය.

බාහිර ලෝකයෙහි ඇති වන සිද්ධි හේතුවෙන් සිත සයල නොවන තත්වයකට තමා පත්ව ඇතැයි එමගින් තෙර පවසයි.

**වප්ප තෙර :**

දකින්නා දකියි.  
නොදකින්නා නොදකියි.  
නොදකින්නා  
දකින්නා නොදකියි,  
නොදකින්නා ද නොදකියි.

ගැඹුරු දාර්ගනික වූ සත්‍යයක් වැකි කිපයකින් මෙසේ දැක්වීම අවදි වූ ප්‍රජාව පිළිබඳ කිදීම සාක්ෂියකි. ප්‍රජාව ඇති විට, ආන්ම අවබෝධ ලද පුද්ගලයා කවුරුදා, නොලද පුද්ගලයා කවුරුදැයි පැහැදිලිව පෙනෙන අතර ප්‍රජාව තැන්තාට ඒ කිසිවක් නොපෙනෙන බව ඉන් කියවේ.

**තිලක තෙර :**

මහා ප්‍රීතියෙන් හා  
මහා ආනන්දයෙන්,  
ස්ථර්ය ලද මගේ සිරුර  
පවත් පාවී යන පුළුන් රෝදක් සේ  
සැහැල්පුය.

සිත හසුව සිටි තනවාරෝපනවලින් මිදීමත් සමග මහත් සැහැලුවක් හෙලිදරවි වේ. තනවාරෝපිත-දායැරී, මතවාද, ඇදහිලි, සිතට බරක් බව දැනට අපට නොහැගේ.

#### නිරනාමික තෙරණියක්:

කුඩා තෙරණිය  
නිදන්න.  
මබ විසින් මසා ගත්  
සිවුරහි වෙළි පුවසේ නිදන්න.  
මබ සිත් පෙරු කාම සිතුවිලි  
දැන් සැලියක තැම්බි  
කර වී ගිය පලාවක් සේ  
වියලි ගොසිනි.

පෙර තමා තුළ නිරන්තර ව පහළ වූ කාම සිතුවිලි දැන් සිතින් ගිලිහි ප්‍රහිත ව ඇතැයි තෙරණිය කියයි. එහෙයින් දැන් ඇයට පුව සේ තිදා ගත හැකි ය.

#### ධම්මා තෙරණිය:

දුබල ගතින්, වෙවිලන දෙපයින්  
සැරමිටයට මාරුවෙමින්  
පිඩු සිභා යද්දී  
මහ පොලොව මත මා ඇද වැටිණ.  
ල් මොහොතෙහි  
සිරුරේ ස්වහාවය දුමු සිත  
නිදහස අන්දැකිකේය.

මෙම තෙරණිය තම සිරුරහි අතිත්‍යතාව පසක් විමෙන් සත්‍යය අවබෝධ කර ගත් බව ඉහත දැක්වූ ගාලාවෙන් හෙළි වෙයි.

#### උත්තමා තෙරණිය:

විසිපස් වරක් මම  
සිත් අසානයෙන් වික්ෂිප්ත් ව  
නිවයින් පලා ගියෙමි.  
අවසානයෙහි මා පැමිණියේ  
උත්තම් තෙරණියක වෙත ය.  
ඇය මට පංචකන්ධය, පංචේන්ද්‍රිය,  
පංච හුතයන් පෙන්වා දෙමින්

ධමිය කියා දුන්නා ය.  
ල් අවබෝධයෙන් පහළ වූ  
මහා ශ්‍රීතියෙන්  
දින සතක් එක ම තැන  
හිද සිටියෙමි.  
අවවන දිනයේදී සියලු මොහදුර පුරුලා  
නැගී සිටියෙමි.

පුජාවේ අවදී විමත් සමග මහා ශ්‍රීති විගයක් සිතෙහි පහළ වන සැටි එම තෙරණියගේ අන්දැකිමෙන් පෙනේ.

#### පවාවාරා තෙරණිය:

දෙපා දෙශ්වනය කළ දිය  
නිම දිගේ පහළට ගලා යන සැටි  
බලා උතිමි.  
ඉන් මගේ සිත තැන්පත් විය.  
ඉක්විති ව පහන ගෙන කුටිය තුළට  
පිවිස යහන මත හිද ගතිමි.  
පහන් තිරය නිමා දමා  
යහනෙහි වැනිරෙන් ම  
සිහියේ පහන මා තුළ දැල්වී  
ඇතුළත ආලෝකම්න් විය.

ලොකික ජීවිතයේ මහා බේදවාවකයකට ලක් ව අභාග්‍යසම්පත්න වූ ගැහැලියක අවසානයේ දී ජීවිතයේ පරම සැනසිල්ල යොයා ගත් පුවතයි, ල්. එදා විභිජ්‍යතායෙන් උත්මත්තක ව බුද්‍යන් වහන්යේ වෙත පැමිණී කළේහි ඇයට උත්වහන්සේ පැවුසුවේ 'සිහියට පත් වන්න, තැගෙණිය' යන කාරුණික වදනයි. එසැහැන් ම ඇය සිහියට පත් වුවා ය. මෙහි ඇය පවසන්නේ තමා සැබු සිහියට පත් වූ අවස්ථාව ගැන ය. පුජාව යනු නිර්මල සිහිය බව අපි පෙර ද සඳහන් කළෙමු. දැල්වුන සිහිය අඛියස ජීවිතයේ සියලු දුක් දොම්නස් ආලෝක ධාරාවකට ලක්වූ සෙවනැලි සේ අනුරුදහන් ව යන්නේ ය.

#### මහා කවි රචන්ද්‍රනාත් තාගෝර්

හාරතයේ මහාක්විචර රචන්ද්‍රනාතන් තාගෝර්තමා ප්‍රඛ්‍යාදිය අන්දුවූ ආකාරය ඔහු මෙහේ පවසයි. "එක් දිනෙක

අලියම උදා වන හිරුගේ රස් දහරා කුරු අතරින් මිහි මත වැවෙනු මා බලා සිටියදී, හිටි හැටියේ මගේ දුෂ්‍රිත මෙතොක් වසා සිටි පුරාණ මිහිදුම් පටලය සිදි ගියා සේ දැනින. එහිරු රසෙහි සිරිය සැබුවින් ම හෙළි විය. මෙතොක් මූල් මිනිස් වග ඇතුළු සියලු දේ වසා සිටි පුරාණ මිහිදුම් පටලය සිදි යන්ම, හැම දෙයක් ම එහි යථා ස්වභාවයෙන් පෙනෙන්නට විය. එම තව දැකුමෙන් සිත උදාධිපත්‍ය වූයේ ය. එහිදී සැබු සෞන්දර්යය හෙළි විය.

සත්‍යයෙන් සෞන්දර්යය වෙන් කළ නොහැක්කේ ය. සත්‍යය සැම තුනම පවතියි. එහෙයින් සැම දෙයක් ම ප්‍රජාව උපදෙන වස්තුවකි. සෞන්දර්යය ද සැම තුනම පවතියි. එහෙයින් සැම දෙයක්ම අප තුළ සතුට ජනනය කිරීමේ හැකියාවෙන් යුත්ත ය. සත්‍යය හහින සිහිය තුළින් විශ්ව සත්‍යය අපි දකීමු. සෞන්දර්යය හහින සිහියෙන් විශ්වයේ පුහායෝගය (Harmony) දැකිය හැකි."

බොහෝ දෙනාට ප්‍රජාවේ අවධිවීම සිදු වන්නේ, යම් අනපේක්ෂිත මොහොතක බවට තාගෝර්තුමාගේ ඉහත අත්දැකීමෙන් හෙළි වේ. එහෙත් එය යම් අනපේක්ෂිත මොහොතක කවදා හෝ සිදු වේයියි නොයළකා සිටීමෙන් එලක් නොවේ. ඒ සඳහා අවශ්‍ය ආධ්‍යාත්මික පොහොසත්බව හා මානසික නිර්මලත්වය කෙනෙකු සකසා ගෙන සිටින විටය, යම් මොහොතක එය සිදු විය හැකි වන්නේ.

තමාගේ තෙත් වසා සිටි පුරාණ මිහිදුම් පටලය දිරු ව ගියායි යන ප්‍රකාශයෙන් කියවෙන්නේ තමා තුළ පැවති මෝහ පටලයේ සිදි යැමයි. 'අැස පහළ වූවා'හි බුදුන් වහන්සේ පැවසුවේ ද එම අත්දැකීමයි.

තාගෝර්තුමා ඉන් විශ්වයේ සෞන්දර්යය තමාට නිරාවරණය වියැයි පැවසීම පුව්වියෙළ ය. බොහෝ ආධ්‍යාත්මික ගුරුවරු ජීවිතයේ සෞන්දර්ය පක්ෂය ගැන සඳහන් නොකරති. යම් පුව්වියෙළ ප්‍රජාවක් හා ප්‍රතිඵාතිවක් නොවී නම් තාගෝර්තුමාට එබදු අතිචිජ්‍යට කාවා නිර්මාණය කළ නොහැකි වනු ඇත.

රමණ මහායාමි:

ක්‍රි.ව. 1879-1950 අතර ඉන්දියාවේ විසු ප්‍රකට මහා මුතිවරයකු වූ රමණ මහා සාම් තම ජීවිතය පරිවර්තනය වූ

සිද්ධිය මෙසේ විස්තර කළේ ය. එතුමා දහසය හැවිරිදී වියේ දිනාක් විවේකය පිළිසි දිවා කාලයේ නිවසක වැතිර සිටියදී හදිසියේ තමා මරණයට පත්වනු සේ හැඟීමක් අත්දුවුවේ ය.

'දිනාක් මගේ ඇාතියෙකුගේ නිවසේ පළමු මාලයේ මම භුද්‍යකාව බිම වැතිර උතිමි. මා සිටියේ හොඳ සෞඛ්‍ය තත්ත්‍යක ය. එහෙත් හිටි හැටියේ මා මිය යන්නා සේ හැඟීමක් ඇති වී මම හයට පත් වීමි. එය කෙසේ විදුයි මට විස්තර කළ නොහැක.'

'මරණයට මා තති ව මුහුණ දිය යුතු ය. එය මා විසින් ම විසඳා ගත යුතු ය'. යනුවෙන් මම සිතා ගතිමි. 'මේ මිය යන්නාවූ මම කවරෙක්ද?' යන ප්‍රශ්නය මා තුළ පැන තැංගේ ය. ගරීරය අප්‍රාණික වෙද්දී මම ඒ ප්‍රශ්නයට පිළිතුරක් දකිනු රිසියෙන් සිනේ ගැඹුරට කිමිදුනෙමි. එවිට ගරීරය යනු මා නොවන බව මට වැටහිණ. ඒ සමඟ මරණ හය පහ ව ගියෙය. ඉන් මා අවධි වූයේ නව ජීවිතයකට ය.

ඉන් පසු මා තුළ මුලික වෙනසක් ඇති විය. 'මේ දේ ප්‍රිය ය, මේ දේ ප්‍රිය ය,' යන තේරීම හා බේදීම මා තුළ පහව ගොස් නිවිණ. හැම දේම ඉවසන උපේක්ෂාවක් මා තුළ පහල විය.

අප පෙර දුටු පරිදී රමණ මහායාමිගේ ද 'විවෘත' විම (ප්‍රඩාන්දානය) අනපේක්ෂිත මොහොතක සිදු වූවකි. ඔහුට හදිසියේ තමා මිය යන්නේ ය යනුවෙන් හැඟිණ. ඔහුට ඒ වෙළාවේ 'මේ මිය යන මම කවරෙක්ද?' යන ප්‍රශ්නය පහළ විය. මිය යැම්ව ඉඩ හැර සිටියදී ඔහු අවධි සිහියෙන් සිදු වන දේ දෙස බලා සිටියේ ය. එවිට ගරීරය යනු තමා නොවන්නේ ය යන සත්‍යය ඔහුට පසක් විය. දහසය හැවිරිදී ලමයාගේ ප්‍රජාව අවධි වූයේ එලෙසිනි.

පේ. ක්‍රිංකාලුරතිතුමා:

පසුගිය සියවසේ ලෝකප්‍රකට මහා ආධ්‍යාත්මික ගුරුවරයා වූ ජිදු ක්‍රිංකාලුරතිතුමා, තමා නිස්තුන් වන වියහිදී (1928) කැලීයානියාවේ විවේක අසපුවක, හාවනාවේ යෙදී සිටි මොහොතක සත්‍යය අවබෝධයට පත් වූ සැටි පසු කලෙක මෙසේ විස්තර කළේ ය.

'මගේ සඳාදරයානාන්(සත්‍යය) මා විසින් සෞයා ගත්

සැරී මම ඔබට හෙළි කරන්නම්. ලමා වියෙහි සිට මම විජ්ලවකාරයෙක් වූයේම්. කිසිවකින් තෘප්තිමත් විමට මට නොහැකි විය. මම ලෝකයාගේ බසට සවන් දුනිම්. ලෝකය දෙසි විමහිල්ලෙන් බලා සිටියෙම්. සත්‍යය මා විසින් ම ප්‍රත්‍යාශ්‍ය කර ගන්නා තුරු, අනුන් දේශනා කරන කිසි බසක් සත්‍ය යැයි පිළිගැනීමට මම පුදානම් නොවීම්. වාක්‍ය ප්‍රයෝගය ඉක්ම වූ, වචනයෙහි මායාව ඉක්ම වූ, යමක් මට අවශ්‍ය විය. එහෙයින් අන්‍යායන් පවසන කිසිදු බසකින් මට සැහීමක් නොවිය. මා සේවු ප්‍රීතිය යුරෝපයෙහි හෝ ඉන්දියාවෙහි නොතින්. එහෙත් නිසැක ව එය කොහො හෝ තිබෙන බව දත් මම එය සෞයින් සැරුවෙම්.

ප්‍රීතියෙන් තොර ජ්‍යෙන අවස්ථාවක් යටතේ මට කැලිණෝහියාවට පැමිණීමට සිදුවිය. මගේ සොයුරා එහි රෝගාතුර ව සිටියේ ය. මට ඔහු සමග නැවති, ඒ කදු ගැට මැද වූ කුඩා නිවෙසෙහි වැඩි පල කර ගනිමත් ජ්‍යෙනවීමට සිදු විය. එහිදී සොයුරා අහාවප්‍රාප්ත විය. මම ඒ ගෙෂ්කය තිසා, තිරායාසයෙන් විත්ත අභ්‍යන්තරයට යොමු වීම්. ජ්‍යෙනයේ ස්ථීර පදනමකට පත් වන තුරු අනු බොහෝ වූ මුළුම්‍යයන් මෙන් මා ද ක්‍රිංචුවූ මුහුදක අඛණ්ඩ ඔරුවක් සේ අසරණ බව වැටහින්. මම ඒ වැටහිම පෙරවු කර ගෙන තිස්සාර වූ බොහෝ දෙයින් සිත මුදවා ගෙන අහිමතාර්ත සාධකයට වන්නේම්.

ජ්‍යෙන සාගරයෙන් පානය කිරීම මගේ අහිමතාර්ථ විය. මූල හා අග එක් කිරීමට මට වුවමනා වූයේ ය. මුළුම්‍යය සහ ඔහුගේ පරමාර්ථය අතර ඇති බෙදුම්තිර පටලය සිද දැමීම මගේ අහිමතාර්ථය විය. කාලය සමග අනුක්‍රමයෙන් විද්‍යානෙහි ගැඹුරට අවතිරුණ වූ මා කෙමෙන් අරමුණට ආසන්න වන බව හැඳින්.

මෙයේ මගේ අරමුණ වූ ආලෝකය අනාවරණය කර ගැනීමෙහි තිරන ව කළේ යැවිම්. මා පැනු අරමුණ සකල මුළුම්‍ය වර්ගයාගේ ම අරමුණ විය. මක්නිසායන්, එය මුළුම්‍යක්වය ම මත හෙයින්. මා බැඳී සිටි බැමි ගැලවීම කෙතරම් වේදනාකාරී වුවද ඒවා ගෙවා දම්මින් සැහැල්ලු වෙමින්, ඒ සැහැල්ලුව ඔස්සේ ගමන් ගනිම්. ඒ ගමන නිම වූයේ, විමුක්තියේ ආනන්ද සාගරයට පිවිසීමෙන් ය. මම විමුක්තියෙහි මැනවින් පිහිටියෙම්. යැයි වෙන් නොවන සේ සදාකාලික ව එහි පිහිටියෙම්. එබැවින් ඒ මග ඔබට ද පෙන්වම්. මක්නිසාද යන්, ඔබ ද දුකෙන්,

වේදනාවෙන් හා වියවුලෙන් ජ්‍යෙනවන තවත් මුළුම්‍යයකු හෙයින්.

එනමුද මට කළ හැක්කේ පහන් කුණුවක් විම පමණි. මේ මරණීය ජ්‍යෙනයෙන් මිදීමේ වුවමනාව ඔබට තිබිය යුතුයි. එය ඔබේ අධ්‍යාත්මයේ පත්ලෙන් ම මතු වන්නක් විය යුතුයි.

(From Darkness to Light (1931)

### ඡක්භාරට රෝල

වර්තමාන බවහිර ප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරයකු වන එක්භාරට වෝල් තමාගේ විභානයෙහි වූ පරිවර්තනය මෙසේ සිවිස්තරව දක්වයි.

' මා තිස්වන විය දක්වා ජ්‍යෙන වූයේ, නිරන්තර ව ආත්‍යතියෙන් පෙළෙසිනි. ඇතුම් විට සියදිවි නසා ගැනීමට පවා සින් දුන් කළකිරීම ඇති විය.

මගේ විසි තව වන උපන් දිනය පසු වී දින කිපයකට පසු, මැදියම් රැයේ හෝරාවක, උත්සන්න වූ බියකින් තැනි ගෙන මම අවදී වූයෙම්. මෙබදු හැඟීම් පෙර ද මා තුළ පැන තැගුණ ද මෙනරම් උත්සන්න තත්ත්වයක් නම් නොවිය. රාත්‍යෙහි තිහුවනාව, කළවල් යාන්තමින් පෙනුන කාමයේ උ බැව්වල සේයා, ඇත් දිවෙන දුම්රියක හඩ ඇතුළු මේ හැම මට තුපුරුදු ලෙස ද සතුරු ලෙස ද කිසිම තේරුමක් නැති දේ සේ ද දැනින්. ලෝකය පිළිබඳ එපා වීමක් මා තුළ ගොඩ තැගෙන්නට විය. මා ගත කරන ජ්‍යෙනය මෙලොව ඉතාම පිළිකුල් සහගත දෙය ලෙස දැනින්. මේ කාලකණීබලේ බර උපුලා ගෙන, ගත කරන මේ ජ්‍යෙනයේ තේරුම කුමක්ද? ඇය මා මෙසේ තිමක් තැනි තිරර්ථක අරගලයක යෙදී සිටින්නේ? මෙසේ සිතන් ම ජ්‍යෙන ආගාව අහිවා ජ්‍යෙනය විනාග කර ගැනීමේ අහිප්‍රාය උග්‍ර ලෙස මතු වූයේය.

' මේ ආත්මහාවය සමග තව යුරටන් මට ජ්‍යෙන වීමට බැරියැයි' යන සිතුවිල්ල තැවත තැවත මතු විය. එවිට මට පෙර නොතැගුණ ප්‍රග්‍රහයක් පහළ විය. එනම්, මම යනු එක් පුද්ගලයෙක්ද? දෙදෙනෙක්ද? යනුයි. මා සමග මට වාසය කළ නොහැකියි මට හිතෙනවා නම් මෙහි පුද්ගලයන් දෙදෙනෙකු සිරිය යුතුයි. මා සමග වාසය කළ නොහැකියි සිතන්නා දෙවන පුද්ගලයා ය. මේ දෙදෙනාගෙන් සත්‍ය විය හැක්කේ එක් පුද්ගලයෙකු පමණය.

මෙ ප්‍රශ්නය විසින් අපුරුව අවබෝධයක්, විස්මිත අවබෝධයක් මා තුළ පහල විය. ඉන් සිත නැවතුනේ ය. කිසිදු සිතුවීල්ලක් නැති තලයක් ඉන් හෙළි විය. එහෙන් එහි සිහිය පරිපුරුණ ව පැවතුණි. ඒ සමග මහන් ජීව ගක්ති සුළුයකට මා ඇදී යනු දැනින. මූලදී එය සේමින් සිදු වුවත්, අනුතුමයෙන් එය වේගවත් විය. මා එසේ ඇදී යන්ම මා තුළ මහන් හයක් හට ගත්තේ ය. මගේ සිරුර සැලෙන්නට විය. එවිට ඇතුළතින් නැති භඩක් ඊට විරද්ධ තොවන්නැයි කියනු භැංශිනා. මා ජීව ගක්ති සුළුය ඔස්සේ එහි මැද වූ ඇනාතාව විසින් ගිල ගනු ලබනු ජේ භැංශිනා. විස්මයකි! හිරි හැරියේ සියලු හය පහව ගියේ ය. ඇනාතාවට මා වැට් නැතිව යැම්මට ඉඩ හැර සිරියෙම්. ඊට පසු කුමක් වී දැයි මතක නැතු.

අවශ්‍යම කුවුරුව අසල කුරුල්ලෙකු ගැයු ගී හඩින් මම නින්දෙන් අවදී විමේ. එබදු මේහිර හඩක් මා පෙර අසා නැති තරම් ය. තවම නෙත් පියා සිටි මට ඒ හඩ ඇපුන්නේ, දියමන්ති කුට දෙකක් ඇතිල්ලෙන විට නැගෙන හඩක් ලෙසිනි. අවශ්‍යම ලේඛිරු රස් දහර කුවුරු තිරයෙන් පෙර කාමරය ආලෝකමන් වෙයි. නෙතට පෙනෙනවාට වඩා අනන්තවූ ආලෝකයක් පවතින බව මට භැංශිනා. ඒ තිරයෙන් පෙරි එන්නේ, මෙත්‍රිය යැයි මට භැංශින්ත් සමග, මගේ නෙත්වලින් කදුල් කඩා හැඳිනා. යහනෙන් නැතිව කාමරයේ එහා මෙහා පිය නැගුවෙමි. මේ මා සිරි කාමරය බව හඳුනා ගත්තක්, එහි හැම දෙයක්ම අපුරුව නවතාවකින් හා සැමිවී ගුණයකින් පෙනෙන්නට විය. ඒ සියල්ල දැන් පහල වූවා ජේ ය. මම පැනක්, තිස් බදුනක් වැනි ද්‍රව්‍ය කිපයක් අතින් ගෙන පරික්ෂාවෙන් බැලුවෙමි. ඒවායේ පෙර නොදුවූ සුන්දරත්වයක් හා ජීව ගුණයක් පෙනින.

එදා මා සුරවරයෙහි ඇවිද යමින් පොලෝතලය මත පවතින ජීවයෙහි ආශ්වර්යය දකිමින් විස්මයට පත් වූයෙම්. මා දැන් මේ පොලොව මත අවතින් ඉපද ඇති ජේ ය. මා මාස පහ හයක් ජීවත්වූයේ අඛණ්ඩ ගැහුරු විත්ත ගාන්තියක් හා ආහිර්වාදයක් අත්දකිමිනි. පසුව එහි තිවුතාව තරමක් හින වි ගියේ ය. එයට හේතුව දැන් එය මගේ සාමාන්‍ය ස්වභාවය වීමයි. එහෙන් මට ලොවෙහි තවම කාර්යක්ම ව ක්‍රියා කළ භැක. ඒ අතරම මොලොව මා කුමක් කළන් මා තුළ පවතින ගුණයට ඉන් කිසිවක් අවශ්‍ය එකතු නොවේ. එකතු කළ භැකි යමක් ද නැත්තේය.

මා තුළ සිදු වී ඇති වෙනස සුළ කොට තැකිය නොහැකි බව මට වැටහිනා. එහෙන් එය කුමක්දැයි මම නොදැකිමි. පසුව මම ආධ්‍යාත්මය ගැන ලියවුන පත්පාත කියවමින් ද ආධ්‍යාත්මක ගුරුන් සමග වෙසේමින් ද සිරියදී ඔවුන් සැම දෙනාම පෙන්වා දෙන්නේ, මා තුළ පෙර වූ සංසිද්ධියම බව මට වැටහිනා.''

මෙසේ ප්‍රභා උදුදීපනය අත්දුටු අය විවිධ ආකාරයෙන් එය ප්‍රකාශ කළත්, එය එකම සංසිද්ධිය වන බව පෙනේ. එය කවර කාලයක, කවර මුළුම්‍යයක තුළ කවර සංස්කෘතියක් හෝ ආගමක් තුළ සිදුවුවත්, එකම සංසිද්ධියයි.

මේ සත්‍යය විසින් ආගමික හේද නිෂ්ප්‍රහ කරනු ලැබේ. එක් එක් ආගම එක් එක් භාජාවක් වැනිය. විවිධ භාජාවෙන් කිවිව ද අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ ප්‍රභාදීනය මේ මානුෂික සංසිද්ධියයි.

(Power of Now p.p 1-3 )

අප ඉහත විමසා බැලුවේ, ප්‍රභාදීනය නැමැති ජීවන සංසිද්ධිය යම් අය විසින් අත්දැක ඇති ආකාරයි. එය මුළුම්‍ය විඳානයේ සිදුවන පරිනාමයේ මුදුන්පෙන්ත් බව අපි දුටුවෙමු. මේ තලය කරා විඳානය සංවර්ධනය වන පියවර ඊ ලෙ පරිවිශේදයෙන් වීමසමු.

## 6 wdOHd; añl ixj¾Okfhys mshjr

ආධ්‍යාත්මක සංවර්ධනය ගැන හැමෝ ම කතා කරති. ප්‍රජා සංවර්ධනය, අධ්‍යාපනය, පෞරුෂ වර්ධනය, ආගම ආදි ශේෂත්වලදී එය බහුලව කතා කෙරේ. සැබේත් ම ආධ්‍යාත්මක සංවර්ධනය යනු කුමක්දයි අපි මේ පරිවිශේදයෙහි විමසා බලමු.

ආධ්‍යාත්මය යනු මනුෂා විත්ත සන්තානයෙහි ඉහළ තලයේ පවත්නා නිර්මල විජානය වේ.(22 වන පිටුවේ මනුෂා විජාන තල දක්වන සහන බලන්න) එය පරුපුර්ණ බැවිත් එහි තවදුරටත් වර්ධනය කළ යුතු දෙයක් හෝ පිරිසිදු කිරීමට දෙයක් නොපවතියි. එබැවින් ආධ්‍යාත්මක සංවර්ධනය යනු බෙහෙවින් නොමග යවනසුළු වදනකි. කෙසේ වෙතත් ඉත්, අධ්‍යාත්මය පසක් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය හා එහි පියවර අපට අදහස් කළ හැකි ය. අප මෙහිදී එම වදන යොදන්නේ එම අර්ථයෙනි.

ඉහත දැක්වූ සටහන බැඳුවාත්, ආධ්‍යාත්මක තලයට පිවිසෙන දොරටුව සිහිය හෙවත් සම්පූර්ණනය බව ඔබ දකිනු ඇත. සම්පූර්ණනය යනු තමා දකින සිහියයි; ආත්ම අවබෝධය උපද්‍වන සිහියයි. එමගින් ආත්ම අවබෝධය සියුම් වෙමින් යන යම් අවස්ථාවක ප්‍රාථමික විය හැක. එයින් නිර්මල විජානය නිරාවරණය වේයි. එය යම් කාල රාමුවක සිට කෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. එහෙත් සිත ගොනුවෙමින් සම්පූර්ණනය හා ආත්ම අවබෝධය දියුණු වී යන ඕනෑම විටෙක එම සංයිද්ධිය සිදුවිය හැකි ය.

අප සහජයෙන් ගෙන එන නිර්මල විජානය වැසි පවතින්නේ අප තුළ නිරන්තරයෙන් ම හට ගන්නා සිතුවිලි විසිනි. සිතෙන් දෙවර්ගයක සිතුවිලි හට ගනියි. එනම් ක්‍රියාකාර සිතුවිලි හා මානසික සිතුවිලි ය. ක්‍රියාකාර සිතුවිලි ජිවිතය පවත්වා ගෙන යැමෙ අවශ්‍ය ය. ඉගෙනීම, වැඩ සැලසුම් කිරීම, ගැටළ නිරාකරණය, තර්කාණුකුල ව සිතීම එහි ප්‍රමුඛ කාර්ය වේ. ක්‍රියාකාර සිතුවිලි ගැටළ තුපුද්‍රවයි. එවා මනෝභාවලින් නොර විෂය බද්ධ සිතුවිලි පමණි.

දෙවන වර්ගය වූ, මනෝභාවික සිතුවිලි පැහැදිලි කාර්යයක් ජිවිතයට ඉටු කරන බවක් නොපෙනේ. දවිල් හින දැකීම, ආභා හා ආස්ටාද මස්සේ සුරි සුරීම, පසුතැවීම, කළකිරීම, ගෝක වීම, වෙර කිරීම. ර්‍රේෂ්‍යා කිරීම, විවිධ අභා හය පහළ කිරීම ආදිය එහි කාර්යයන් ය. සිත මොහොතක තුන්පත් විමන් තැබුව කැළණීම්, අසහනකාර වි, අත්ස්ත ව පවතින්නේ මේ මනෝභාවික සිතුවිලි හේතු කොට ගෙන ය. මේ සිතුවිලි උන්මත්තකයුගේ නන්දෙවීම් බඳු ය. කොනෙක් ලැබුවත් සැකී මතට පත් වීමට සිතට ඉඩ නොදෙන්නේ මේ සිතුවිලි ය.

මනෝභාවික සිතුවිලිවල මායාව ඉපද්‍රවීමේ ප්‍රබල හැකියාවක් ඇත්තේ ය. එය මවා පෙන්වන දේ සැබැවයි. සිතීම මුලාවේ ප්‍රධාන ලක්ෂණයයි. මතිපුන් අපරාධ හා සියදිවි තසා ගැනීම වැනි විනාශකාර ක්‍රියා කරන්නේ තම සිතුවිලි කියන, යෝජනා කරන, පෙන්වා දෙන දේ සැබැයි මුලාවීම නිසා ය.

ආධ්‍යාත්මක වර්ධනය ගැන විමසීමෙහිදී සිහියෙහි කාර්යය අප අවබෝධ කර ගැනීම අවශ්‍ය ය. සිතුවිලි මවා පාන දේ මායාකාර් බැවින්, නොරවිටය යුතුය යනුවෙන් පෙන්වනු ලබනෙන් සිහිය විසිනි. ඔබ සිහියෙන් සිටින විට සිත කියන දේට නොරවනෙනෙහි ය. මෙසේ සිහිය පැහැදිලි කර ගනීමින් සිටින යම් මොහොතක, විළා පටලය සිදී නිල් අහස් කුස හෙළි වන්නා සේ අනන්ත වූ නිර්මල විජානය කෙනෙකුට නිරාවරණය විය හැක. එය ආධ්‍යාත්මක වර්ධනයේ නිෂ්පාවයි.

### ආධ්‍යාත්මක වර්ධනයේ අවධි

ආධ්‍යාත්මයේ වර්ධනය ද මනුෂා පරිනාමයෙහි පැනිකඩිකි. මනුෂා ගරීරය සමග විජානය ද යුගයෙන් යුගයට සියුම් වෙමින් වර්ධනය වේ. විජානයේ මූලික අවස්ථාව අපට සන්වයන් වෙතින් දැකිය හැක. සනුන් හැසිරෙන්නේ ආභාරය, ප්‍රජානනය, ආරක්ෂාව, නින්ද, රැවු, ලැදියාව වැනි සහජාගා මගිනි. ඔවුන් ඉගෙන ගන්නේ වරද්දා වරද්දා කරන ක්‍රියා මගිනි. සහජාගාවලින් ඔබට ජිවිතයක් ලැබ්ව තැනු.

ප්‍රාථමික යුගවල විසු මිනිසුන්ට ද තිබුණේ සහව විජානයට බෙහෙවින් සම්පූර්ණ විජානයකි. මනුෂායා ජීවන් වූ පරීසරය කෙමෙන් සංකීර්ණවන් ම ඊට යෝගා වන පර්දී විජානය ද සියුම් වන්නට විය. සහජාගා වෙනුවට බුද්ධිය පහළ වීම එහි

වැදගත් වර්ධනයකි. මුලදී තිබූ ගෝනු ලැදියාවෙන් අනුමතයෙන් මිදී පවුල් ඒකක වශයෙන් ජීවත්වන්නට පටන් ගැනීමෙන් පසු පුද්ගල විභානය වර්ධනය වන්නට පටන් ගත්තේය. පුද්ගල විභානයෙහි ලක්ෂණය අන්‍යන්ගෙන් තමා වෙන් කොට සිතිමයි. තමාගේ හා තම පවුලේ ආරක්ෂාව ද පැවැත්ම ද සලසා ගැනීමට පුද්ගල විභානය අවශ්‍ය විය.

කෙසේ ව්‍යවද ගෝනු ලැදියාව මුළුමතින් ම අදත් අපේ සිතෙන් මැති ගොස් නැතු. මෙතරම් නවීන යුගයේ පවා ගෝනු ලැදියාව ගෙෂ වී පවතියි. වර්තමානයේ එය ජනවාරිකි හැඟීම බවට සංඡකරණය වී ඇතු. ජනවාරිකි හැඟීම ගෝනු ලැදියාවේ නැශ්‍යාච්‍යාලෙෂයකි. ගෝලිය වශයෙන් මනුෂ්‍යයන් සමගිවිම එය අදත් වළක්වා ගනු ලැබ සිටියි.

පුලුල් ව බලන විට පුද්ගලයාගේ පැවැත්ම සුරක්ෂිත වන්නේ, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සුරක්ෂිත ව්‍යවහාර් පමණි. එබැවින් ආත්මකේන්ද්‍රිය සිත අභාවයට ගොස් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම හා අභිවද්‍යය පිළිබඳ සිතන පුලුල් සිතක් කරා පරිනාමය වීමේ අවශ්‍යතාව අද මතු වී තිබේ.

## විශ්ව විභානය

ප්‍රි. 1837-1902 වකවානුවෙහි කැනඩාවේ විසු රිවර්ඩ් ඇම් බියුක් නැමති මනෝවිද්‍යාභයා මනෝවිද්‍යාවේ නිම් වලල්ල පුලුල් කළ නව යොයා ගැනීමක් කළේ ය. ඔහු 1901 දී පල කළ Cosmic Consciousness නැමැති ගුන්ථයෙන් මනුෂ්‍යයා තුළ විශ්ව විභානයක් මතු වන බව පෙන්වා දුන්නේ ය. මෙකළ එය මතුවිමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ඔහු දුටුවේ ය. මනුෂ්‍ය විභානය පළමු කොට සත්ත්ව විභානයෙන් ගෝනු විභානයට විකාශය විය. දෙවනුව එය ගෝනු විභානයෙන් පුද්ගල විභානයට පැමිණියේ. අප දැන් වෙසෙන්නේ පුද්ගල විභාන අවධියෙහි ය. එය දැනට ඉනුද මධ්‍යට ගැනීම් විශ්ව විභානය කරා පැමිණෙන් සිටින්නේ යුති ඔහු පෙන්වා දුන්නේය. විශ්ව විභානය අවධිවිමත් සමග පුද්ගල විභානය මුදික වෙතස් විම රසකට හාජනය වේ. එවැන්නා විශ්ව මනුෂ්‍යයකු බවට පත් වේ. රුවින්ද්‍රනාත් තාගෝර් ද මනුෂ්‍ය පරිනාමයේ උපරිම තලය වශයෙන් දුටුවේ විශ්ව මනුෂ්‍යයාගේ පහළ වීමයි.

විශ්ව විභානය හෙළි දරවි කර ගත් මිනිස්සු මිනැම රටක, මිනැම කාලයක සිටිති. රිවර්ඩ් බියුක් විශ්ව විභානය

ලැබූ බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ වැනි ඉතිහාසගත මනුෂ්‍යයන්ගේ එවින වරිත අධ්‍යායනය කළේ ය. එවැන්නන් තුළ කැඳී පෙනෙන පොදු වරිත ලක්ෂණ පහක් මහු දුටුවේ ය.

1. අන්තර්ජාත අවබෝධය
2. උසස් සඳාවාර විභානය
3. අමරණීයනවිය ප්‍රත්‍යාස්‍යය
4. මරණය පිළිබඳ හයෙන් නිදහස
5. යම් නියුතික වේලාවක අන්දුටු මානසික පරිවර්තනය

ආත්ම කේන්ද්‍රීය වූ පුද්ගල සිත වර්තමාන තෝකයෙහි මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම පිළිබඳ පැන තැනි ඇති දැවැන්ත ගැටළ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අසමත් ව සිටියි. නිදුසුනක් ලෙස අප පරිසර සංරක්ෂණයෙහි අවශ්‍යතාව ගැන කොනෙක් කතා කළත් පුද්ගලයා ආත්ම කේන්ද්‍රීය ක්‍රියා කරන තුරු එය නොවිසදී පවතියි. පුද්ගල සිත තම රට, ජාතිය, ජනවර්ගය, ආගම තුළින් තමාගේ අනන්‍යතාව සෞයයි. මනුෂ්‍ය වර්ගයාට මේ ශිෂ්ටවාරයේ සීමාව ඉක්මවා, පෙරට යා භැක්කේ, පුද්ගල සිතින් මිදී විශ්ව විභානය කරා සපැඩුම්හිමෙනි. මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම සුරක්ෂිත වන්නේ, ජාති, ආගම්, දේශ ඉක්මවා ගෝලිය වශයෙන් සිතන සිතක් උදාවෙන්යායි.

රිවර්ඩ් බියුක් පෙන්වා දුන් විශ්ව විභානය පුදෙක් මහුගේ අනුමාන මාත්‍රික දාර්ශනික සංකල්පයක් නොවිය. ඔහු එය තමාට ප්‍රත්‍යාස්‍ය වූ අවස්ථාවක් පැහැන් කරයි. ඔහු තිස් භය භැවිරදි වියේ සිටියදී එක් රාත්‍රියක මිතුරන් දෙදෙනෙකු සමග විඛ්‍යාච්‍යාලු සාකච්ඡාවක නිරත ව සිට, තම නිවහන කරා රය පදවා ගෙන එමින් සිටියේ ය. ඒ වේලාවේ ඔහු සිටියේ ප්‍රබෝධමත් වූ සභාවු සිතකිනි. එහිදී අනපේක්ෂිත ව ආලෝකමත් සුදු ව්‍යාකුලකින් තමා වැඩි යනු සේ ඔහුට දැනින. ඒ ආලෝකය තමා තුළින්ම මතු වන්නක් බව ඔහු තෙරුම් ගත්තේ ය. ඒ සමග උත්කෘත ආනන්දයකින් ඔහු වෙළි ගියේ ය. ඒ අවස්ථාවේ පෙර අත් නොදුටු විරු ප්‍රජාලෝකයක් සිතෙහි දැල්වන්. ඒ ප්‍රජාලෝකයෙන් සමස්ත විශ්වයේ සත්තාව ඔහු දුටුවේ ය. සැම දෙයක් ම වනාහි විශ්වයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ඔහු වටහා ගත්තේ ය. විශ්වය විස්මන්දක ලෙස එවැන් පිරි පවතියි. සැම දෙයක් ම එකිනෙකට ප්‍රසම්බන්ධ ය. එකකින් තවකක් වෙන් කළ නොහැකි. විශ්වයේ

මේ සංඝ්විතාවෙහි පදනම මෙත්‍රිය හා ආනන්දයයි. සංචිතයන් මෙහි ඉපදී , පැවතී, මිය ගියත් විශ්ව ජීවනය සඳාකාලික ව පවතියි. විශ්වයට අවදි වූ උදීප්ත මාතසික තලයයි, මහු විශ්ව විභානය ලෙස පසුකලෙක හැඳින්වුයේ. එහිදී පුද්ගල සිත විශ්වය සමග ජීකාත්මිය ව විශ්ව සිත බවට පරිවර්තනය වන්නේ ය.

බෛජක් පළ කළ විශ්ව විභානය පිළිබඳ සංකල්පය පසුකාලයක ඒබුහම මාස්ලො වැනි මානුෂිකවාදී මතෝවිඩ්‍යාභයන්ගේ වින්තනයට මූලික පදනමක් සැපයි ය.

### බුහ්ම දානය

විශ්ව විභානය පිළිබඳ සංකල්පය බටහිර වින්තනයට 1901 දී හඳුන්වාදීමේ ගෞරවය බෛජක්ට හිමි වූවද පෙරදිග ආගමික දැරුණනයට එය අභිත් දෙයක් නොවේ. ක්‍රි.පූ. තුන් දහසකට පෙර පහළ වූ වෙශික ආගමෙහි මූලික පදනම වූ එය, ආර්ය ජනයා හැඳින්වුයේ බුහ්ම නමිනි. ක්‍රි.පූ. 1300-800 අතර වූ උපතිෂ්ද යුගයේ ද රීට පසු වූ වේදාන්ත යුගයෙහි ද බුහ්ම හින්දු ආගමේ කේන්ද්‍රිය සංකල්පය වූයේ ය. සාග්, යුත්ර්, සාම හා උපතිෂ්ද සාහිත්‍යයෙහි බුහ්ම යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි බලමු.

'බුහ්ම' යන සංඡකෘත වවනයෙහි අර්ථ දෙකක් ඇත. වර්ධනය හා ව්‍යාප්තිය යනු ඒ අර්ථ දෙක වේ. විශ්වයේ ව්‍යාප්ත ව පවතින පරම සත්තාව බුහ්ම වේ. එය නිර්මල ය. පාරිගුද්ධ ය. එය සියල් පුප්‍ර ඉක්මවා සඳාකාලික ව නොවනස් ව පවතියි.

පහත දැක්වෙන්නේ බුහ්ම පිළිබඳ වේදයෙහි එන සඳහන් කිහිපයකි.

- \* 'විශ්ව නිර්මාණයට පෙර සිට පවතින උත්තර සත්තාව'  
-(සංග් වේදය 10.90.20)
- \* 'මේ උත්තර විශ්ව සත්තාව අවබෝධයෙන් මනුෂ්‍යයා විමුක්තියට පත්වේ.'  
-(සංග් වේදය 10.90.20)
- \* 'විශ්ව ආත්මය හා සුසංයෝගී ව ජීවත්වන්න'  
-(සංග් වේදය 8.44.23)
- \* 'තමා වශයෙන් වෙන් කර ගෙන සිතන පුද්ගල ආත්මය අත හැර විශ්ව සත්තාව හා ජීකාත්මිය වන්න'  
-(සංග් වේදය 8.44.23)

- \* 'බුහ්මන් හා ජීකාත්මිය වීම සමග මනුෂ්‍යය පුර්ණ සංත්ත්වියට පත් වේ.'  
-(සංග් වේදය 8.44.23)
- \* 'මාගේ හදවත ප්‍රහාණ්වර විශ්ව සම්දානන්ගේ ප්‍රෝමය කෙරෙහි යොමු වේවා! එම්බා සිත, තව කල් නොහැර, ඒ සඳාකාලික ආනන්දය හා ජීකාත්මිය වන්න.'  
-(සංග් වේදය 9.113.7)
- \* 'මත සඳා ජීවනය ය, සඳා සවිභානයය; සඳා ආකිර්වාදය ය.'  
-(සංග් වේදය 3.62.10)
- \* 'සමයේත විශ්වය ම බුහ්ම තුළ පිහිටා සිටියි. බුහ්ම සර්වසොමික ය. අපි එය විවිධ ස්වරුපයෙන් දකිමු. බුහ්ම සියලු ලෝක ආලෝකමන් කරයි.'  
-(අපර්ව වේදය 19.53.3)
- \* 'සත්විත් ආනන්දය බුහ්ම වේ.' (සත්විත් ආනන්දම් බුහ්මා)  
-උපනිෂ්ද
- \* 'ප්‍රජාව බුහ්ම වේ.' (ප්‍රජානම් බුහ්මා)  
-උපනිෂ්ද
- \* 'මේ ආත්මය බුහ්ම වේ.' (අයම් ආත්මා බුහ්මා)  
-උපනිෂ්ද
- \* 'එය මත වන්නෙහිය.' (තත් තුම් අසි)  
-උපනිෂ්ද
- \* 'මම බුහ්ම වෙමි.' (අහං බුහ්මස්මි)  
-උපනිෂ්ද

බුහ්ම යන පදයෙන් පොදු ජනයා විශ්ව නිර්මාපක පුද්ගල දෙවියකු මවා ගත් විට, උපනිෂ්ද මුනිවරු එම පදය බැහැර කර ඉන් තුදෙක් විශ්වයේ පරම පදනාර්ථය අර්ථවත් වන 'බුහ්මන්' යන පදය යොදා ගත්තේ.

සියලු පුප්‍ර ඉක්මවා පවතින විශ්වයේ පරම සාරය වූ බුහ්ම, විත්ත විෂය ඉක්මවා පවතියි. මේ සිතින් බුහ්ම යනු කුමක්දැයි සිතා ගත නොහැකි ය. බුහ්ම යනුවෙන් මේ සිත ගොඩ නගා ගන්නා රුප හා සංකල්ප සත්‍ය නොවේ.

උපනිෂ්ද යුගයෙහි බුහ්ම විස්තර කිරීමට යොදා ගත් 'සත්විත් ආනන්දම් බුහ්මා' යන මහා වාක්‍යයෙහි අර්ථය මෙසේයි. පරම නීති සත්තාව (සත්) ද පරම විභානය (විත්) ද පරම ආනන්දය ද බුහ්ම වේ යනු එහි අදහසයි. විශ්වයේ පරම සාරය ඒ අනුව සංඝ්විත් ය; සවිභානක ය; ආනන්දමය ය.

'ප්‍රජාතම් බුහ්මා' යන්නෙහි අර්ථය නිර්මල විජාතය හේවත් පරම විජාතය බුහ්ම වේ යනුයි. එය පුද්ගලයා තුළ බිජාතක් සේ යටපත් ව පවතියි.

'අයම් ආත්මා බුහ්මා' යනු 'මේ ආත්මය බුහ්ම වේ' යනුයි. හිත්දු ආගමෙහි ඇතුම් යුගයක පුද්ගලයා තුළ නිත්‍ය වූ ගැරුණෙන් ගැරුරයට සංසාරයෙහි ගමන් කරන ආත්මයක් පවතියි විශ්වාසයක් ඇති විය. එහෙත් ඉහත දක්වන ලද මහා වාක්‍යය විස්තර කරන ගංකරාවාර්යතුමා බුදු දහමේ අනාත්මවාදය හා එකඟවෙළින් පුද්ගලයා ආත්මය යනුවෙන් සිතන්නේ මායාමය රුපයකටයි පැවැසි ය. සැබුවින් ම විශ්වයේ පවතින්නේ බුහ්මන් ය. තනි තනි පුද්ගලයන්ට ඔවුන්ටම විශේෂත වූ ආත්ම තිබිය නොහැක. එවා ඔවුන් සිතෙන් මවා ගන් සංඛා වන්නේ ය. ආත්මය වශයෙන් ගත යුත්තේ විශ්වයේ පරම සත්තාව වූ බුහ්ම පමණි.

වේද සාහිත්‍යයේ දැක්වන පරිදි බුහ්මන් අනන්ත ය. බුහ්මන් සියල් ද්‍රව්‍ය, ගක්ති, කාලය, අවකාශයෙහි හා නීතියෙහි ද්‍රව්‍යමය වූ මුලධාතුව වේ. වෙනත් වචනයෙන් කිවහොත් එය වනාහි පරම සත්තාව වන්නේ ය.

නිර්මාණාත්මක ආගම්වල 'දෙවියන් වහන්සේ', 'මැවුම්කරු', ගුද්ධාත්මය' 'විශ්ව පිතර' යනුවෙන් සත්‍ය වශයෙන් ම අදහස් කරන්නේ බුහ්ම පදාර්ථයයි. අද්වෙතවාදී ගංකරාවාර්යතුමා පවසන පරිදි බුහ්ම කෙරෙන් සිත 'දෙවියන් වහන්සේ' යනුවෙන් අසත්‍ය රුපයක් මවා ගන්නා බව පවසයි. බුහ්ම පිළිබඳ සිතා ගත නොහැකි සිත ඒ වෙනුවට නිර්මාපක පුද්ගල දෙවියකු මවා ගනියි.

බුදු දහම බුහ්ම සංක්ලේෂය පිළිගන්නේ ද යන පුශ්නය මෙහිදී පැන තගියි. බුදුන් වහන්සේ මැවුම්කාර බුහ්මයා යනුවෙන් පුද්ගල දෙවියකු පිළිබඳ විශ්වාසය මුළුමනින් ම බැහැර කළහ. එයේ වූවද උන්හන්සේ විශ්වයේ පරම සත්තාව යන අර්ථයෙන් බුහ්ම සංක්ලේෂය ප්‍රතික්ෂේප කළ අවස්ථාවක් තිපිටකයෙන් සෞයා ගත නොහැක. ගොදුද ධර්මයෙහි බුහ්ම පදාර්ථය වෙනුවට යොදා ගැනෙන්නේ ලෝකෝත්තර විත්තය, පරමාර්ථ සත්තාව යන වදන්ය. තිවත් දැකීම යනු ලෝකෝත්තර විත්තය නිරාවරණය කර ගැනීමයි. තිවතින් හෙළි වන ලෝක උත්තර ස්වභාවය විස්තර කිරීමට බුදුන් වහන්සේ ද නිත්‍ය(ඩ්ව්) අඡර,

අමර, පරම, පුබ, අනන්ත, ගාන්තපදය, වැනි වදන් යොදා ගනිති. බුහ්ම විස්තර කරනු ලබන්නේ ද එවැනිම විශේෂත පදවැලිනි. තිපිටකයේ සූත්‍ර කීපයක බුදුන් වහන්සේ තිවත විස්තර කරන්නේ, සලකුණු තැකි, අනන්ත වූ, සැම තැනම බෙලන විජාතය වශයෙනි. (දුනාහරණ: බුහ්මනිමන්තක සූත්‍රයේ එන 'අතිදේශීයන් අනන්ත සංකිතා පැමි විජාතං.)

ආගමික වින්තා මත්සිටින් විවිධ වූවද මත්‍යාජාගේ ආධ්‍යාත්මික අනුභ්‍තිය හා පරම විමුක්තිය එකක්ම ය. 'එක සන් විජා බහුදා වදන්ති' යනුවෙන් පායියක් උපතිෂ්දී පායියක් ඇති. එහි අරුත 'විශ්වයේ පවතින්නේ එකම සත්‍යයයි. ප්‍රාදුයේ එය විවිධාකාරයෙන් විස්තර කරනි' යන්නයි.

#### ආධ්‍යාත්මික වර්ධනය හා ලොකික එවිතය

යමෙකු ආධ්‍යාත්මික ජීවනයට යොමු වෙත් ම ලොකික ජීවිතය කෙරෙහි කළ කිරීමට පත් ව ලොකික වශයෙන් උදායීන වන්නේ යැයි විශ්වාසයක් අප වෙයෙන සමාජයෙහි පවතියි. මේ හේතුවෙන් නව යොවනයන් ඒ මග මස්සේ යනු දකින ඇතුම් දෙම්විජියේ එයට අනුබල නොදෙති. එම විශ්වාසයෙහි යම් සත්‍යතාවක් තිබේද?

මෙහිදී මට සිහියට තැගෙන එක් සිද්ධියක් ඇති. මා ගරුවරයකු ව සියේදී පාසුලේ යොවුන් සිසුන් සඳහා සංවිධානය කළ හාවනා වැඩි සටහනකට තම දරුවා සහභාගිවීම දකිනු නොරැසි වූ මවක් මා හමුවීමට පැමිණ, ඔහු ඊට සහභාගි නොකර ගන්නැයි ඉල්ලා සිටියා ය.

'අපේ දරුවා ගැන අපට ලොකු බලාපොරොත්තු තිබෙනෙවා. ඔවුනි වැඩිසටහනකට දරුවා සහභාගි වූවෙන් ජීවිතය ගැන කළකිරීමේ. එයින් ඉගෙනීමත්, මතු බලාපොරොත්තුන් එපා වේවි.'

මම ඇයට මෙසේ කිවෙමි.'මට තේරෙනවා ඔබට සිනැතු තම පුතා වෙදුවරයකු, ඉංජිනේරුවරයකු වැනි උසස් වෘත්තිකයෙක් කිරීම බව. එය බොහෝම හොඳයි. නමුත් මේ විකන් නිතා බලන්න. වෙදුවරයකු හෝ ඉංජිනේරුවරයකු වන්නට පෙර ලුමයා හොඳ මත්‍යාජායකු විය යුතුයි නේද? එය මෙවැනි සමාජයක කවදාවත් ඉංජිනේරුවරයකු වන්නට පෙර ලුමයා හොඳ මත්‍යාජායකු විය යුතුයි නේද?

' අපට බය ලමයා ඒවිතය ගැන කළකිරෝයි ද කියලයි.' ඇය යළි කිවාය.

' හාවනා කිරීමෙන් ඒවිතය ගැන කළකිරෝනවායි කියන්නේ කවුද? හාවනාවෙන් සිත පිරිසිදු වෙනවා, ප්‍රසන්න වෙනවා, මදු වෙනවා. ඒ හේතුවෙන් සිත සතුටින් පිරෝනවා. හාවනාවෙන් ලැබෙන අවබෝධයෙන් අර්ථවත් ඒවිතයක් සෙවීමට පෙළඳීනවා. සිත පැහැදිලි වන විට, නිරවුල් වන විට ඉගෙනීමේ හා මතක තබා ගැනීමේ ගක්තිය වැඩි වෙනවා!'

ඇය තීරණයකින් තොරව නික්ම ගියා ය. වර්තමාන තරගකාරී සමාජයෙහි දේමාපියන් තුළ පවතින වැරදි විශ්වාසයක් වන්නේ යහපත් ව ජ්‍වල්වන සැරී ලමයින්ට අමුතුවෙන් ඉගෙනීම අනවශා බව ය. එය කාලයාගේ ඇවැමෙන් ස්වභාවික ව සිදුවනු ඇතුළු ඔවුනු සිතති. සමාජය සැබැවින්ම යහපත් නම්, ලමයින් ඇසෙන දැකින දේ විෂ්නු යහපත් ඒවිතය නිරායාසී ව ඉගෙන ගනු ඇත. එහෙන් වර්තමානයේ සමාජය ලමයින්ගේ, විශ්වාසයෙන් නව යොවනයන්ගේ සිත දුෂ්චර කරන බලවීගවලින් පිරි ඇත.

ආධ්‍යාත්මික ජ්‍වලනයට යොමු වීම නිසා ලොකික ඒවිතයේ සාර්ථකත්වය තොසලකා හැරීමට යමෙකු පෙළඳීමියි සිතීම පදනම් විරහිත ය. ආධ්‍යාත්මය වනාහී ප්‍රභාශ්වර වූ විඳානය බව අපි පෙර දුටුවෙමු. එය ස්වභාව්‍යන්තරයෙන් නිරාවරණය වන ප්‍රමාණයට ජ්‍වලන ප්‍රබෝධයක් හට ගනියි. ඒ හේතු කොට ගෙන සිනෙහි වූ සාර්ථක හැඟුම්, කළකිරීම්, දොම්තස් හැඟීම් පහ ව සිත නිර්මල වන්නේය.

නිර්මල සිහිය මතු වෙත්ම පුද්ගලයන් තුළ යටපත් ව පැවති කළීකත්වය, කවිත්වය, දාර්ශනික වින්තනය, විත්තන හැකියාව, සමාජ කුසලතාව, අධිෂ්ථානය, අහියෝග ජය ගැනීමේ ගක්තිය, සමෘතිය වැනි විවිධ ගක්තා මතු වන්තට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් විභිජ්‍ය ගණයේ කළාකරුවන්, නිර්මාණයිල්පින්, හා වෘත්තිකයන් පහළ වීමට පුරිවන.

කරුණු එසේ ව්‍යවද ආගමික පැත්තට යොමු වී පුද් පුරා, හාවනා, යාභා, දේවකන්නලටි ආදියෙහි නිරත වන සමහරුන් අනුතුමයෙන් මානසික උන්මත්තකහාවය කරා යන බව පෙනෙන්තට ඇත. සැම මානසික රෝහලකම එවුන්නේ දක්නට සිටිනි. මෙබදු රෝහින් පිළිබඳ අප කළ නිර්ස්ජනවලින්

පෙනී ගියේ, වෙනත් පැත්තකි. එහිදී සිදුව ඇත්තේ ආගමික වීම නිසා මානසික ව රෝහි වීම තොව, මානසික ව රෝහි වී, ඒ රෝගයෙහි ලක්ෂණයක් හැඳියට ඔවුන් ආගමික වීමක් එහි දී සිදුවී ඇති බවයි. නිදර්ශනයක් ලෙස එක් කාන්තාවක් තුළ විශාද ලක්ෂණ පහළ වීමෙන් ඇය ඒවිතය ගැන කළකිරී, හාවනා කරන්නට වූවා ය. ඇශේ විශාදය කෙමෙන් උන්ස්සන්න වී, අවසානයෙහි ඇය මානසික රෝහලකට ඇතුළු කරනු ලැබුවා ය. එහෙන් ඇදානීන් හා අස්ථ්‍රීයියන් සිතන්නේ ඇය හාවනාවට එළඹීම නිසා, හාවනාව වැරදි ඇය උන්මත්තක වූවා ය යනුවෙති.

සමහරු තම මානසික ආක්ලතා නිසා ද ආධ්‍යාත්මික පැත්තට යොමු වෙති. විශාදය නම් මානසික ආක්ලතාව වැළදී ගෙන එන සමහරු ඒවිතය හා ලෝකය ගැන ඇත්තු කළකිරීමේ හේතුවෙන් ආගමික වීම කෙරෙහි නැඹුරුවෙති. සිවජාප්‍රේතියා හෙවත් සින්න උන්මාදයෙන් පෙළෙන සමහරු තමා දේවදුතයෙකි; ආධ්‍යාත්මික ගුරුවරයෙකි; මනුෂ්‍යයන් යහමග යැවීමට දේව වරම් ලද්දෙකි යන සවයභුමනයෙන් හැසිරෙති. ඇතුළු බැතිමත්හු මෙබදු පුද්ගලයන් ගාන්තුවරුන්යැයි සිතා රවවෙති. තමාගේ ආගමෙන් හෝ යම් ආගමික සංකල්පයකින් ස්වයංමෝහණයට පත්ව හැසිරෙන පුද්ගලයෝ ද අපට හමුවෙති. අපි ඉදිරි පර්විශේදයකදී මේ පිළිබඳ සුවිශේෂ ව විමසා බලමු.

ආධ්‍යාත්මික ඒවිතය යොයන තැනැත්තා පළමුකොට මානසික නිරෝහි අයෙකු විය යුතු ය. ඒවිතයේ විවිධ කළකිරීම්. පරාජය, බිඳුවැවීම නිසා මානසික ව ව්‍යාකුල වූවන්ට ආධ්‍යාත්මික ඒවිතය කරා එළඹීය තොහැක. එවුන්නන් හාවනාව වැනි ආධ්‍යාත්මික සාධනවලට යොමු කිරීම ද සුදුසු තොවේ. ඒ වෙනුවට ඔවුන් දැනට පෙළෙන මානසික ව්‍යාකුලතා විසඳා මානසික ව නිරෝහි වීමට මනෝ විකිත්සාවට හා මනෝවිද්‍යාත්මක උපදේශනයට යොමු කළ යුතුව ඇත.

බවත් පෙනෙන්නේ නැත. තවම හිරු නැහි නැති ඒ වේලේ කුරුල්ලන් පවා නිහඩිය. ගහ අද්දර අඩු තුරුයාය අඩු පුවදින් පිරි ඇත.

මම ගහ දිගේ ඇතට යම්. තුරු වදුලක් යට හිඳ ගනිමි. කිසිවක් සිතිමේ හෝ කිරීමේ වෙනතාවක් මට නැත. නිකමම හිඳ සිටීම සැහේ. එසේ හිඳ සිටීම සුන්දර අත්දැකීමකි.

මම ගහට බැසි දිය නාම්. හිරු එළිය වැට් ඇති එතෙරට ගොස් ගත වෙළෙන තුරු වැල්ල මත වැතිර සිටීම්. ඇතැම් විට මා නින්දට ද වැවේ.

ආපසු මා නිවසට පැමිණියා ම අම්මා විමතියෙන් 'නුඩු මුළු උරදේ වරුවෙම කොහි ද සිටියේ ? සි අසන්නිය. 'නිකම හිටියා'යි මම කියමි. ඇත්තෙන් ම මා එහි කිසිවක් කළේ නැත. මගේ පිළිතුරෙන් සැහීමට පත් නොවන ඇය 'එක වෙන්න බැහැ. පැය හතරක් නිකම් හිටියා? නුඩු මොනවා හරි කරන්න ඇති'යි කියන්නිය. ඇය කියන දේ ඇත්තය, මා කියන දේ ද ඇත්තය.

මම කිසිවක් නොකෙළේම්. මා ගහ සමග මහේ සිටියා පමණි. එහිදී වෙන දෙයක් වෙන්නට ඉඩ හැරයේම්. පිහිනන්නට සිතුන විට පිහිතුවෙම්. එහෙන් එය වැඩික් කර නොගත්තෙම්.

'නුඩු මොනවා හරි කරන්න ඇති'

'හා! භොඳයි. මම නාලා ඇහ වෙළෙනකන් වැල්ලේ වැතිර සිටියා'

අම්මා ඉන් සැහීමට පත් වන්නිය.

'එහෙන් ඇත්තෙන් ම මා කිසිවක් කළේ නැත'

නිකම් සිටීම යන්නෙහි සැඛැ අරුත නිෂ්කුමා ව සිටීමයි; හෙවත් සිතුවිලිවලින් ගුනා ව සිටීමයි. එහිදී සිත සියලු ගැටළු හා ජීවාවලින් නිදහස් ය. සන්ඡීවනය යනු සිතෙහි සිතීම, ගැටළු මැවීම හා අරමුණු ඔස්සේ සැරුසැරීම යනාදී සියලු මානසික ක්‍රියා නිරායාසයෙන් අත හැරී, සඩහාවික සිහියට පත් ව විසිම බව ඉහත විස්තරයෙන් අපට වැවහෙයි. වර්තමාන මොහොත්/සන් සිවනය වනාහි පුර්ණ ව සිවන්වීමයි.

මෙය හාවනා කිරීම ද නොවේ. හාවනා කරන විට තමා තවත් වැඩික නියුක්ත වෙයි. හාවනාව ද අරමුණක් පෙරවු කර ගෙන කරන වැඩිකි. සන්ඡීවනය ඒ සියල්ලෙන් නිදහස් ව ජීවත් වන අවස්ථාවකි.

## 7 සන්ඡීවනය

සන්ඡීවනය යන වදන මෙහි යෙදෙන්නේ, ඉංග්‍රීසියෙන් Being යනුවෙන් දැක්වෙන ජීවන අනුහුතිය හැඳුවීමට ය. මෙම වදන සිංහල පාඨකයන්ට තුහුරු වූවද ඉන් දැන්වෙන ජීවන අනුහුතිය කවරෙකු වූව අවශ්‍යයෙන් ජීවිතය පිළිබඳ දන්නා තත්ත්වයකි. එම වදනෙහි අර්ථය ඉතා සරල ව දැක්විය හැක්කේ, ජීවිතයේ ප්‍රකාශන ස්වභාවය හෙවත් සන්නාව අත්දකීමින් ජීවත් වන අවස්ථාව යනුවෙනි. යමෙකු තමා යම් අවස්ථාවක සැහීමෙන්, සැනසිල්ලෙන් හා සින් සාමයෙන් සිටියායි කිමේ අර්ථය ඔහු එවිට සන්ඡීවනය අත්දකීමින් සිටී බවයි.

ටබෙට් මුහුරතයකු වූ තරෝපා සන්ඡීවනය මෙසේ විස්තර කරයි.

'නොසිනා, විගුහ නොකර  
කිසිවක නියුක්ත නොවී  
කිසිදු උත්සාහයක නොයේද  
සැහැල්ලුවේ හා ස්වාහාවිකව සිටීම.'

අපේ වර්තමාන සිත කොතෙකත් කළේපනා කරයි. සිතට නැගෙන අදහස් හා යාකළේප විගුහ කරයි. සිත හැම විට ම සිටින්නේ යමක නියුක්තව ය, නැතහොත් අනාගතයෙහි මේ මේ දේ ලබා ගත යුතු ය, මේ මේ දේ කළ යුතු ය යන කළේපනාවල නිමග්න ව ය. සිත සැම විට ම යම් ගැටුවුවක බර දරා ගෙන, එය ගැන කරදර වෙමින් සිටියි. සින් මේ මානසික ක්‍රියා සම්භාව සිල්ප වේලාවකට අත්හැර විවේකයට පැමිණි විට, එය නිරායාසී ජීවනය හෙවත් සන්ඡීවනය අත්දකීයි.

එමෙහේ නැමති ප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරයා තමාගේ එබදු අත්දැකීමක් මෙසේ විස්තර කරයි.

'මමයකු ව සිටියදී මම උදුසන ගහට යැමට පුරුණ ව සිටියෙමි. ඒ වේලාවේ ගහ කෙතරම් අලස වී ද යන් ගලා යන

සත්මීවනය තව දුරටත් තේරුම් ගැනීමට එහි විරුද්ධ වවනය දෙස බැලීමෙන් පූර්වතා. එහි විරුද්ධ වවනය හවය හෙවත් වීමයි. (Becoming) 'හවති' යන පාලි වවනයෙහි අර්ථය 'වීම'යි, පෘථිග්‍රන් පුද්ගලයා නිතර ජීවත්වන්නේ 'තව තවත් විය යුතුය, අත්දැකිය යුතුය' යන තෙහළු වෙනතාව ඔස්සේ යමිනි. කෙනෙක් විම සිදුවුන්, ඉන් සිත සැහීමකට පත් නොවේ. දුප්පතාට ධනවත් වීමට ඕනෑ ය. ධනවතාට බලවත් වීමට ඕනෑ ය. බුදුන් වහන්සේ පවසන පරිදි ජනයා අත්ථේයෙන් ජීවත් වී අත්ථේයෙන් ම මිය යති. මුවුන්ගේ සිත කොනොකුන් අතිතයෙහි හා අනාගතයෙහි සැරුරුසරයි. යම් විවෙක සිත වර්තමාන මොඩොතට එළඹී, පුරුණ සිහිය අවදි කර ගැනීමත් සමග හව ක්‍රියාවලිය නවතියි. එහි දී හෙවින ගැඳු පැවැත්ම හෙවත් සත්‍ය ජීවත්වයි, අප මෙහි සත්මීවනය ලෙස දක්වන්නේ.

නිරන්තරයෙන් සිතුවිලි ලෝකයෙහි සැරු සරමින් අසහනකාරී ව වෙයෙන පුද්ගලයෙක් පළමු වරට සත්මීවනය නිරාවරණය කර ගැනීමත් සමග මහත් විස්මයකට ද ප්‍රබෝධයකට පත් වනු නිසැකය. එය ජීවත්වීම පිළිබඳ අපුරු සොයා ගැනීමක් ලෙස මුහු හඳුනියි. මේ ජීවන තලය නිරාවරණය වීමත් සමග, මහත් වූ අහාන්තර ලිහිල් බවත් ඇති වේ. මුහු එනැන් සිට පහසුවෙන් ජීවත්වන අපුරු හඳුනා ගනියි. එය සරල වෙනසක් වූව ද එයින් සිදුවෙන වෙනස මුළික ය.

### සත්ප්‍රානනය (Being Cognition)

අුමේරිකානු මතෝවිද්‍යාඥයකු වූ එමුහම් මාස්ලෝ මිනිසුන්ගේ සත්මීවන අත්දැකිම පිළිබඳ අධ්‍යයනයක් කළේ ය. The Psychology of Being (1964) යන තම කැනියෙහි මුහු ඒ පිළිබඳ කරුණු අනාවරණය කරයි.

සත්මීවනය සොයා ගැනීම බොහෝ දෙනා තම ජීවිතයේ ලද ඉහළම තෙහළකර අත් දැකීමයැයි පවසනි. මාස්ලෝ එය අග්‍රස්ථ අනුහුතිය (Peak experience) යනුවෙන් නම් කරයි. එහි අරුත ඉහළ ම ජීවතය අත්දැකිම යනුයි. (කුටස්ථ අනුහුතිය)

එම අනුහුතිය හේතු කොට ගෙන පුද්ගලයා ලෝකය දකින ආකාරයෙහි මුහුගේ සංරානනයෙහි පරිවර්තනයක් සිදු වන බව මාස්ලෝ පසක් කර ගත්තේ ය. පුද්ගලයා තුළ ඉන් පහළ වන නව දැකුම මාස්ලෝ හඳුන්වන්නේ 'සත්ප්‍රානනය'

හෙවත් Being Cognition යනුවෙනි. එම අනුහුතිය නොලද පුද්ගලයන්ගේ දැකුම 'උන ප්‍රජානනය (Deficient Cognition) යනුවෙන් මුහු නම් කරයි. උන ප්‍රජානනය ඇති සිත හැම දෙයකම අඩුවක් දකියි. එබදු සිත තමා පිළිබඳ හා තම ජීවිතය පිළිබඳ ගැශ්‍රිරු වූ උනතාවක් (අඩුවක්) දකිමින් සිටින්නේ ය. සත් ප්‍රජානනයෙහි හා උන ප්‍රජානනයෙහි වෙනස දක්වමින් මාස්ලෝ මෙබද සැසැදීමක් කරයි.

### සත් ප්‍රජානනය

1. දකින දේ අසම්පූර්ණ ඒකකයක් පෙනේ. එය කැබුල්කි. එහි පැවැත්ම තව දෙයක් මත රදී ඇතු.
2. යමක් දකිනු ලබන්නේ එය තව යමක් සමග සංසන්දනය කරමිනි. යමක් දකින් ම එය යම් වර්ගයකට වහා ඇතුළත් කරයි.
3. දකිනු ලබන්නේ මානව කේන්ද්‍රීයවයි. මිනිසුන්ට ප්‍රයෝගනවත් නම් එය නොද ය. අප්‍රයෝගනවත් නම් එය නරක ය.
4. ආත්ම කේන්ද්‍රීය වූ වෙනතාවන් නොරව දකියි. පුද්ගල මතෝබද්ධතාවන් නොර ව දකියි.

නුමතා දේ නොවටියි.  
දැකුම මනෝබද්ධ ය.

5. දකින දේ තම සිනේ  
හැඟුම් අනුව හැඩ ගත්වා  
බලයි.

6. දකිනු ලැබෙන දේ කාලය  
හා අවකාශය තුළ සිදුවේ.  
එය කාල රාමුව තුළ සිදු  
වන්නකි; පවතින්නකි.

7. දකිනු ලබන දෙයෙහි  
විශේෂවත්‍යක් නැත. එය  
'සාමාන්‍ය ය' 'අමුත්තක්  
නැත'.

8. දකින ලබන දේ තුළ  
හාස්‍යයක් නැත,  
නීරස ය, නැතහොත්  
බරපතල ය, අඹිය ය.

මේ අනුව සත්ත්වනය තමා තුළින් විවර කර ගැනීමත්  
සමඟ පුද්ගලයාගේ විජානයෙහි මූලික වෙනසක් ඇති වෙයි.  
අප පෙර ප්‍රඛ්දීනය යනුවෙන් සඳහන් කරන ලද්දේ ද ඒ  
සංජිද්ධියයි.

වාස්ත්වික ව පෙනේ.

5. දකින දේ එහි තථ්‍ය ස්ව  
හාවයෙන් පෙනීමට ඉඩ  
හරයි. තම සිතුවිලි  
පටලයට මැදිහත් වීමට  
ඉඩ නොහරයි. දකින දේ  
ල් යැටියෙන්ම පිළිගනියි.

6. කාලයෙන් හා අවකාශ  
යෙන් විමුක්ත ව පෙනේ.

7. දකිනු ලබන හැම දෙයක  
ම යම් සුවිශේෂවයක්  
පෙනේ. යැමදෙයක් ම  
ප්‍රාත්‍යාචාරය, වමන්කාර ය.

8. ලෝකයෙහි හා ස්වභාව  
ධර්මයෙහි හාස්‍යය දකියි.  
දැකුම ප්‍රියර්තනක ය.

### සත්ත්වනයෙහි ස්වභාවය

සත්ත්වනයෙහි අත්දකින විජාන කෙශනුය මෙබදු  
සටහනකින් නිරුපනය කළ හැකිය.

විශ්ව විජානය

සටහන 7



ප්‍රඛ්දීනය

සත්ත්වනයෙහි විජාන කෙශනුය

ඉහත සටහනකින් පළමුකොට ම දැක්වෙන්නේ, ප්‍රඛ්දීනය  
තුළින් සිත සත්ත්වනයට පිවිසෙන බව ය. සැභැවින් ම සත්ත්වනය  
වනාහි සිත නිර්මල විජානය (Pure Consciousness) අත්දකින  
සඩාවයයි. නිර්මල විජානය තීවු වෙන් ම එය ආනන්දය  
(Bliss) සහ මෙමත්‍ය (Compassion) අත්දකියි. එයට පසුබිමින්  
ඇත්තේ, උත්තර විජානය වෙන් විශ්ව විජානයයි.

සත්ත්වනය පවතින්නේ, ජීව ශක්ති කෙශනුය තුළ ය.  
සත්ත්වනයට පත් වෙන්ම මහත් ජීව ශක්ති ප්‍රකේදයක් දැනෙන්නේ  
එහෙයිනි.

wdkkach yd ffu; %Sh

සත්ත්වනයෙහි තීවුකාව ඔස්සේ ආනන්දය හා මෙමත්‍ය  
හෙළි වෙයි. ඇත්ත වශයෙන් මේවා එකිනෙකින් වෙන් කළ  
නොහැක. ජීවිතයේ ද විජානයෙහි ද පරමසාරය ආනන්දය හා  
මෙමත්‍යයයි.

එක්තරා උපතිෂ්ඨ සුත්‍රයක විශ්වය ආනන්දයෙන් පහළ  
ව ආපසු ආනන්දය කරා එන්නේ යැයි සඳහන් වේ. ආනන්දය  
ඉහ්මතට තවත් තමති.

'ජීවිතය තැමති වදනා ගමනේ නිෂ්පාව සත්-සිත්-  
ආනන්දයයි' යුත්රුවේදයෙහි 745 ගිතිකාවක දැක්වේ.

දිව්‍ය ආනන්දයේ ප්‍රභාව

උත්කෘෂණ ප්‍රේමයෙන්

සඳුකාලික ව ඔබ වැළද ගනීවා'යි යනුවෙන් යුතුවේදේ තව ගිනිකාවක ප්‍රාර්ථනා පායක් වේ. බුදු දහමේ නිර්වාණ අවබෝධයෙන් හෙළිවන ලෝක උත්තර ප්‍රීතිය ද ආනන්දයයි. සියලු ආගම්වල නිෂ්පාදන ආනන්දයයි.

ආනන්දයේ ස්වභාවය හෙළිකරන එක්තරා ඉන්දියානු ජනකථාවක් ඇතු.

එක්තරා ප්‍රකට මූතිවරයෙකු තම ප්‍රාන්තයට පැමිණ ඇති බව ආර්ථි වූ එහි රජ එතුමා බැහැ දැකීමට ගියේ ය. මූතිවරයා කෙරෙහි පැහැදුන රජ එතුමාට අසපුවක් තනා දුන්නේය.

රජ විවේක ලද අවස්ථාවල එහි ගොස් මූතිවරයා සමග සාකච්ඡා කර, අනුශාසනා ලබා ගතියි. දිනක් රජ එහි ගිය විට, අසපුවේ ගාලාවේ යම් පිරිසක් වැළිර විවේක ගතිමින් සිටිනු දක්නා ලදහ. මෙසේ වැළිර සිටි ඇතුමෙක් මෙහෙම සුවයක් 'ආනන්දය! ආනන්දය!' 'අහෝ සැපයි' යනුවෙන් තමන්ට කියා ගනු ද රජට ඇසිණ. ගාලාවට පිවිසි රජ ගැන ද මුවන්ගේ තැකීමක් නොවිය. තමාට ගෞරව නොදැක්වීම ගැන රජ තුළ අමතාපයක් ද සියුම් කෝපයක් ද හට ගත්තේ ය.

මූතිවරයා පැමිණී විට රජ වෝදනා මුබයෙන් 'කවුද මේ ගාලාවේ වැළිර සිටින අය? මොවුන් මා දැක දැකත් මට කිසි තැකීමක් කළේ නැහැ' යි කිවේය.

මූතිවරයා කාරුණික හඩින් ර්ව මෙසේ පිළිතුරු දුන්නේය.

'මහරජ, කෝප නොගත්ත. මේ පිරිස දුර රටවල සිට දුර කතර ගෙවා, මා දැකීමට පැමිණී මගේ ගිහායෝ යි. මුවන් ඔබේ රාජ්‍යයේ වැළියන් නොවේ. මුවන් මේ ගොම ගැ රජ පොලවේ, වැළිර සුවසේ සිටින සැටි බලන්න.'

'ම්ව. මට ඇසුණා, සමහරු මුමුනතවා' මෙහෙම සැපක් 'මෙහෙම ආනන්දයක්' කියා'. රජ කිවේය.

'මහරජතමනි, ඔබට තරම් සුබෝපහෝගි සිර යහනක් ගැබක් මේ රටේ කිසිවෙකුට නැහැ. ඔබ එහි වැළිර කවදා හෝ 'මෙහෙම සැපක්' යැයි කියා ගෙන තිබේද? තමුන් මේ කටු මැරී පොලාවේ මත වැළිර මුවන් විදින සුවය බලන්න.'

එබස් ඇසු රජගේ කෝපය සිදී ගියේ ය. යමෙකු සත්ත්වනය ද එහි සුවය ද වරක් සොයා ගත නොත්, එය එදිනෙදා ජීවිතයේ නිතර අන්දකින සාමාන්‍ය අංගයක් වනු ඇත.



udkisl .eg" ksrdlrlKh

ආධ්‍යාත්මික සංවර්ධනය සමග නිතුතින් පහළ වන ජීවන කුසලතාවකි, මානසික ගැටුව නිරාකරණය කර ගැනීමේ හැකියාව. උසස් ආධ්‍යාත්මික දියුණුවට පත් පුද්ගලයන්ගේ ජීවන වරිතවිල එකී කුසලතාව මතා ව පිළිබුම් වෙයි. එය ආධ්‍යාත්මික සංවර්ධනය හා නිතුතින් පහළ වෙතත්, එය පිළිබඳ විමසීම වැදගත් ය.

ජීවිතයේ ඇතිවන මානසික ගැටුව විසඳා ගැනීමේ කුසලතාව දියුණු කිරීමට වර්තමාන පාසල් අධ්‍යාපනයේ සැලකිල්ල යොමු වී ඇති බවක් නොපෙන්.

එහි ප්‍රතිඵලය වශයෙන් යොවනයන් තම මානසික ගැටුව විසඳා ගැනීමට නොහැකි ව, ජීවිත අවුල් කර ගැනීම, දෙමාපිය ගුරුවුන්ගේ සින් රිදෙන ලෙස හැසිරීම, ඉගෙනුම අතර මගදී කඩාකප්පල් කර ගැනීම, මත්ද්වාවලට යොමු වීම හා සියදිවි නසා ගැනීම වැනි ක්‍රියාවලට තැළිරුවීම් ගැන නිතර අසන්නට ලැබේ.

#### මානසික ගෙවාවක සටහාවය

ජීවිත කාලයේ දී විවිධ වර්ගවල ගැටුවලට අඩි මුහුණ පාමු. පුළුල් ව එවා බාහිර ගැටුව හා මානසික ගැටුව ලෙස වර්ග කළ හැක. එහෙන් එවා බොහෝ විට, අනෙකානා වශයෙන් සම්බන්ධ ය. බාහිර හේතුවකින් නොර මානසික ගැටුව යමෙකුට තිබිය හැක්කේ කළාතුරකින් බව ද පෙන්. අප මෙහි දී සාමාන්‍යයෙන් මානසික ගැටුවයැයි සඳහන් කරන්නේ බාහිර ගැටුවලික මානසික පැතිකඩියයි.

යම් සිද්ධියක්, තත්ත්වයක්, අභියෝගයක් යමෙකුගේ සුපුරුදු ජීවිත පැවුත්මට තර්ජනයක් එල්ල කරන තරමට එයින් සිදුවන මානසික කම්පනය අධික ය. රකියාව අභිම් වීම, තමා විවාහ අපේක්ෂාවන් සිටි පෙම්වතා හෝ පෙම්වතිය තමා පුතික්ෂේප කිරීම, විභාගයකින් අසමන් වීම, බලාපොරොත්තුවක් කඩිවීම

ව�නි සිද්ධි පුද්ගලයන් කුල වින්තවේගිය කම්පනය ප්‍රබල ව උපදෙශන්නේ ඉන් සිය පැවැත්මට තර්ජනයක් එල්ල වීම හේතුවෙනි.

යමෙකුගේ පැවැත්ම සුරක්ෂිතය යන හැඳුම ඇති වන්නේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සංතර්පනය වෙමින් පවතින කළේය. මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතා පහක් මාස්ලෝ පෙන්වා දුන්නේය.

- කායික අවශ්‍යතා: ගතට වත, කුසට අහර හිසට සෙවන, ලෙඩිට බෙහෙත ඇතුළු ගාරීරික සුව පැවැත්මට අවශ්‍ය යේ.
- සුරක්ෂිතතාව. තමා කායික වශයෙන් මෙන් ම සමාජයේය, ආර්ථික, ගජමය, වෘත්තීමය ආදී වශයෙන් ද සුරක්ෂිතය යන හැඳුම.
- සමාජ පිළිගැනීම. තමා වෙසෙන සමාජයෙන් තමාට පිළිගැනීම ගෞරවය, දායාව, ආදරය, හිතවත්කම ලැබෙන්නේය යන හැඳුම.
- සවකිමානය: තමා පිළිබඳ ධනාත්මක ආත්ම සංකල්පය, තමා ගෞරවතීය හා යහපත් පුද්ගලයකියේ යන හැඳුම (තමාට පුවැවන් ය, තමා දක්ෂය, යන හැඳුම)
- ආත්ම ප්‍රුරුණය: එනම්, තමාගේ ඉහළ ම අභිලාෂය සාධනය විය යන ස් වසාර්ථකත්වය පිළිබඳ හැඳුම.

ඉහත කි කවර හෝ අවශ්‍යතාවක් අවහිර කරනු ලැබෙන විට, එය තම ජීවිත පැවැත්මට තර්ජනයක් සිදුවී ඇති සේ මනුෂ්‍යයා හඳුනීය.

#### පිටත අභියෝගය දැක්වා

තමාට එල්ල වන අභියෝග දෙස පුද්ගලයන් බලන ආකාරය ඉතා වැදගත් ය. පුද්ගලයන් තම ජීවිත අභියෝග දෙස බලන මූලික ආකාර තුනකි.

- බුද්ධමූලික ව බැලීම
- රඳාසීන ව බැලීම
- මනොමූලික ව බැලීම යනුවෙනි.

සැබුවින්ම අප ජීවිත අභියෝග දෙස බැලීය යුත්තේ බුද්ධමූලිකව ය. එම ක්‍රියාවලිය අපට මෙසේ දැක්වා හැක.

ජීවිත අභියෝගය

↓

බුද්ධ මූලිකව බැලීම

↓

යථාර්ථය දැකීම

↓

බුද්ධීමත්ව හා නිර්මාණයිලි ව

විසඳුම මාර්ග සෙවීම හා

↓

ක්‍රියාව

↓

ගැටුව්ව තීරාකරණය වීම

(අභියෝග ජය ගැනීම)

අභියෝගය දෙස රඳාසීන ව බැලීමෙහි ලක්ෂණ වන්නේ, එහි බරපතලකම තොසලකා හැරීමයි. එයට හේතු විය හැක්කේ, ඒ පිළිබඳ තොදැනුවන්බව හෝ මානසික අලසබව හෙවත් උද්යෝගීනතාවයි.

මනොමූලික ව ජීවිත අභියෝග දෙස බැලීමෙහි ක්‍රියාවලිය මෙසේ දැක්වා හැක.

ජීවිත අභියෝගය

↓

මනොමූලික ව/වින්තවේගි ව බැලීම

↓

අතරා විසඳුම මාර්ග සෙවීම හා විනිශ්චය

↓

ක්‍රියාව

↓

අභියෝගය ජය ගත තොහැකි වීම(පරාජය)

සාමාන්‍ය මතුපා සිතෙහි ප්‍රචණ්ඩ වන්නේ, ජීවිතයෙහි අභියෝගයක් එල්ල වත්ම, රේට මනෝමූලික ව ප්‍රතිඵ්‍යා කිරීමට පෙළඳීමයි. එය තමාගේ මමංකාරයට කර්ජනයක් ලෙස දකිනු ලබයි. එබදු සිත 'අැයි මට මෙයේ වුනේ? සි කම්පා වෙයි. ඒ සමඟ එක්කෝ කේපය උපදියි; තුන්හම් කළකිරීමක් උපදියි. ගෝකය, අසරණකම වැනි සාරා වින්ත ආවේගවලින් මෙහෙය වනු ලැබ කරන ක්‍රියාවන් ගැටුව මහත් සේ අවුල් කර ගනියි.

### ගැටුවට බුද්ධිමූලික ව මුහුණ දීම

යථාර්ථවාදී ව හා දුරදර්ශී ව ගැටුවකට මුහුණ දීමට මග පෙන්වන උපදේශ මාලාවක් මෙයේ දැක්විය හැක.

1. 'ගැටුවක්ද? බුද්ධීමත් ව ක්‍රියා කරමි. ආවේග හා හැඳිම පාලනය කර ගතිම්' යනුවෙන් තමාට ක්‍රියා ගැනීමට පුරුදු වන්න.
2. ගැටුවේ අභියෝගයට ස්කෑමික ව ප්‍රතිචාර නොදක්වා ස්වල්ප වෛලාවක් නිහඹ ව සිරින්න.
3. අභියෝගකරු ගැටුව විසඳා ගැනීමට සහාය කර ගන්නා සාකච්ඡාවකට මුළු පුරන්න. 'අැයි ඔබ මට මෙයේ ටෝදනා කරන්නේ? ඔබ ඔය නිගමනයට පැමිණියේ කෙසේද? යනුවෙන් ඔබට ප්‍රශ්න කර ඔහු සාකච්ඡාවකට පොළඹවා ගත හැකිය.
4. අනෙකාට ඔහුගේ වින්තවේග පළ කිරීමට ඉඩ හැර, සාවධානී ව සවන් දෙන්න.
5. ඉන් පසු ගැටුවේ තමාගේ පැත්ත ඔහුට විස්තර කරන්න.
6. ගැටුවට 'අප දෙදෙනාටම පිළිගත හැකි විසඳුමක් සොයමු'යි යෝජනා කර විසඳුම් සොයන සාකච්ඡාවකට පිවිසෙන්න.

මානසික ගැටුව ඇති වන්නේ සිද්ධියෙන් නොව එය දෙස තමා බලන ආකාරයෙනි. අප ගැටුවකින් පීඩා විදිදීම් එහි හේතුව ලෙස දකින්නේ, බාහිර සිද්ධියකි. ඒ කළුපනාට මෙයේ සටහන් කර දැක්විය හැක.

### සටහන 8

බාහිර සිද්ධිය → මානසික පීඩාව  
(නිසා)

'බාහිර සිද්ධිය නිසා මම සිතින් වේදනා විදිම්' යනුවෙන්

මෙය සිතන්නෙහිය. එහෙත් සම්ප බලන විට, මෙය සත්‍ය නොවන බව පෙනේ. යමෙකු මට පරිහව කිරීම (බාහිර සිද්ධිය) නිසා මා තුළ මානසික පීඩාවක් හටගන්නේයැයි ක්ම සත්‍ය නොවේ. සත්‍ය තත්ත්‍ය නම්:

### සටහන 9



පෙර දැක්වූ පුද්ගලයකු පරිහව කිරීම මා දකින්නේ, මට කළ අපහාසයක්, මා හෙළා දැකීමක් ලෙස තම් ඉන් මා තුළ මානසික පීඩායක් හට ගනියි. අනෙක් අතට ඔහු එසේ කළේ ඔහුගේ අනවලබේදය නිසා ය, ඔහු ඒ වෙළාවේ සිට් මානසික තත්ත්‍ය නිසා ය, එය අභ්‍යන්තුක බව ඔහුට පසුව වැටහේවි යන ආකල්පයෙන් බලන විට, මා තුළ මානසික පීඩාවක් ඇති නොවේ. සිද්ධියක් දෙනාත්මක හෝ යථාර්ථවාදී අභ්‍යන්තුවෙන් බලන විට ඇති වන්නේ දෙනාත්මක හෝ යථාර්ථවාදී මානසිකවයකි. එයම සාරාතාමකව බලන විට ඇති වන්නේ' සාරා මානසිකභාවයකි. ගැටුවකින් වින්ත පීඩා විදින්නේ' ගැටුව නිසා නොව එය දෙස බලන ආකාරය නිසාය.

### ඉවසීම

යමෙකු ආධ්‍යාත්මික ව වැඩින පමණට ඔහුගේ ඉවසීමේ හැකියාව ද ඒ සමග වැඩියි. ඒ අනුව යමෙකුගේ ඉවසීමේ හැකියා මට්ටමෙන් ඔහුගේ ආධ්‍යාත්මික වර්ධන මට්ටම දරුණාය වන්නේයැයි නිගමනය කළ හැක.

ඉවසීම යනු කුමක්ද? ඉවසීම ලෙස අන්‍යයන්ට පිටතට පෙනෙන තව ක්‍රියාවක් තිබේ. එනම් දරා සිටීමයි.(tolerance) යම් අප්‍රසන්න, අඩුය, ප්‍රකෝපකාර සිද්ධියකට ඔබ මුහුණ පාන විට, ඔබ තමා තුළ ඇති වන නොරස්සුම සිතින් මැඩ ගෙන සිටින්නෙහි ය. එය වනාඩී දරා සිටීම යනුවෙන් හැඳින්වන්නේ එයයි.

ඉවසීම රේට වඩා වෙනස් ය. එහි දී ඔබ එම නොරස්සන සිද්ධියට වින්තවේග ව ප්‍රතිඵ්‍යා නොදක්වන්නෙහි ය. ඉන් ප්‍රකෝප

නොවන්නෙහි ය. ඔබ සිද්ධිය දෙස ඉහළ තලයක සිට බලන්නෙහිය. ඉවසීම දක්වන පාලි වචනය වූ අධිචාපය සැකසී ඇත්තේ එම අර්ථයෙනි. අධිචාපය යනු ඉහළ වාසයයි. නිදහුනක් දක්වනාත්, යමෙකු මට අපහාසයක් කරන විට, මා ද මානසික ව ඔහුගේ මට්ටමෙන් සිටියාත් ඉන් මගේ සිත රිදෙයි. මා ඔහුගේ මානසිකත්වයට ඉහළ සිට එම ක්‍රියාව බලන විට, ඔහුගේ වචන මට බල නොපායි. ඉහළ සිට්ම යන්නෙහි අදහස ඉහළ බුද්ධියෙන් හා ප්‍රජාවෙන් අහියෝගය දෙස බැඳීමයි.

ඉවසීමෙහි තව ආකාරයක් වන්නේ, උපේක්ෂාවෙන් සිද්ධිය දෙස බැඳීමයි. එනම් ගැටීමෙන් හෝ ඇලීමෙන් නොර ව, යථාර්ථවාදී ව අහියෝගය දෙස බැඳීම උපේක්ෂාව නම වේ. එහි දී එම ක්‍රියාවෙහි මානසික බලපෑමක් තමා තුළ ඇති නොවේ.

තමාගේ ජීවිතයෙහි ඇති වන අලාභ, තින්දා, පරිහාති, බේදවාවක, බිඳ වැට්ම්, අපේක්ෂා පුත් වීම ඉවසන්නේ කෙසේදැයි අපි විමසමු. යම් සිද්ධියක් හේතුවෙන් ත්‍රිව මානසික වේදනාවක් ඔබ තුළ හට ගන්නේ යැයි සිතමු. එය මනුෂ්‍ය සිතෙහි සාමාන්‍ය ස්වභාවයකි. අහියෝගකාරී සිද්ධියක් හේතුවෙන්, විත්ත වේදනාව පහළ වීම, ජීවිතයේ ආරක්ෂක පද්ධතියෙහි ක්‍රියාවකියේ සිතිය හැක. විත්ත වේදනාව ඔබට සිද්ධිය පිළිබඳ අනතුරු හහවන සංඛ්‍යාවකි. ඒ හේතු කෙට ගෙන ඔබ අහියෝගය කෙරෙහි සැලකිල්ල යොමු කර, එය ජය ගැනීමට, ක්‍රියා කරන්නෙහි ය.

එහෙත් අහියෝගය නිසා හට ගන්නා විත්ත වේගයෙන් ඔබ මානසික ව බිඳ වැට්තනහාත් සිදු වන්නේ, එය ජය ගැනීම නොව ඉන් පරාජය විමයි. විත්තවේගය ඔබ හාරිතය කළ යුත්තේ, තම ඉහළ බුද්ධිය හා ප්‍රජාව අවදි කර, ඉන් ක්‍රියා කිරීමට වින්න ඉතුළුවක් ව බැඳීමට නොවේ.

තර්තනකාරී අහියෝගයන් හේතු කොට ගෙන හට ගන්නා මානසික වේදනාවෙන් අප ඒවා විදින්නේ, එක්තරා නොදැනුවත්කමක් නිසාය. එනම් සිතෙහි හඩ තම සත්‍ය ස්වභාවයෙහි හඩ යැයි අනන්‍ය කර ගැනීම නිසා ය. නිදර්ශනයක් ලෙස යම් දැඩි අලාභයකදී තමාගේ බිඳ වැට්තන සිත සියදිනි නසා ගත යුතු යැයි කියයි. එය ඔබේ සත්‍ය ස්වභාවයේ හඩ ද? තැන්තාත් විශිෂ්ට වූ සිතෙහි හඩ ද? යම් යම් අවස්ථාවල ඇති වන විත්තවේගවල හඩ ඔබේ සිහි බුද්ධියේ හඩ නොවේ. එම හඩ සිතෙහි ඇති ව තැනි ව යයි. එය තමාගේ යැබූ හඩ

යැයි ගෙන, ක්‍රියා කිරීම මූලාවක් වන්නේ ය.  
ජීවිත ගෙව ගුවුවේ ගුම්ත කුප යුතු ද?

මානසික ගැටුලුවලින් පෙළෙන බොහෝ දෙනා ඉන් අසරණ තත්ත්වය පත් වෙති. ඒ ගැන සිතන්නට සිතන්නට, සින් ගැටුම, කළකිරීම, ආවේගකාරිත්ව හා අසහනය ද අධික වෙයි. එසේ සිතිමෙන් ගැටුලුව සමනය වීමක් සිදු නොවේයි. එහින් සිදුවන්නේ සාරු හැඟීම් වැඩි වීමෙන් තමාගේ සිහි බුද්ධිය තව තවත් යටත් ව යථාර්ථය නොමදකින මූලාකාරී තත්ත්වයකට තමා පත්වීමයි.

මානසික ගැටුලුවට ප්‍රතිචාර දැක්වීය යුතු වන්නේ, යථාර්ථය දකින සිහි බුද්ධියෙනි. ගැටුවුවේ උද්ධ්වේගකාරිත්වය නිසා ආරම්භයේදී කිසිදු දෙයක් සිහි බුද්ධියෙන් සිතා ගත නොහැකි වික්ම්ප්තයක් ඇති විය හැක. එහි දී කළ හැකි හොඳ ම දෙය තම් ප්‍රජාවන්තයක් සමග කරා කර, ඔහුගේ හෝ ඇයගේ අදහස් විමසීමයි. මනෝවිද්‍යා උපදේශනයේදී සිදු වන්නේ ද එයයි. එසේ අදහස් ප්‍රවානාරු කර ගැනීමේදී තමාගේ සිබුද්ධිය කුම්යෙන් යළි මතු වෙයි.

මෙහි දී දෙනාත්මක විත්තනය ඉතා වැදගත් ප්‍රවේගයක් වෙයි. තමා මූහුණ පාන මේ ගැටුලුව තමාට පවසන ජීවිත ප්‍රතීවුඩ්‍ය කුමක්දැයි ඔබට විමසීය හැක. ඔබ පෙළෙන සැම ගැටුලුවක් ම ඔබට යම් ජීවිත ප්‍රතීවුඩ්‍යක් දෙයි. එය තමා විසින් නොසළකා හැර තිබෙන තමාගේ ජීවිත පැති කඩක්, තම ආකල්පවල දුර්වල පැතිකඩක්, හෝ තම ජීවිත දැකුමෙහි උගනතාවක් පෙන්වයි. එය ඔබ විසින් ඉගෙන ගත යුතු ය. එක්තරා විධියකින් බලන විට ඔබ පෙළන, හඩවන සැම ගැටුලුවක් ම වෙස් වලා ගන් ආයිර්වාදයක් වන්නේ ය. එය ඔබේ ජීවිතය අල්ත් දොරක් විවර කර ඇත. වැශ්‍යා දොර ගැන ලතුවෙනවා වෙනුවට හැරුණ දොර කුමක් දැයි තෙන් හැර බලන්නැයි ප්‍රකට උපදේශක වාක්‍යයක් තිබේ.

ජීවන ගැටුලු සම්බන්ධයෙන් මානසික ව සිතමින් වේදනා විදිම වෙනුවට, එවුන්නක් නිරාකරණය කර ගැනීමට ක්‍රියා කිරීම අවශ්‍ය වේ. බැඳු බැඳීමට ඒ සම්බන්ධ ව කිසිවක් කරන්නට තැනැයි ඔබට සිතෙහිනට පුළුවන. එහෙත් එය විසඳෙන අතට, කළ හැකි සුළු ක්‍රියාවක් හෝ හඳුනා ගෙන, එය කිරීම මගින්, ඔබට ක්‍රියාරම්භ කළ හැකි වේ. එසේ ක්‍රියා කරන්නට කරන්නට

ගැටුවේ මුල් සූරුපය වෙනස් වන්නට පටන් ගනු ඇත. එහි මුල් තීවුතාව හින වන්නට පටන් ගනු ඇත. මෙසේ ක්‍රියා කර ගෙන යදි සමහර විට, එය විසින්මට මග වෙනවන ඔබ නොසිනු විරු අවස්ථා ලැබෙන්නට පුළුවන. ඔබට උපකාර වන පුද්ගලයන් භමුවීමට පුළුවන.

අවසාන විග්‍රහයේදී, ඇත්ත වශයෙන් දුක්, කරදර, විත්තපිඩා, මානසික බේද වැළැම යනුවෙන් සංසිද්ධි තීවිතයෙහි නැත. ඒවා තීවිතයෙහි සත්‍ය වශයෙන් පවතින දේ නොව යම් යම් සිද්ධි ඇපුරෙන්, පුද්ගලයා තම සිතෙන් තීර්මාණය කර ගත් මත්කළපිත පමණි. යැබෙන් පවතින්නේ ඒ ඒ අවස්ථාගත සිද්ධින්ය. ඒවා තමා පෙළෙන ගැටුව බවට පත් කර ගන්නේ, තමන් විසිනි.

යම තර්ජනකාරී අවස්ථාගත සිද්ධියකදී ඔබට තමාගේ පුර්ණ සිහියෙන්, එදෙස බලන විට, එය ක්‍රියා කළ යුතු අවස්ථාවක් හැරියට විනා, පිඩා විදිය යුතු දුකක්, කරදරයක් හැරියට නොපෙනේ.

## 9 ආධ්‍යාත්මික සෞඛ්‍යය

ආධ්‍යාත්මික සෞඛ්‍යය පුර්ණ සෞඛ්‍යයෙහි අවශ්‍යතාම අංශයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීර්වවනය අනුව සෞඛ්‍යය යනු රෝගාලාධ නැතිකම පමණක් නොව ගාර්ඩක, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික සුවපැවැත්ම ද වේ. මේ අංශ එකිනෙකට ප්‍රස්ථිලන්ද බැවින්, ඒවා වෙන් කර පවත්වා ගෙන යැම දුෂ්කර ය. තීර්ජනයක් ලෙස යමෙකු තුළ ගාර්ඩක, මානසික, හා සාමාජයේ වශයෙන් සෞඛ්‍යය නොපවතී නම්, ඔහු තුළ ආධ්‍යාත්මික සෞඛ්‍යය ද තිබිය නොහැක. අප මෙහිදී ආධ්‍යාත්මික සෞඛ්‍යය විමසා බලන්නේ එහි පුර්වාග වන ගාර්ඩක, මානසික, සමාජයේ යන අං ද පවතින්නේය යන උපකල්පනය මතය.

ගාර්ය හෝ මනස හෝ ආධ්‍යාත්මය සෞඛ්‍ය සම්පන්න යැයි කිව හැක්කේ, ඒවා නිසි පරදී ක්‍රියාකාරී වන්නේ නම් පමණ ය. ආධ්‍යාත්මික සෞඛ්‍යය පහළ වන්නේ, ආධ්‍යාත්මය සතු සහජ ගක්තින් නිසි ලෙස ක්‍රියා කරන විට ය. එබදු මූලික ආධ්‍යාත්මික ගක්ති අටක් අපට හදුනා ගත හැකි ය. ඒවා මෙසේ දක්වමු.

### 1. තම මනුෂ්‍යත්වයේ ගැඹුරින්

\* ගාන්තිය (විත්ත සාමය)

\* යහපත

\* මෙම්ත්‍රිය

\* සංතෘත්‍රේය(සතුව)

\* සංතෘත්තිය(සැහීම)

\* සෞන්දර්යය හා

\* තීවත්වීමේ අර්ථය හැඳිමේ හැකියාව

### 2. ලෝකය හා තීවිතයේ අසියෝග, තම සිහි බුද්ධිය මගින් තනවාකාරයෙන් දැක තෝරුම් ගැනීමේ හැකියාව.

### 3. වර්තමාන මොහොතේ පුර්ණ ව තීවත්වීමේ හැකියාව(එනම් පුර්ණ සිහියෙන් වර්තමාන මොහොතේ තීවත්වීමේ හැකියාව)

### 4. තම මනස හා එහි වෙතසික ක්‍රියාවලිය ඔනැම විවෙක නිරායාසී ව අන හැර, ඉන් ඔබබෙහි පවත්නා උත්තර

- විජානයට පිවිසීමේ හැකියාව.(පාරගමන හැකියාව)
5. තමා විසින් නිර්මිත රුප, සංකල්ප, දූෂ්චරී මෙන් ම සමාජය විසින් නිර්මිත ජාති, සාජකාති, ආගම් ආදි දූෂ්චරී පටල ඉක්මවා විශ්වයේ ඇසින් ලෝකය, පිවිතය හා අනායන් දැකීමේ හැකියාව.
  6. නිරන්තරයෙන් සතුවෙන්, සැහැල්ලුවෙන් හා සාමයෙන් ජීවත්වීමේ හැකියාව හා සත්ථීවනයට පත්වීමේ හැකියාව.
  7. අසිමිත ව හා නිරන්තර ව විශ්ව ආදරය හා යහපත අත්දැකීමේ හැකියාව.
  8. පහසුවෙන් සිත සමාධිත කර ගැනීමේ හැකියාව

තව මෙබඳ බොහෝ ආධ්‍යාත්මික ගක්ති, තිබුණ ද අප මූලික වශයෙන් ඉහත දැක්වූ ගක්ති හදුනා ගන්නේ, ආධ්‍යාත්මික වශයෙන් දියුණුයැයි සැලකිය හැකි යහපත් මත්‍යාපනයන්ගේ ජීවන වර්තන පිළිබඳ කළ නිර්ශ්‍යන මගිනි.

ඉහත දැක්වූ දර්ශක ඇසුරෙන් තමාගේ හෝ අනෙකුගේ ආධ්‍යාත්මික සෞඛ්‍ය මට්ටම තක්සේරු කළ හැකි මිත්‍රම දැනුවික් ප්‍රශ්නාවලියක ස්වරුපයෙන් සකසා ගැනීම ද්‍රැශ්කර නොවේ.

ඉහත දැක්වූ දර්ශක විමසා බලදී, ඒ සැම එකක් ම, උත්තර විත්තය හෙවත් නිර්මල විජානය කෙරෙන් පහළ වූවක් බව ඔබ දකිනු ඇත. එසේ නම් උත්තර විජානය සාක්ෂාත් කර නොගත්තෙකු කෙරෙන් පුරුණ ආධ්‍යාත්මික සෞඛ්‍යයක් අපේක්ෂා කළ හැකි නොවේ.

#### ආධ්‍යාත්මික ව්‍යාධී

ආධ්‍යාත්මික වශයෙන් ප්‍රද්‍රේශයකු රෝගී විය හැකි ද? අප මෙතෙක් ආධ්‍යාත්මය තෝරුම් ගත් අයුරින් එය සියලු රෝග ඉක්මවා පවතින සහජයෙන් නිර්මල වූ උත්තර විජානයයි. කෙසේ වෙතත් ආධ්‍යාත්මික රෝගින් යැයි හැඳින්විය හැකි, පිරිස් අපට හමුවෙති. ආධ්‍යාත්මික රෝගින් ලෙස අපට සැබැවින් ම හමු වත්තේ, යම් යම් මානසික රෝගී තත්ත්වලින් පෙළෙන්නේ ය.

පහත දක්වන්නේ, මට හමු වී ඇති එවැනි රෝගින් අතරින් ක්ෂීපදෙනොකු පිළිබඳ තොරතුරු ය.

#### 1. දියසේන කුමාරයා:

ක්.ව. 1945-1965 අතර කාල වකවානුවෙහි මෙරට දියසේන නැමැති මහඹලැති කුමාරයකු පහළ ව රට එක් සේසින් කොට ධම් රාජ්‍යයක් පිහිටුවන්නේ යැයි ජන විශ්වාසයක් ගොඩ නැගී තිබේ. මේ කුමාරයා මුළු ලෝකය ම තම අභ්‍යක යටතට ගෙන ධම් රාජ්‍යයක් ගොඩ නගනු ඇතැයි සමහරු කිහි. මේ ජනතා අපේක්ෂාව හේතුකොට ගෙන තමා දියසේන යැයි හිමිකම් කියා ගන්තා පුද්ගලයන් ගණනාවක් විවිධ ප්‍රදේශවල මතු වූහ.

මම 1965-1966 වසරවල කුවුකරුන්ද ගරු විද්‍යාලේ ගරු සිජ්‍යායකුව සිටියදී, එවුන්නකු දුටුවෙමි. එහි අතහැර දමා තිබුණ ගරාජයක් වැනි විවෘත කාමරයකට දිනපතා රාත්‍රී නවාතැනට හින්දු සන්සායියකුගේ ස්වරුපය ඇති දිගු රුවුලක් වවා ගත ප්‍රතාපවත්, එහෙන් අපිරිසිදු පෙනුමෙන් යුතු ප්‍රද්‍රේශයෙක් පැමිණියේ ය. මුළුතුන් ගෙයි සේවකයෝ ඔහුට අනුකම්පාවන් රාත්‍රී ආහාරය දුන්හ. ඔහු තමා දියසේන කුමාරයා යැයි කියා ගන්නෙකියි සැලවීමෙන් ඇති වූ කුතුහලය තිසා මම ඔහු වෙත එළඹ තොරතුරු විමසුවෙමි. පහත දැක්වෙන්නේ අප අතර වූ කතා බහයි.

මම: ඔබ කුවුරුදු?

මහු: මා කුවුරු කියල ද ඔබ සිතන්නේ?

මම: මට හිතා ගන්න බැහු!

මහු: මා හදුනා ගන්න ප්‍රථිවන්, සිත දියුණු කළ උත්තමයන්ට ප්‍රමණයි.

මම: එතකොට මොන උත්තමයෝ ද ඔබ ව දැනට දන්නේ?

මහු: (එවකට රටේ අගමුති, අමාත්‍යවරුන්, ප්‍රභවරුන්

ගණනාවකගේ නම් කියා) ඔවුන් දන්නවා මම කුවුද කියලා. මේ බලන්න. ඔවුන් මට එවලා තියෙන ලිපි(තම රේද මල්ලෙන් පොඩි වූ පසිල් කවරයක් ගෙන, එහි ගොනු කර ඇති ලිපි ගණනාවක් පෙන්වයි. එහි ලංකා පාර්ලිමේන්තුවේ නිල ශිර්ශය ඇතුළත් ලිපි අතර අගමුති, තිවුප් අගමුති හා අමාත්‍යවරුන්ගේ ලිපි තිබුණි. ඒවා ඔවුන් ඔහුට ස්තුති කර ලියා එවා තිබු ලිපි විය.)

මම: ඇයි ඔවුන් ඔබට මෙහෙම ස්තුති කරන්නේ?

මහු: මම ඔවුන්ට මාරක සිද්ධිවලින් බෙරා ගත්තා.

මම: කොහොමද?

ඔහු: මම මෙහෙම නික් ඉත්තවා වගේ මිනිසුන්ට පෙනුනාට, මූල් රට ගැන ම, ලෝකය ගැන ම සෝදිසියෙනුයි ඉත්තේ. යම් උතුමෙකුට අනතුරක් මාරකයක් එත විට, මට ජේනවා. මම වහාම එතුමාට ආරක්ෂා වෙන්න කියලා උපියක් යවත්වා. මේ විධියට මම බොහෝ දෙනෙකුගේ ජීවිත බෝරාගෙන තියෙනවා. මම: ඔබ කොහොම ද, සෝදිසියෙන් සිටින්නේ ?

ඔහු: මට දිවැසින් පෙනෙනවා, ලෝකයේ සිදුවෙන්න යන අනතුරු. මම වින්ත බලයෙන් එච්චා තවත්වනවා. දැන් ඔබට තේරෙනවාද, මම කුවිද කියලා?

මම: (රට දින කිහිපයකට පෙර පුවත්පත්වල වාර්තා වූ මගින් සමග තැවක් මුහුදේ ගිලිමේ සිද්ධිය මතක් කරමින්) ඔබ ඔය කියන හෝදිසියෙන් හිටියා තම් ඔහොම තැවක් ගිලෙන්නේ කොහොමද?

ඔහු: මට ඒක ගැන කණ්ඩාවූයි. ඇත්තටම ඒ වෙළාවේ මට නින්දක් ගියා. එයින් ඒ සිද්ධිය මට බලාගන්න බැර වුනා.

## 2. බුද්ධිවරයක් පහළවිලා

1981 වසරේදී මා තුශේගාච වීරියක යදි තමා බුද්ධිවරයකියි පවසමින් දේශනා කරන පුද්ගලයෙක් දක්නට ලැබේ. ඔහුගේ දැග සවිවරුන් වගයෙන් සිටියේ සුදුවතින් සැරසුන කාන්තාවන් දෙදෙනෙකි.

තමා කථා කරන දේ තුන්ලොවට ම ඇසෙන්නේයැයි ඔහු කිවේය. තමාගේ ග්‍රාවකයකු වන මිනුම කෙනෙකුට මේ ජීවිත කාලය තුළ නිවන් දැකිය හැකි ය. තම දැග සවිවරයන් එසේ මාර්ගලු ලබා සිටින්නියන් ය. දැනට ලංකාවේ පවතින්නේ බුද්ධාගම තමින් වූ මිල්‍යා දෘශ්මියකි. තමා මෙරට උත්පත්තිය ලැබේමට තෝරා ගන්නේ, පිරිසිදු බුද්ධධර්මය තැවත මෙහි ප්‍රතිශ්යාපනය කිරීමට යැයි ඔහු කිය. ඇතුම් පුද්ගලයන්ට ඔහු ද්වේෂ සහගත ව බැං වැළැමෙයි.

### වෙළවයේ පත්‍රවුවය

1970 වසරේ මා සොයා පැමිණි උග්‍ර පළාතේ, තැපැල් කාර්යාලයක සේවය කළ වයස තිහක් පමණ වුවෙක් නොයෙක් ධම් කරුණු මා සමග සාකච්ඡා කළේ ය. තමා ධම් ගවේෂකයකියි ඔහු හඳුන්වා ගන්නේ ය.

කළකට පසු ඔහු මා සොයා පැමිණි, එවකට පවත්වන්නට යන මහමුත්‍යවරණයට තමා ජන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට කිරණය කර ඇති බව කියා සිටියේ ය. ඔහු එසේ ඉදිරිපත් වූයේ මන්දුයි මම විමසු විට ඔහු මෙසේ කිය.

'මම පරම සත්‍යය අවබෝධ වුනා. දැන් විශ්වය මගෙන් ඉල්ලා සිටිනවා, රාජ්‍ය බලය ලබා ගෙන, මේ රටේ ධර්ම සමාජයක් පිහිටු වීමට ක්‍රියාකරන්නය කියලා. මට ඒ විශ්වයේ ඉල්ලීමට පිටුපාන්න බැඩා.'

ඔහු තම සුඩ වැටුපෙන්, දරුවන් දෙදෙනෙකු හා බිරිද අමාරුවන් පෝෂණය කරමින් සිටි තැනැත්තෙකි.

'ඉතින් කේ ජන්දය කරන්න මුදල?' මම ඇසුවෙමි.

'සියල්ල වෙළාවට ලැබේ'

මම පසුවදා ඔහු හමු වීමට ඔහුගේ නිවසට ගොස් බිරිද ද සමග සාකච්ඡා කර, ජන්දයකට ඉදිරිපත් වීමෙන් ඔහු මහන් ව්‍යසනයකට පත්වන බව පෙන්වා දී ඉන් වළකින ලෙස ආයාවනය කළන්, ඔහු නොවේ තම අදහස අත හැරේයේ.

ඔහු තම ගෙය හා ඉඩම උකසට තබා මුදල් ගෙන ජන්ද ව්‍යාපාරය ආරම්භ කළේ ය. ඔහුගේ උදව්විට කිසිවෙක් නොසිටියේ ය.

ඔහුගේ රස්වීමක් බලන්නට මම ද ගොස් ජනයා අතර රදී ඔහු කියන දේට සවන් දුනිමි.

තමා බලයට පැමිණියහාන්, පොලිසිය ද සිරගෙවල් ද අහොසි කරන බව ඔහු පැවසිය. යුධ හමුදාව ද විසිර හරින බව ඔහු කිවේය. ජනයාට පරම නිදහස ලබාදීම තමාගේ එකම අහිපාය බව ඔහු ප්‍රකාශ කළේය.

තමා වෙත වූ මුදල් නිම වන විට, වත්තේ ගස් කපා විකුණා ඔහු තව මුදල් ලබා ගන්නේ ය. ඔහුට සහාය පිළිස නගරයේ පාතාල කළුලියක තරුණයන් හතර දෙනෙක් ඉදිරිපත් ව නිවසේ පදිංචියට පැමිණියහ.

මැතිවරණයෙන් ඔහුට ලැබුණේ ජන්ද 60ක් පමණි. ඔහු උගස් කළ නිවස හා ඉඩම සින්නයට යන ත්‍යායක් උදා විය. ඔහු තැපැල් කාර්යාලයේ රැකියාවට ආපසු ගිය ද ඔහු වරක් කෝපාවිශ්වාව ඉහළ නිලධාරයෙකුට පහරදීම නිසා රැකියාව අනිමි විය. මේ අතර ඔහුගේ තරුණ බිරිද අර තරුණයන් හතර දෙනා සමග නිවසින් පැන ගියා ය.

මිහු දරුවන් දෙදෙනා ඇඟි නිවසක ගෙදරක තවතා පලාතෙන් අතුරුදහන් විය. ඉන්පසු මෙතෙක් මිහු ගැන කිසිදු ආර්ථික තැත්ත.

### මම රහස් !

මා විසු පෙදෙසේ අසල පන්සලක හිසුන් වහන්සේ තමක් තමා රහන් වී ඇතුයි ප්‍රකාශ කරන බව ආර්ථි විය. දිනක් තමා හාටනා නිම කර නොත් හැර බලන විට සතර වරම් දෙවිවරුන් පැමිණ, වැද තමස්කාර කොට ' ඔබ වහන්සේ උතුම් රහන් එලයට පැමිණ සිවියි තම ප්‍රසාදය පළ කළ බව උතුවහන්සේ පවසනි.

එතුත් සිට, උතුවහන්සේ පන්සලට යන එන්නන්ගෙන් අසිමිත ගොරව අපේක්ෂා කරන්නට වූහ. ගරු කිරීම පුළුවෙන් හෝ යමෙකු නොසලකා හළ විට, මිහුට දැඩි අපහාසාත්මක වුත්වහන්සේ පරිහව කරන්නට වූහ.

වුත්වහන්සේ මහ මග යදිදී, කිසිම වාහනයකට අයින් නොවී, පාර මැදින් ගමන් කරන්නට පටන් ගන්හ. මේ මහන් ගේවිය නිසා, සැම කෙනෙකුම සමග උතුවහන්සේ ගැටුම් ඇතිකර ගැනීමට පටන් ගන්හ. එය නිම වූයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දායකයන්, උතුවහන්සේ බලයෙන් අල්ලා ගෙන, එවකට වූ අංගොඩ උතුමත්තකාගාරයට ඇතුළු කිරීමෙනි.

### ඡේ රෝහස්: දේව තිශේරිතය

1978 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු මුළු ලෝකය ම කම්පාවට පත් කළ මහා සාමුහික සියදිවි නසා ගැනීමක් සිදු විය. තමා දේව තිශේරිතයෙකි, ගැලවුම් කරවෙකි, මිහිපිට දෙවියන් වහන්සේයි කියා ගන් තීම ජේනස් තැමැත්තෙකු තමාගේ ආගමික කළුලියේ අනුගාමිකයන් 90ක පිරිසට සයනයිඩ් මිගු පානයක් ගෙන සියදිවි නසා ගැනීමට සලස්වා මිහු ද සිය දිවි නසා ගැනීම ලොව කම්පා කළ බේද්වාවකය විය.

ඡේම ජේනස්ගේ පුවත කෙටියෙන් මෙසේය. 1931 දී ඉන්ඩියානා ප්‍රාන්තයේ උපන් මිහුට ලමා වියේ දී ප්‍රවුලේ ආර්ථික දුෂ්කරතා නිසා, කමිකලොලා මධ්‍යයේ හැදි වැඩින්නට සිදු විය. කුඩා කළ සිට මිහු තුළ අන්තරාමී ආගමික හක්තියක් ද මරණය කෙරෙහි ලැදියාවක් ද පැවති බව කියති. නිවසේ පුරුත්ලේ සතුන් මළ විට මිහු ආගමික වතාවන් කළේ ය. ඒ අතර ම වරෙක තම නිවසේ බලලා පිහියෙන් ඇතුළු මරා දැමීමේ ය.

මිහු තරුණ වියේදී ස්වාලින්, ලෙනින්, මහත්මා ගාන්ධි, ඇබ්‍රාල්ජ හිටිලර් වැන්නන්ගේ ජීවිත කතා කියවීමට මහත් කැමුත්තක් දැක්වීය. ආගම ලහට මිහුගේ සිත ඇදී ශියේ කොමියුතිස්විවාදයට ය. මිහු තරුණවියට එළඹ ඇමෙරිකානු කොමියුතිස්විවාදයට සාමාජිකත්වය ලබා ගන්නේ ය. එකල ඇමෙරිකානු සාමාජය කොමියුතිස්වාදීන් කොන් කරමින් හොලා දැකීම නිසා මිහුට ඇමෙරිකානු සාමාජය කෙරෙහි ද්වේශයක් ඇති විය. ඇමෙරිකාවේ කොමියුතිස්විවාදයක් පිහිටුවීමේ සිහිනයක් උපදාව ගන් මිහු ඒ සඳහා මංපෙන් සොයුමින් සිරියි, එය කළ හැකි පුරුණුතම ක්‍රමය ක්‍රියාත්මක ආගම තුළින් කියා කිරීම බව වටහා ගන්නේ ය.

මිහු මැතොදීස්ත පල්ලියකට උපකාර කරමින් අවසානයෙහි එහි ආඩුනික පුරුෂ පදධියක් ද ලබා ගැනීමෙහි සමත්විය. ඒ තනතුර උපයෝගී කර ගෙන, ප්‍රදේශයේ දේශපාලකයන් හා සම්බන්ධ වී, විවිධ තනතුරු ද ලබා ගැනීමට මිහු කියා කළේ ය.

පසුව මිහු මහජන පල්ලිය තමින් තව ක්‍රියාත්මක නිකායක් පිහිටුවා එහි නායකයා ලෙස කටයුතු කරමින් ප්‍රමාණවත් අනුගාමී පිරිසක් එකතු කර ගන්නේ ය. පසුව මිහු තම ආගමික මූලස්ථානය සෙන්පුන්සිස්කේ තුවරට ගෙන යැමෙන් පසු ඇමෙරිකාවේ බලවත් දේශපාලකයන් හා සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබේණ.

ඡේම ජේනස්ට වූයේ ජන ආකර්ශනීය පෙනුමක් හා පොරුෂයකි. ජනයා තමා වෙත නම්මා ගැනීමේ කළිකත්වයක් ද මිහුට තිබිණ. මිහු තම අනුගාමිකයන් අමතා තමා ජීවාන ජේපුස් බව ද ප්‍රකාශ කළේය.

'මම විශ්වාස කළ යුත්තේ ඔබ දකින දෙයයි. ඔබ මා මිතුරෙකු ලෙස දකින්නේ නම් මම ඔබේ මිතුරා වෙමි; පියකු ලෙස දකින්නේනී මම ඔබේ පියා වෙමි; ඔබ මා ගැලවුමිකරු ලෙස දකින්නේ නම් මම ඔබේ ගැලවුම් කරු වෙමි; ඔබ මා දෙවියන් වහන්සේ ලෙස දකින්නේ නම්, දෙවියන් වහන්සේ වෙමි.'යි මිහු පිරිසට දේශනා කළේය.

කෙසේ වෙතන් මිහුගේ වරිතය දුෂ්කතියැයි ජනමාධ්‍යවලින් පළ වෙතම, මිහු මූසිලයට ගොස් ගුයානා ප්‍රදේශයෙහි හූමිභාගයක් මිලයට ගෙන එහි ජනපදයක් පිහිටු වීමට කියා කළේ ය. ඒ

සඳහා තමා සමග එහි වාසයට යැමට අනුගාමික පිරිසක් ඔහුට ඔහු විය.

වැඩික්ල් ගොගෝස් මූල් ඇමෙරිකාවට නාජරික ප්‍රභාරයක් රුසියාවෙන් එල්ල වන බව දෙවියන් වහන්සේ තමාට දක්වන බවත්, තම ජීවිත බෙරා ගැනීමට කුමති පිරිස් බුසිලයේ තම ජනපදයට පැමිණිය යුතු බවත් ඔහු අනුගාමිකයන්ට දේශනා කළේ ය. එහි ගොස් මිහිපිට ර්චින් උද්‍යානය වැනි පරාදීසයක් ගොඩ නාගා සාමයෙන් ජීවත්වීමට තමා සමග පැමිණෙන්නැයි කළ ඉල්ලීමට සිය ගණන් අනුගාමිකයෝ කුමති වුහ.

මුහු ගුයානාහි ජේනස් තගරය යනුවෙන් ජනපදයක් පිහිටුවා, එහි නායකයා ලෙස ක්‍රියා කරන්නාට පවත්න ගත්තේ ය. ජේනස් මෙතක් සහවා ගෙන සිටි ඔහුගේ සැබු වරිතය එහි දී පුදර්ගනය විය. මුහු දරුණු, අනුකම්පා විරහිත ඒකාධිපතියෙක් විය. ඔහු තම අනුගාමිකයන් තම ලිංගික ආගා සපුරා ගැනීමට යොදා ගන්නට විය. පිරිමින් පවා තමා සමග සමලිංගික සේවනයට යොදා ගත්තේ ය. ඒ අතර ඔහු මත්කුවුවලට ඇබැඩි වුවෙන් බව ද ප්‍රකට විය. තමන් ඔහුගේ සිරකරුවන් වී සිටින බව ජනයා තෝරුම් ගන්නා විට සියල්ල ප්‍රමා වී තිබිණි. ජනපදයෙන් පළා යන්නන්ට දැඩි දූෂිත දෙන ආරක්ෂක බලකායක් ද ඔහු ගොඩ නාගා ගෙන සිටියේය.

ඇමෙරිකානු පුරවැසි පිරිසක් ගුයානාහි සිරකරුවන් කර ගෙන ඔවුන්ට අමානුෂික වධ දෙන බව ඇමෙරිකානු රජයට ආරංඩි විය. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කොන්ග්‍රස් සහිකයු සහිත නියෝගිත ක්‍රියාවලක් එහි යැවින. ජේනස් ඔවුන්ට පහර දී, ඔවුන් පළා යන විට තම බල ඇශීය ලාව ඔවුන්ට වේඩි ප්‍රභාරයක් එල්ල කළේ ය. කොන්ග්‍රස් සහිකයා ඇතුළු හය දෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත් වුහ.

මේ සිද්ධියෙන් තැකි ගන් ජීම් ජේනස් තම අනුගාමිකයන් සියලු දෙනාම රස්කොට සයිනයිඩ් විෂ මිගු පානයක් පෙන්වා, ඇමෙරිකානු යුධ හමුදාව ජනපදය ආක්‍රමණය කිරීමට පෙර සියලු දෙනා ගෞරවාන්වීත ව සියලුවි නසා ගත යුතු බව නියෝග කළේය. එහි වු 906 ක් වු පිරියෙන් ලමයි 297ක් වුහ. පළමුකොට ලමයින් පෙළ ගස්වා ඔවුන්ට වස පානය ලාව දෙන ලදී. ඇමෙරිකානු හමුදා පැමිණෙන විට මූල් ජනපදයේ ම සියලු ජනයා, ජේනස් හා ඔහුගේ බිරුද් ද ඇතුළු 906ක් ජීවිතක්ෂයට පත්ව සිටියන.

ඉහත දක්වන ලද්දේ පුද්ගලයන්ට වැළදෙන ආධ්‍යාත්මික යැයි කිව හැකි මානසික රෝග අනුරෙන් කිපයකි. තමා මගින් දෙවියන් වහන්සේ හෝ විවිධ දෙවිවරුන් කතා කරන්නේයැයි කිම, දේව හා හුතාරුභයෙන් අනාවැකි කිම, තමා උසස් අධිගමයක් ලබා ඇති බව අනායන්ට ඒත්තු ගැන්වීම වැනි වර්යා අපට ඇතුළුන් කෙරෙන් දක්නට ලැබේ. ඇතුම් අය ඒ ආවේශවල ව්‍යාජයෙන් ස්ථී දූෂණ, මුදල් වංචා වැනි අපරාධ කරති. තව සමහරු තමන් ආධ්‍යාත්මික ගුරුන් සේ පෙනී සිට විශාල අනුගාමික පිරිස් සාදා ගෙන ලාභ ප්‍රයෝගන ද ලබති; මහත් අහිමානයක් ගොඩ නාගා ගනිති.

ආධ්‍යාත්මික රෝගී වර්යා ප්‍රධාන වශයෙන් වර්ග පහ කට වැවෙන බව අපට පෙනේ. එවා නම්:

1. ආධ්‍යාත්මික ස්වරුපයෙන් ප්‍රකාශ වන විවිධ මානසික අනුමිකතා.
2. ආධ්‍යාත්මික ප්‍රාන්ති
3. සාරගුණ විරහිතතාවෙන් පහළ වන පොරුෂ අක්‍රමිකතා.
4. වැරදි ආධ්‍යාත්මික මාර්ගෝපදේශයෙන් ඇති වූ මානසික අනුමිකතා.
5. ආධ්‍යාත්මික අනුහුති තමන්ගේ මානසික අනුමිකතා කෙරෙන් ප්‍රකෘති වීම. අපට මේ එක් එක් තත්ව විමසා බැලිය හැක.

### 1. ආධ්‍යාත්මික ස්වරුපයෙන් ප්‍රකාශ වන මානසික අනුමිකතා

මිනිසුන්ට වැළදෙන බොහෝ මානසික අනුමිකතා ඇත. ඇමෙරිකානු මනෝවිකිත්සක සංගමය විසින් DSM යන ප්‍රකට නාමයෙන් ඒ එක් එක් අනුමිකතා විස්තර කර ඇත. මානසික අනුමිකතාවක් යනු ගායතික වශයෙන් හඳුනා ගත හැකි, පුද්ගලයකුගේ සාමාන්‍ය එදිනෙදා කටයුතුවලට බාධා කරන, මානසික ආතති තත්ව උපද්‍රවන රෝග ලක්ෂණ හෝ වර්යා විධි සම්ඟයකිය, ලෙළුක සෝඩ් සංවිධානය තිර්වවනය කරයි. ඒ අනුව තමාට ඇතුයි පවසන මානසික තත්වය තමාගේ පැවැත්මට හා අවශ්‍ය එදිනෙදා කටයුතු කර ගැනීමට බාධා කරන්නේද, යන දරුණකය යමෙකු මානසික රෝගකින් පෙළෙන්නේ දැයි විනිශ්චය කිරීමට මූලික වශයෙන් මනෝවිකිත්සකවරු යොදා ගනිති.

DSM සංග්‍රහය මනුෂ්‍යයන්ට වැළදෙන සියලු මානසික අනුමිකතා ගොනු කළ හැකි පහත දැක්වන වර්ගිකරණය

ඉදිරිපත් කරයි. ඒ මූලික මානසික අකුමිකතා වර්ග දැන ගැනීම අපේ මේ විමර්ශනයට ප්‍රයෝජනවත් වෙයියි සිතමි.

1. උත්පත්ති වර්ධන අකුමිකතා 2. ප්‍රජානත අකුමිකතා 3. ගාරීරක රෝග තත්ත්වයන් නිසා ඇති වන මානසික අකුමිකතා 4. මත්ද්වා භාවිතය හේතුවෙන් හටගන්නා මානසික අකුමිකතා 5. හින්න උත්මාදය භා වෙනත් මානසික ව්‍යාධි(ජ්‍යාන්තිය අවපිච්චය වැනි) 6. ආතති අකුමිකතා (නිරන්තර උග්‍ර ආතතියෙන් පෙළීම හේතු කොට ගෙන ඇති වන මානසික තත්ත්ව වැනි) 7. මත්ත්කායික අකුමිකතා(මානසික හේතු නිසා ඇති වන ගාරීරක ආබාධ වැනි) 8. මවා පානු ලබන අකුමිකතා(අන්‍යයන්ගේ අවධානය, සැලකිල්ල භා සත්කාරය ලැබීමේ අනිප්‍රායෙන් ඔහුකමෙන් මවා පාන රෝග තත්ව) 9. ලිංගික අකුමිකතා 10. ආහාර අනුහව කිරීමේ අකුමිකතා 11. නින්ද සම්බන්ධ අකුමිකතා 12. හැඟීම් පාලනයෙහි නොහැකියාව 13. හැඩිගැසීමේ භා ගැලපී සිටීමේ නොහැකියාව 14. පෞරුෂ අකුමිකතා. 15. ගායතික අවධානයට යොමු වන වෙනත් මානසික අකුමිකතා.

ඉහත ක් මූලික මානසික රෝග සැදී ගෙන එන ඇතුම් රෝගීන් ආධ්‍යාත්මික වරිත ලෙස හැසිරීමේ තැක් තැක් තිබේ. නිදර්ශනයක් ලෙස අවපිච්චය(Depression) සැදීගෙන එන තැනැනුන්තෙක්, තමා ගිහි ගෙය ගැන කළකිරී ඇති බව පෙන්වන විලායකින් හැසිරීමින්, තව්ස්දම් පුරන්තකු වීමට ඉඩ ඇත. මිශ්මුරයෙන් පෙළී, සිත යළි ප්‍රකාණි වන අවස්ථාවෙහි තමාට දේව පැහැවුව ලැබෙන්නේ යැයි යමෙකු විසින් ක්මට ඉඩ ඇත.

ඇතුම් ආධ්‍යාත්මික ගුරුන් ලෙස ප්‍රසිද්ධියේ ක්‍රියා කරන්නන් ස්වාත්ම ආලය(Narcissism) යන මානසික අකුමිකතාවෙන් පෙළෙන බවට සැක උපදියි. ස්වාත්ම ආලයෙන් පෙළෙන්නා තමා අතිපුවීයෙන්, අතියෙ අගනා, උත්තම්යකියි සිතයි. එම කළුපනාව සත්‍ය කර ගැනීමට ඔහු බොහෝ විට ආගම යොදා ගෙන ගාන්තුවරයකුගේ විලායයෙන් හැසිරීමට භා දේශනා කිරීමට පටන් ගනියි. අන්‍යයන්ගේ ගොරව, ප්‍රශ්නය, වැෂම් පිදුම් මත ඔහු මානසික ව යැපයි. තමා පිළිබඳ දැනෙන හිස් කම, නිස්සාරත්වය ජනයාගෙන් ලැබෙන කිරීති ප්‍රශ්නයෙන් වසා ගන්නා ඔහු ඉන් ආත්මීය උත්තේරනයක් ලබයි. ඔහු මවා පාන වරිතයට යටින් බොහෝ විට ඇත්තේ, ආත්ම කේත්තීය වූ අන්‍යයන් රවවා ගෙන තම අවශ්‍යතා ඉටු කරගන්නා, වංක,

හිතුවක්කාර, කාමුක පුද්ගලයෙක් බොහෝ විට, ආකර්ශනීය පෞරුෂ ඇත්තේ වෙති. මතුපිටින් ප්‍රිතිමත්, ගාන්ත්, සැහැල්ල මුහුණක් පෙන්වීමෙහිලා ඔවුනු දක්ෂ වෙති. ඔවුන්ගේ වසයයට හසුවන අනුගාමිකයෝ අවසානයෙහි මහන් මුදාවකට හසු ව එවිත කාලය ම පසු තැවෙති. ඉතා ම දක්ෂ ලෙස ගාන්තුවර වරිත ඔවුන්ට රස පෑ හැක.

## 2. ආධ්‍යාත්මික ප්‍රාන්ති(Spiritual Delusions)

භාවනාවෙහි, යාදාවෙහි, යෝග සාධකයෙහි යෙදෙන සමහරු තමන් අධිමානසික අත්දැකීම් ලැබූ බව බොහෝ විට පවසනි.

- 'මම මෙත්තී රෝධිසත්වයන් දුවුවා'
- 'යේසුස් වහන්සේ මා හමුවේ පෙනී සිටියා'
- 'දිව්‍ය සංගීතය ඇසුරාවා'
- 'දේව මැණියන් පෙනී සිට මට ආකිර්වාද කළා'
- 'මහා ආලෝක බාරාවක් දුර්ගනය වී, මා එය භා එක් වුනා'

මේ එබදු අය පවසන ආධ්‍යාත්මික අනුහුතින් ය. මේවා සත්‍ය දැයි අපට මහන් කුතුහලයක් ඇති වෙයි. මේවා ඔවුන්ගේ ආගමික විශ්වාස අනුව, මනසින් මැවී පෙනෙන ප්‍රාන්ති බවට සැකයක් තැනු. ඇතුම් ග්‍රේෂ්‍ය ආගමික ගාස්තුවරු ද ආධ්‍යාත්මික ගුරුවරු ද තමන්ගේ එබදු වූ අධිමානසික අනුහුතින් පවසා ඇත.

මගේ වැටහිම අනුව, භාවනාවෙන් මනස සියුම් වෙමින්, උත්තරීත්වය කර යදු එක් තලයකින් තව තලයකට සංස්ක්‍රිතය වන අවස්ථාවේදී මෙබදු දුර්ගන පහළ වේ. එහෙන් සිහි තුවණ ඇති ආධ්‍යාත්මික පුද්ගලයෙක් පසුව එවා ප්‍රාන්ති බව හඳුනා ගතිති.

සිතෙහි මෙබදු ප්‍රාන්ති උපදාවන මානසික රෝග ගණනාවක් ඇත. ඉන් එකක් නම් දුවිඩුව අකුමිකතාවයි. (Bipolar Disorder) පහන දැක්වෙන්නේ, මා දුටු එවැනි රෝගියකු පිළිබඳ විස්තරයකි.

එ තැනැන්තා සන්සාසියකු වෙශයෙන් කනරගම දේවාලය අසල කුටියක වාසය කළේ ය. ඔහු යම් කාලයක්, ඉතා උසස්

මහා යෝගීවරයකු සේ හැසිරයි. තමා ඉහළ ම විමුක්තිය පසක් කර ගත්තෙකු සේ කතා කරයි. තමා බුන්ම හා ඒකානම්ය වී සිටින බව කියයි. රේඛ කාලවකවානුවේ ද ඔහු ඒ ප්‍රපාතවත් ප්‍රහාවයෙන් පිරිහි කෙමෙන්, මනසින් වැටුන, කණස්සලන් පෙළෙන, අපිරසිදු යාචකයකුගේ ස්වරුපයට පත් ව කුණු බාල්දී අවස්සමින්, මග අයින් නිදා ගතිමින් කාලය ගත කරයි. දිනක් ඔහුගේ මේ වෙනස්වීම කුමක්දැයි මම විමුක්තිවම්. ඒ කාලයෙහි අයෝහන ජ්‍රේතයකු තම ගැරියට ඇතුළ වී වාසය කරන බව ඔහු කිය.

ද්වීවැව අකුමිකතාවේ ලක්ෂණය වන්නේ, මනෝහාවය එක් කාලයක උත්කර්ෂවත් ව පැවතීම හා ඉත් පසුව පහළ වැටීමයි. මනෝහාවය උත්කර්ෂවත් ව පවතිදේ ආධ්‍යාත්මික පක්ෂයට තැබූරු වූ අය තමා දේව නියෝජිතයන් ය; තමා යෝජිත හිස්තුස් ය, තමා බුද්ධිවරයෙක් ය. ආදී වශයෙන් ප්‍රකාශ කරති, මහා අධිමානසික බලධාරයකු සේ හැසිරයි. එම මානසික උත්කර්ෂණය සිදු වන්නේ, ගැරියේ ඇතුළතින් හා නොර් ඇතුළතින් යන හෝමෝන් අධික ව රුධිරයට එකතු වීම හේතුවන් බව වෙදාවරු පවසනි.

### 3 සක්රීවන ගුණ විරහිතතාවන් පහළ වන පෞරුෂ අකුමිකතා

අප මේ විමසා බලන්නේ මූලික ආධ්‍යාත්මික ව්‍යාධි වර්ග ය. මානුෂික ගුණයෙන් තොර වන විට පුද්ගලයා අස්වාහාවික මානසිකත්වයකට පත්වෙයි. බොහෝ ආගම්වල මෙබදු පුද්ගලයෙන් පවකාරයන් සේ සඳහන් කරයි. පාපය වනාහි ආධ්‍යාත්මික රෝග තත්ත්වයක් ලෙස ආගමික සාහිත්‍යයේ දැක්වෙයි. පාඨී මනස යනු පැහැදිලිව ම, මානුෂික ගුණයෙන්, සත්ත්වන ගුණයෙන් තොර වූ දුෂ්චාර්යක, සතුවත්න් තොර, විනාශකාරී පක්ෂයට යොමු වුවකි.

ඇමෙරිකානු මනෝවිද්‍යාඥ ජ්‍යෙහුම් මාස්ලෝ මේ මානසික තත්ත්වය Metapathology හෙවත් හවුව්‍යාධි ලෙස හඳුන්වයි. ඔහු විස්තර කරන පරිදි ආධ්‍යාත්මික ජීවනය ස්වභාවික ජීවනයෙහි අවශ්‍යතම අංශයකි. උත්පත්තියෙන් මිනිසා තුළ ඒ සඳහා ප්‍රව්‍යතාවක් පවතියි. එහෙත් එය ලිංගික ආකාව වැනි ආවේග හා සංස්ක්‍රිතාත්මක ව බලන විට දුර්වල ය. එසේ වුව ද එම සහඟ ප්‍රව්‍යතාවට එරෙහි ව සීවක්වන විට, පුද්ගලයාගේ ආත්මහාවය ව්‍යාධිගත වේයි. මෙබදු මානසිකත්වයකට පුද්ගලයෙන්

ඇද වැටීමේ ප්‍රධාන හේතුවක් හැටියට මාස්ලෝ දකින්නේ, නාමින සමාජයෙහි හරසුන් බවයි. හොතිකවාදී සමාජයක මුනුම්පයාට උකහා ගැනීමට, හරයක් නැති වීමේ හේතුවන් ආධ්‍යාත්මික හිස බවක් සමාජයේ පහළ වී තිබේ. මාස්ලෝ දක්වන හව ව්‍යාධි මෙයේය.

\* පරාරෝපනය: තමාට තමා වෙනුවන් කිසිවක් කර ගත නොහැකි ය යන පරාලිත ආකල්පය.

\* ජීව උද්යෝග නිනතාව: කිසිවක් කිරීමට උත්ත්වුවක් නැතිවීම.

\* ජීවිතයේ අර්ථිතිනතාව: ජීවත්වීම නිරර්ථකය, නිෂ්ප්‍රය යන හැඳුම.

\* සතුවුවීමට හා විනෝද්වීමට නොහැකියාව.

\* ජීවත්වීම, වැඩ කිරීම, එදිනෙදා කටයුතු කිරීම වධයක් සේ දැනීම.

\* ඇතුළත හිස හා නිස්සාරබවක් දැනීම.

\* නිරන්තර දේශීලනස් සහගත බව.

\* මරණයට තැබූරු වූ සිතුවිලි හා ආකල්ප ඇතිවීම.

\* තමා සමාජයට අනවාය ය: නිෂ්ප්‍රයෝගනවත්ය යන හැඳුම \* නැෂ්ටාප්‍රක්ෂාව

\* හැම දේම හෙලා දැකීම, අශුද්ධාව. (Cynicism / loss of faith)

\* අධිෂ්ඨාන ගක්තිය බිඳ වැටීම.

\* අරමුණු විරහිතතාව: තම ජීවිතය අරමුණක පිහිටුවා ගත නොහැකි වීම.

\* මනුෂා සම්බන්ධතාවෙහි දුබලතාව: තම හිතවතුන්, දේමාපියන් හා ඇාති මිත්‍රාදීන්ට මානුෂිකව සම්බන්ධ වීමේ නොහැකියාව

\* විනාශකාරී හැඳුම නිතර පහළ වීම

(බලන්න: Abraham Maslow ( The Farther Reaches of Human Nature(P.307)

මෙබදු සංණ මානසිකත්ව පුද්ගලයෙකු තුළ වැඩින්නේ සත්ත්වන ගුණ විරහිත ව ජීවත්වීම නිසා බව මාස්ලෝ පවසයි. ඔහු එය මෙසේ පෙන්වා දෙයි.

- igyk (  
i; a<sup>o</sup>jk .+Kh
1. සත්‍යය/සත්‍යවාදීව
  2. යහපත
  3. සෞන්දර්යය
  4. සමාධිය/සමස්තතාව
  5. ස්ථීරිතතාව
  6. අද්විතීයතිය
  7. පුරුණතිය
  8. පුරුණ නිමාව
  9. සාධාරණතිය
  10. සරල ජීවිතය
  11. ඇතුළත සාරචන් බව
  12. නිරායාසී පහසු ජීවනය
  13. කෙළිලොල් බව
  14. ආත්ම තහසිය
  15. අර්ථවත් ජීවිතය

ඉහත දැක්වූ අර්ථකථනය උපයෝගී කර ගෙන පුද්ගලයන්ගේ විෂම මනෝහාවවල මූල හේතු හඳුනා ගැනීමට අපට හැකියාව ලැබේ. උදාහරණයක් ගතහොත් යමෙකු වාචනික ව හැඳිරෙතියි සිකමු. ඔහු තුළ ඒ අනුමිකතාව ගොඩනැගී ඇත්තේ, තමා ජීවත් වූ පවුල් පරිසරය ඇතුළු සමාජ පරිසරයෙහි සත්‍යවාදී බව ඔහු අත්දැක නොතිබේයි. එබැවින් ඔහු සත්‍යවාදී බව නැමති සත්ථීවන ගුණය සිය ආත්මහාවයෙන් අත්දැක නොමැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ, සිත වංචාවයට හා

úryš; ;dfjka  
yg.kakd  
ufkda;jHdâlFj

1. වංචාවය
2. නුපුර
3. අගෝහනතිය
4. විශිෂ්ට සිත.විසම්බන්ධතාව
5. මිය ගියා බඳු හැඟීම/යාන්ත්‍රික ජීවිතය
6. හැම දෙයක් ම ඒකාකාරව දැකීම
7. අයම්පුර්ණ හැඟීම, හැම දේක ම අඩුවක් දැකීම
8. හැම දෙයක් ම අයම්පුර්ණව තීම කිරීම
9. අසාධාරණයට බර සිතුවිලි/ අහිලාප
10. ජීවිතය සංකීර්ණ කර ගැනීම හා අවුළ කර ගැනීම
11. ඇතුළතින් දුගීවීම. කළකිරීම
12. ආයාසකාරී ජීවිතය
13. හාස්‍ය නොදැනීම/හාස්‍යයෙන් නොරිවීම
14. අන්‍යන් මත යැළීම
15. අර්ථගුණය ජීවිතය

වංචාවට නැමුණු වීමයි.

#### 4. වැරදි ආධ්‍යාත්මික උපදේශනයෙන් අයි වූ මානසික අනුමිකතා

ආධ්‍යාත්මික ගමනේදී තමාට වඩා පෙරට හිය තැනැත්තන්ගේ ඇපුර, මග පෙන්වීම හා ආදර්ශය අපට බොහෝ විට අවශ්‍ය වේ. එහිදී වැරදි ගුරුවරයකුගෙන් මහත් හානි සිදු විය හැක. ආධ්‍යාත්මික ගුරුවරුන් ලෙස විවිධ ව්‍යාජ පුද්ගලයෝ, මානසික අනුමිතාවලින් පෙළෙන්නේ, වාචනිකයෝ, සවාත්ම ආලයෙන් පෙළෙන්නේ, නිසි අවබෝධයක් නොලද්දේ ඉදිරිපත් වෙති. වැරදි ආධ්‍යාත්මික ගුරුවරුන් කෙරෙහි පොදුවේ පහත දැක්වෙන විෂම වර්යා ඇත.

1. ශිෂ්‍යයාගේ බුද්ධිය වැඩි කර ගෙන, ඔහුගේ ස්වාධීන විවාරය දුර්වල කර, තමාට අවනත කර ගැනීම.
2. තමාගේ අධිකාරිය කොන්දේසි විරහිත ව, ප්‍රශ්න කිරීමෙන් තොර ව පිළිගැනීමට බලපැමි කිරීම.
3. තමාගේ බැබලීම උදෙසා ශිෂ්‍යයා යොදා ගැනීම.
4. ශිෂ්‍යයාගේ ප්‍රජාලෝකතාය අවදි කිරීම වෙනුවට වතු ව හා සියුම් ව ඔහු අනවබෝධ මට්ටමෙහි තබා සිටීම.
5. ශිෂ්‍යයා යාච්‍යිව ව තම අනුගාමිකයකුව තබා ගැනීමට ක්‍රියා කිරීම.
6. තම විෂම වෙනතා හා පොරුණ දුර්වලතා සාධාරණය කිරීම.

යහපත් ආධ්‍යාත්මික ගුරුවරයා ඊට හාන්තපසින්ම වෙනස් ගති ලක්ෂණයෙන් යුතුක්ත ය. ඔහු තම ප්‍රතිරුපය විශාල කොට නොදැක්වන අතර ඉතා නිහතමානී මට්ටමක සිට ක්‍රියා කරයි. ශිෂ්‍යයා තමා වෙත දිගින් දිගට තබා ගැනීමට ක්‍රියා නොකරයි. හැකි හැම විටම, සම මට්ටමේ මිතුරුකු ලෙස ක්‍රියා කරයි. තම අවබෝධය නිහතමානී ව ශිෂ්‍යන් සමග බෙදා හදා ගනියි. ශිෂ්‍යයාගෙන් ආත්මීය යටහන් බව අපේක්ෂා නොකරයි.

#### 5. ආධ්‍යාත්මික අනුග්‍රහීන් තම මානසික අනුමිකතා කෙරෙන් දුකාග කිරීම.

ඇතුම් පුද්ගලයන් තමා බුජ්ම ය, තමා ගැලවුම්කරු ය, වැනි ප්‍රකාශ කරන බව අපි පෙර සඳහන් කළේම්. එවා ඇතුම් මානසික අනුමිකතා නිසා ඇති වන ප්‍රාන්ති වන බව අපි පෙන්වා දුනිම්.

එහෙන් සියලු පුද්ගලයන් කරන එබඳ ප්‍රකාශ ප්‍රාන්තිය කිම් පවු විනිශ්චයකි. සත්‍යය අවබෝධ කරගත් පුද්ගලයන් ද එසේ ප්‍රකාශ කරන අවස්ථා තිබේ. බුද්ධ්‍යවහන්සේ, යේසුයේ වහන්සේ ඩේ. ක්‍රිජ්ජමූර්ති වැනි ග්‍රේෂ්‍ය ආධ්‍යාත්මික ගුරුවරුන් එබඳ ප්‍රකාශ කළ අවස්ථා ඇත.

සත්‍යය සැබේන් ම අවබෝධ කර ගත් නිර්වතාජ පුද්ගලයෝ ඉතා ම අවශ්‍ය වූ අවස්ථාවක හැර එසේ ප්‍රකාශ නොකරති. යමෙක් නිතර එසේ පුසිද්ධ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු සැක කිරීම වටි.

එබඳ ප්‍රකාශ මගින් උත්තර මනුෂ්‍යනවය පුදර්ණය කරමින් හැසිරෙන තැනැත්තා එසේ කරන්නේ, සැබේන්ම යම් උසස් දර්ණයක් දැකීම් නිසා ද විය හැක. තමන් දුටු දර්ණය ඔහුගේ මනසට ඔරොත්තු නොදෙයි. ඔහුට එහි ප්‍රබලතාව දරා ගත හැක. එහෙයින් ඔහු එය අනාශයන්ට ප්‍රකාශ කරයි. මෙහි ඇත්තේ, නොමේරු මානසික ස්වභාවයකි.

මම හැසිරෙමෙහි තව ස්වරුපයක් තිබේ. යමෙකු යම් මානසික අකුම්කතාවක් තිබියදී යම් හෙයින් සත්‍යය දර්ණය කළේ නම්, ඔහුගේ තමාගේ එම අකුම්කතාව තුළ සිට ම සිය ආධ්‍යාත්මය ප්‍රකාශ කරයි. නිදර්ණයක් ලෙස යමෙකු තම ආගම හා කෙරෙහි විශ්වාසය දැඩි ව ගුහණය කර ගෙන, සිරින්නේ යැයි සිතමු. ඔහු සත්‍යය දුටුහොත්, එය ප්‍රකාශ කිරීමට පෙළඳීන්නේ ද බොහෝ විට, තම පුපුරුදු සාම්ප්‍රදායික ලබාධිය තුළ සිට ය. ජීවිතය අර්ථභාත්‍ය යැයි දීර්ඝ කාලයක් තිස්සේ සිතා සිටි පුද්ගලයකු සත්‍යය දුටුහොත් එය ප්‍රකාශ කිරීමට පෙළඳීය හැක්කේද, අර්ථභාත්‍යතාව කේත්තීය සංකල්පය කර ගෙන ය. කෙසේ වෙතත් විව වඩා ඔහු පුර්ණ සත්‍යයට විවෘත වෙතම්, එම අධානග්‍රාහිත්‍ය හීන වී ගොස්, විවෘත ව එය ප්‍රකාශ කිරීමට නැතුමු වනු ඇත.

මේ පරිවිශේදයෙහි දී අප කළ විමර්ශනයෙන් ගම් වන මූලික සත්‍යයන් කිපයක් ඇත. පළමු කොට ආධ්‍යාත්මික සෞඛ්‍යයේ ස්වභාවය ද අවශ්‍යතාව ද අපි වටහා ගතීමු. ආධ්‍යාත්මික යැයි කිව හැකි ව්‍යාධි පවතියි. ඉන් සමහරක් ගායනික වශයෙන් ප්‍රතිකාර ලැබිය යුතු මානසික අකුම්කතා මුළු වෙයි. සමහර මානසික අකුම්කතාවලින් පෙළෙන්නේ, ද ආධ්‍යාත්මික වරිත ලෙස හැසිරීමට පටන් ගෙන, ඇතැම් විට අනුගාමිකයන්ට මහන් විනාශ පමණුවති. ඔවුන් නොමග යවති.

අපි ආධ්‍යාත්මික ව්‍යාධි වර්ග පහක් අවසාන වශයෙන් හඳුනා ගෙමු. මේ සියල්ලෙන් හෙළිවන වැදගත් ම සත්‍යය නම්, අප ආධ්‍යාත්මික ජීවිතය සේවීමට පෙර මානසික වශයෙන් නිරෝහි විය යුතුය යන්නයි. මනසේ කවර හෝ අකුම්කතාවක් තිබුණහොත්, එය ආධ්‍යාත්මික අකුම්කතාවකට හේතු විය හැකිය. ආධ්‍යාත්මය සේවීමට පෙර තම නොවිසුන මානසික ගැටුළු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙයින් තවදුරටත් ගම් වන්නේය.

ආධ්‍යාත්මික සෞඛ්‍යයෙහි දිනාත්මක ලක්ෂණ ද අප මෙහි සාකච්ඡා කළ යුතු ව ඇත. ඒහුම් මාස්ලේ ආධ්‍යාත්මික සෞඛ්‍යයෙහි මූලිකාංග ලෙස දැක් වූ සන්නීවන ගුණ යළි අපේ අවධාරණයට ලක් වීම අවශ්‍ය ය. මේ සන්නීණ වර්තමානයේ අප සිටින පුද්ගල විජානය හෙවත් විත්ත වෙතසියක තුළ සිට අත්දැකිය දැයි සැක සහිත ය. පුද්ගල විජානය තුළ සිටින්න් බුද්ධ්‍යවහන්සේ හැදින්වුයේ පාථ්‍යන්නයා ලෙස ය. 'සියලු පාථ්‍යන්නයා මානසික රෝගීභු යැ'යි බුද්ධ්‍යවහන්සේ පෙන්වා දුන්හ. මෙයින් ගම් වන්නේ, සැබැඳු ආධ්‍යාත්මික සුවතාවට පැමිණෙන්නේ, පුද්ගල විජානය පාරගමනය කළ තැනැත්තන් බවය. අප ප්‍රමුද්ධනය යනුවෙන් මෙහි සඳහන් කළේ එම සංසිද්ධියයි. එයින් සත් ජීවනය හෙවත් සත්‍ය ජීවනය හෙළි වෙයි. පෙර සඳහන් කළ මාස්ලේ දැක්වූ සන්නීවන ගුණ 15 යළි අපි සලකා බලමු. ඒවා මෙයේය.

**1. සත්‍යය /සත්‍යවාදීවි:** පුබුද්ධනයට පත් වූ මනුෂ්‍යයා (පුබුද්ධ මනුෂ්‍යයා) නිරන්තරයෙන් විශ්වයේ පරම සත්තාව අත්දකියි. ඒ හේතුවෙන් ඔහුගේ මූලාව පුහීන වේ. ඒ වෙනුවට ඔහුගේ ජීවිතය සත්‍යය විසින් මෙහෙය වනු ලබයි.

**2. යහපත:** ඔහු බහුල ව පරම යහපත අත්දකියි. යහපතෙහි පිහිටා සිටිමෙහි මහන් සුවතායක්, සැන්සිල්ලක් හා ආරණ්ඩාවක් ඔහු හඳුනීයි.

**3. සෞන්දර්යය:** ජීවත්වීමේ ගැමුරු සුන්දරන්වයක් ඔහු හඳුන්නේ ය. එමෙන් ම ස්වභාවික ලෝකයෙහි ජීවමාන වලත්කාරය ඔහු අත්විදියි

**4. සමාධිය/සමස්කතාව:** ඔහුගේ සිත බහුල ව සමාධියෙහි සුවතාව නිරායායෙන් පැමිණයි. එහි දී සියල්ල සමස්කයක්

ලෙස ඔහු දකිනි. මෙය පැරණි ගුන්ප්‍රවල ඒකත්වය යනුවෙන් ද හඳුන්වා තිබේ. සියල්ල එක ය යනු දැකුම ඉත් පහළ වේ.

**5. සරීරිතාව:** ප්‍රඛුද්ධත්වය සමඟ තීවු සරීරිතාවකට පුද්ගලයා පත් වෙයි. සැම මොහොතක ම ඒ සරීරිතාව ඇත. ප්‍රබෝධය එම සරීරිතාවෙහි එක් ස්වරුපයකි. ලමයින් සරීරිබවට කඳීම නිදුසුන් ය.

**6. අද්විතීයත්වය:** තමා සුවිශේෂ වූ මනුෂ්‍යයකු ලෙස ඔහු ගැඹුරින් හඟියි. එපමණක් නොව දකින සැම මනුෂ්‍යයකු ම, සත්වයකු ම, ගහකොල ඇතුළු ස්වාහාවික වස්තුන් ද අසම සම ලෙස ඔහු දකිනි. සැම කෙනෙක්ම, සැම දෙයක් ම අපුර්ව නිර්මාණ වේ.

**7. පුරුණත්වය:** ජීවිතයේ පරම පුරුණත්වය ඔහු ගැඹුරින් හඟියි. ඔහු මානව පරිනාමයේ පරිපාකයට පැමිණ සිටියි. ඉත් ඔබට ලබා ගත යුත්තක් ඔහු නො හඟියි.

**8. පුරුණ තිමාව:** සැම කාර්යක්ම පුරුණ ව නිම කිරීමේ විශේෂ ගුණයක් ඔහු තුළ පහළ වේ. ඔහුගේ ජීවත්වීම මෙන් ම මිය යැම ද පරිපුරුණ ය.

**9. සාධාරණත්වය:** ප්‍රඛුද්ධ මනුෂ්‍යයා තුළ සාධාරණත්වය කෙරෙහ නිසඟ නැඹුරුවක් පහළ වෙයි. ඔහු අසාධාරණ ත්‍රියාවකට නොපෙළයෙන යුත් ය. ඔහු අසාධාරණය නොඉවසයි.

**10. සරල ජීවනය:** ලද දෙයින් සැහි, අවස්ථාවට අනුකූල ව සැකසී, භැඳුලුපු ජීවිතයක් ඔහු ගත කරයි.

**11. ඇතුළත සාරවත් බව:** තමා ඇතුළතින් පෙනෙයින් ය යන හැඳුම ඔහු නිතර අත්දකියි. ඔහු ප්‍රඡාවෙන්, ගුණයෙන් හා මානුෂික හැඳුම්වලින් පෙනෙයින් ය.

**12. නිරායායි පහසු ජීවනය:** ලෝකය සමඟ නොගැලී, අරගල නොකර, පහසුවෙන් ජීවත්වන සැරී ඔහු දනියි.

**13. කෙළිලොල් බව:** ඔහු හාස්‍යයට ප්‍රිය කරයි. අමයෙකු බුදු කෙළිලොල්බවකින් ඔහු ජීවත්වෙයි.

**14. ආත්ම තෘප්තිය:** ඔහු ගැඹුරින් ජීවිතයෙහි සැහිම අත්දකියි.

**15. අර්ථවත් ජීවිතය:** තමා ජීවත්වන ආකාරය හා මනුෂ්‍ය ජීවිතයෙහි අර්ථවත් බව ඔහු හඟියි. මේ අර්ථවත් ව ජීවත්වීමේ ගුණය ඔහුගේ සිතුවිලි, වචන හා හැසිරීම කෙරෙන් පිළිබඳූ

වේ. ආධ්‍යාත්මයෙන් වැඩින්නට වැඩින්නට ඉහත දැක්වූ මානුෂික ගුණ පුද්ගලයා තුළ නිරායාසයෙන් පහළ වේ.

### වියව ගෙතිය.

ආධ්‍යාත්මික සෞඛ්‍යයෙහි විභිජ්ට විහවතාවක් වන්නේ, විශ්ව ගක්තිය අන්දුකීමයි. මේ වැන මෙකළ මහත් සේ ජනප්‍රිය වෙළින් පවතින අතර එය නොයෙක් දෙනා නොයෙක් අර්ථයෙන් හාවිතය කරති.

ප්‍රඛුද්ධනයෙන් සිත නිර්මල විභානයට විවෘත වන බව පෙර අඩි සඳහන් කළේමු. නිර්මල විභානය නිරාවරණය වීමන් සමඟ, නිර්මල ත්වරණය උත්තේෂනය වෙයි. පැරණි ආධ්‍යාත්මික ගාස්තුවල මේ සංයිද්ධිය ගක්ති ගැරුයෙහි අවදිවීම යනුවෙන් හැඳින්වෙන අතර යෝග ගාස්තුයෙහි ක්ෂේවලති ගක්තිය අවදිවීම යනුවෙන් ද හැඳින්වේ. එහිදී විශ්වයෙහි අනන්ත වූ නිර්මාණ ගක්තිය සමඟ විභානය සම්බන්ධ වෙයි. ඉහත ක් තව ජීව ගක්තිය පහළ වන්නේ විශ්ව ගක්තියට සම්බන්ධ වීම තුළිනි.

මේ ජීව ගක්තියේ උදෑෂීපනය හේතුවෙන් මහත් කායික, මානසික හා ආධ්‍යාත්මික ප්‍රබෝධයක් පුද්ගලයා තුළ පහළ වේ. තමා තුළ ජීව ගක්තිය උතුරා යනු සේ එවිට තමාට දැනෙයි. මෙය වනාහි පුරුණ සෞඛ්‍යය එහි උච්චතම මට්ටමෙන් අත්දකින අවස්ථාවකි.

ආධ්‍යාත්මික ව පහළ වන ජීව ගක්තිය පුද්ගලයා හැම ආකාරයෙන් ම නිරෝගී කරයි. මේ උදෑෂීප්ත ජීව ගක්තිය විවිධාකාර අධිමානසික ගක්ති ද අවදි කරයි. මෙබදු පුද්ගලයෙකුගේ ප්‍රාර්ථනා ස්වභාව ධර්මය විසින් ඉටු කර දෙන ආකාරයක් දක්නට ලැබේ.

තමා තුළ පහළ වූ ජීව ගක්තිය ස්පර්ශය මගින් තව ගැරුයෙකට සම්ප්‍රේෂණය කළ හැකි වේ. මේ මගින් රෝගීන් සුවපත් කිරීමේ හැකියාව පහළ වේ. එසේ සම්ප්‍රේෂණය වූ ජීව ගක්තියෙන් රෝගියාගේ ප්‍රතිගක්තිය වැඩිම හේතුවෙන් ඔහු සුවපත් වන්නේ ය.

ආධ්‍යාත්මික සුවතාව අපට හැදුරුය හැකි හොඳම මූලාශ්‍ය වන්නේ ප්‍රඛුද්ධනයට පත් වූ මුත්තිවරුන්, ප්‍රාදුයන් හා සාධාවරුන් ගේ ජීවන වැන්තාන්ත් ය.

## 10 ආධ්‍යාත්මික සංවර්ධනය හා මොළය

ආධ්‍යාත්මික සංවර්ධනය හා සම්බන්ධ විවිධ මානසික තත්ත්ව මේ ග්‍රන්ථය පුරා අපි විමසා බැලුවෙමු. විද්‍යාත්මක ව ඒවා කොනෝක් දුරට සත්‍ය ද ? මේ පරිවිශේෂයෙහි අපි ඒවා ඒවා විද්‍යාත්මක දූෂ්චරී කෝණයෙන් බලා තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපේ මානසික හා ආධ්‍යාත්මික හැකියා අවසාන විශ්‍රායේදී ගාරීරික තත්ත්වයි; විශේෂයෙන් ම මොළයෙහි, හඳුයෙහි හා ස්තායු පද්ධතියෙහි විෂවතා යි.

ආධ්‍යාත්මය යනු කුමක්දැයි ඒවා විද්‍යාත්මක ව වෙන් කර හඳුනාගත හැකි ය. ඒ මොළයෙන් නිකුත් වන එක්තරා තරුණ විශේෂයකිනි. ආධ්‍යාත්මය අවදි වෙන් ම, මොළයෙන් ඇල්ඹා නැමති තරුණ විශේෂය නිකුත් වන්නේය. ඉලෙක්ට්‍රොලික්ස්ගලොග්‍රැෆ්(EEG) යන්තුයෙන් ඒ තරුණවල සටහන් ලබා ගත හැකි ය. මොළයෙහි නියුරෝන සෙලවල හියාකාරිත්වයෙන් ජනනය වන සියුම් විදුලියෙන් ප්‍රධාන වශයෙන් බේල්ටා, තිටා, ඇල්ඹා හා බිටා යනුවෙන් තරුණ වර්ග සතර නිකුත් වේ.

### මොළයෙන් පිටවන ප්‍රධාන තරුණ හතර

- සටහන 10 ඇල්ඹා
- බිටා
- තිටා
- බේල්ටා

යමෙකු සිහින නොදු ගැඹුරු නින්දේ සිටින විට, මොළය, තත්පරයට කම්පන වාර 2 සිට 3.99 දක්වා ඇති බේල්ටා තරුණ උපදියි. මේ අවස්ථාවෙහි ගාරීරික වර්ධනය සිදු කරන වර්ධන හෝරෝනය නිකුත් වන්නේ ය. මද නින්දේ දී හා ගැඹුරු විවිකයේ දී මොළයෙන් තත්පරයට කම්පන වාර 4 සිට 7 දක්වා වූ තිටා තරුණ නිකුත් වේ. මොළය මතා අවදි සිහියට පත් ව, ඉතා ගාන්ත, සන්සුන් සමාධියෙහි සිටින විට

ඇල්ඹා තරුණ උපදියි. ඒ තරුණ තත්පරයට කම්පන වාර 8 සිට 13 දක්වා වේ. මොළය රට වඩා ක්‍රියාකාරී ව පවතින විට, කම්පන වාර 13 සිට 40 දක්වා වූ බිටා තරුණ නිකුත් කරයි.

සාමාන්‍යයෙන් එදිනෙදා මනස ආත්මියට පමුණුවන වැඩවල නිරත ව සිටියදිය බිටා තරුණ උපදින්නේ. රුපවාහිනිය නරඹන විට, යම් කරදායකින් සිත නොසන්සුන් ව හා අවිතියෙන් ව පවතින විට, සිත වෙශයන කළුපනාවක නිරත ව සිටින විට බිටා තරුණ මොළයෙන් විහිදෙයි.


ඉහත කි මොළයෙහි තරුණ අතර ඇල්ඹා තරුණ ගාරීරික වශයෙන් ද මානසික වශයෙන් ද ඉතා හිතකර ය. එහි මහත් වූ ස්වයං ප්‍රතිකාර ගුණයක් පවතියි. එම මානසිකත්වයෙහි සිටින විට, රෝග හා සටන් කළ හැකි ප්‍රතිශක්ති මට්ටම ඉහළ යයි.

හාවනාවේදී මොළයෙන් නිකුත්වන ඇල්ඹා තරුණ හේතුවෙන් එව්.අයි.වී. ආසාදනයෙන් පෙළෙන රෝගීන්ගේ ශ්වේතානු සෙල විනාශ වීමේ විගය සිහි වන බව කුලීලෝනියා ලොස් ඇන්ජ්ලස් විශ්ව විද්‍යාලයයේ බෙවිඩ් කෙසේවෙල් පාලන කණ්ඩායම් පරික්ෂණයකින් සනාථ කළේ ය.

නිතර ඇල්ඹා තරුණ මට්ටමේ සිටින ප්‍රදේශලයෝ, අනුෂ්‍යාත්මක හා තිර්මාණකීලිය. යම් නිර්මාණකීලි අදහසක් හෝ විසඳුමක් සිහි පහළ වන්නට පෙරන් පහළ වන විටන් ඇල්ඹා තරුණවල උදෑස්පනයක් සිදු වේ. ඉන් විශේෂ ජවයක් ගැනුම් පිටත ඇති වේ. ඇල්ඹා තරුණ ගක්ති ගරීරිය හෙවත් ප්‍රාණ ගරීරිය අවදි කරයි.

විත්තා ගාන්තිය ද තිවු වේ. ඇල්ඹා තරුණ තිවු වී ගොස්, අවසානයෙහි විස්තාරය (amplitude) නැතුව ගොස් එකම රේඛාවක් බවට පත්වේයි. ( state of amplitude suppressed - silent and flat) එය භාවනාවෙන් උත්කෘෂ්ටවම ගාන්තිය අන් දකින අවස්ථාවේයි.

ඇල්ඹා තරුණ පිළිබඳ කුතුහලය වහින කරුණක් තම් එය පාලිවියේ කම්පන තරුණ හෙවත් ප්‍රමාන් සංදේශවතියට සමාන වීමයි. ඇල්ඹා තරුණ අප පෙර දැක්වූ පරිදි කම්පන වාර (භාර්විස්) 8 සිට 13 වන අතර ප්‍රමාන් සන්දේශවතිය භාර්විස් 7.83ක් වේ. ප්‍රමාන් සන්දේශවතිය යනු පාලිවි ගෝලය හා වළාකුල් පවතින අවකාශයෙහි සන්දේශවති තරුණ මාලාවයි. භාවනාවෙන් සමාධිය අන්දුවූ අය තමා පරිසරය හා විශ්වය



සමහ ඒකාත්මීය වූවායැයි පවසන්නේ තම ඇල්ලා තරංග ප්‍රමාන් සන්දේශවතිය සමහ සංගත විම බව මෙයින් පැහැදිලි වේ.

1960 ගණන් වල යුරෝපයේ එක් පර්යේෂකයෙක් ප්‍රමාන් සන්දේශවතිය ඇතුළ නොවන පරිදි රීයම් තහවුලින් ආවරණය කළ කුටියක් තුළ මිනිසුන් කළේඩායමක් ඇතුළ කර ඔවුන්ට එහි යම් වෛලාවක් සිටින්නට සැලැස්සුවේය. එවිට ඔවුනු අනුක්‍රමයෙන් මානසික ව වික්ෂ්පේෂ වන්නට පටන් ගත්ත. මෙයින් හෙළුවන්නේ අපේ නිසි ලෙස ක්‍රියාකරන්නේ හර්ටිස් 7.83 තරංග මාලාව පරිසරයේ පවතින විට බවය.

ඇල්ලා තරංග නිකුත් වන අවස්ථාවහි මොළයෙහි ඉගෙනුම් මට්ටම ඉහළ යන බව පර්යේෂකයන් විසින් සෞයා ගෙන ඇත. පන්තියක පාඩම අරඹන විට, සිසුන් මානසික ව සංසුන් බවට පත් කර, ඉගෙන්වීම කරන විට, ඔවුන්ට වඩා හොඳින් ඉගෙන ගත හැකි බව පළපුරුදු ගුරුවරු දනිති. මොළයෙන් ඇල්ලා තරංග නිකුත් වන අවස්ථා ලෙස, භාවනාව, සමාධිය, යෝග ව්‍යායාම හා තායි කී ව්‍යායාම, දිය මත සැහැල්ලුවේ පාවී යැම්, සොලුරු තිසිල ස්වභාවික පරිසරයක සැනසිල්ලේ සිටීම, සිත සන්සුන් කරන සංයිතයකට සවන්දීම, ධම් ග්‍රන්ථයක් කියවීම, ගැඹුරු ධර්මයකට සවන්දීම, ආගමික ස්තේනු සර්ස්ජ්‍යායනා කිරීම හා ඒවාට සවන්දීම දැක්විය හැක. මෙයේ ඇල්ලා තරංග මත්‍යාංශයාගේ ආධ්‍යාත්මයේ ක්‍රියාකාරකත්වය දක්වයි. ආධ්‍යාත්මික පුද්ගලයා වනාතී තීරණ්තර ව මොළයෙන් ඇල්ලා තරංග නිකුත් වන මානසිකත්වය තුළ ජීවත්වන්නෙකි.

#### හඳය හා ආධ්‍යාත්මය

ආධ්‍යාත්මය හා හඳයෙහි ද සපුළු සම්බන්ධතාවක් පවතියි. මත්‍යාංශ හඳය පුදු ගක්තිමත් පේක්වලින් සැදුන ඉන්දියක් ලෙස මැතක් වන තුරු සිතන ලදී. තමුත්, මැත කාලීන පර්යේෂණවලින් හඳයෙහි පේක්වලින් සියයට 60-65 ක් අතර ප්‍රමාණයක් සැදු ඇත්තේ, මොළයේ පවතින ව්‍යුහයේ නියුරෝන සේලවලින් බව අනාවරණය වී ඇත. ඒවා මොළයේ මෙන්ම තන්තුවලින් සම්බන්ධ වී ඇති බැවින් හඳයට ද ඉගෙනීමට, සිතීමට, හැකිමට, විනිශ්චය කිරීමට හා දැන ගැනීමට හැකියාව පවතියි. මේ අනුව බලන කළේ හඳය අපගේ දෙවන මොළය වන්නේ ය. හඳයෙන් විහිදෙන ග්‍රාහක හා සම්ප්‍රේෂක තන්තු මගින් එය මොළයෙන් හා ගේරයේ සියලු ඉන්දියන්ගෙන් තොරතුරු ලබා ගන්නා අතර තම සංඛා ඒවා කරා සන්නිවේදනය කරන්නේ ය.

හඳයෙහි පවතින මේ බුද්ධිය, හඳය සාක්ෂිය ලෙස අප තුළ ක්‍රියාකරන ආකාරය අන්තරාවලෝකනයෙන් අපි කුවුරුත් අත්දකිමු. ඇතැම් විට, එය මොළයේ තීරණවලට විරුද්ධ වී තැගී සිටියි. වැරදි ක්‍රියාවක් කළ විට පසුතැබෙන්නට පටන් ගතියි. හඳයේ බුද්ධිය විශේෂයෙන් ම ක්‍රියාකරන්නේ ස්වාභාවික -මානුෂික-හැඟම් මත පිහිටි සඳාවාරය මත බව ද අන්තරාවලෝකනයෙන් පෙනේ. අප තුළ මෙත්‍රිය, දායාව, සෙනෙහසි, සෙන්දර්යය, සතුට, සංවේදිතාව ආදී මානුෂික සාරභදීම පහළ වන්නේ, තර්කානුකුල ව සිතන මොළයෙන් නොව, හඳයෙන් බව පැහැදිලිය. අපට මේ අවබෝධයෙන් පාසල් අධ්‍යාපනය නව අර්ථ කළනයකට ලක් කළ හැකි ය. වර්තමාන පාසල් අධ්‍යාපනය කෙතෙක් දුරට ලමයින්ගේ හඳය සංවර්ධනය කරයි දැයි අපට විමසීමක් කළ හැක.

එෂුහම් මාස්ලෝ තම The Farther Reaches of Human Nature නැමුත් ගුන්ප්‍රේයෙහි, හඳයෙන් තැගෙන සහත සාරභදීවලට පිටුපා මත්‍යාංශයා ක්‍රියාකාරීමෙන් එක්තරා මානසික ව්‍යාධි විශේෂයක් හට ගන්නා බව පෙන්වා දෙයි. ඔහු ඒවා හවා ව්‍යාධි (meta pathologies) යනුවෙන් නම් කරයි. (බලන්න 9 න පරිවිශේදයේ 88-90 පිටු) මේ හවා ව්‍යාධි වර්තමාන සමාජයෙහි පුද්ගලයන් තුළ ම බහුල ව දකින්නට තීවීම අභාගා සම්පන්න ය.

හඳය පැහැදිලි ව වින්තවේහි බුද්ධියෙහි කේන්දුස්ථානය වෙයි. යම් අවස්ථාවක පහළ වන වින්තවේග පලමුකාට තීරණය කරන්නේ, හඳය විසිනි සි කීම තිවුරදිය. එම තීරණය මොළයෙහි වින්තවේග උපද්‍රවන තලමසය අයත් පුද්ගලයට යැවීමන් සමහ, එම වින්තවේගය උදිපනය වේ.

හඳය පිළිබඳ මැතක සෞයා ගන්නා ලද තව වැදගත් කරුණක් වන්නේ, එය ජේව විද්‍යුත් ගත්තියක් ජනනය කරන ඉන්දියක් ද වන බවයි. මොළය ද ජේව විද්‍යුත් ගක්තිය ජනනය කරයි. හඳයෙහි ප්‍රබල ක්‍රියාකාරකත්වය සඳහා ඒ විද්‍යුත් ගක්තිය අවශ්‍ය ය. හඳයෙන් තිකුත් වන එම විද්‍යුත් තරංග ගැන තවම පර්යේෂණ කර තැනත්, ඒවා ගේරයෙන් පිටත අඩි 12ක් තරම් දුරට විකිරණය වන බව, එක් උපකරණයක ආධාරයෙන් තීරණය කර ඇත.


කවර හෝ පුද්ගලයෙකුට සම්පූර්ණ වත්ම ඔහු/ඇය සිටින මානසිකත්වය ගැන අපට සංවේදිතාවක් ඇති වන සැරී, එදිනෙදා

අපි කොතෙකුත් අත් දැක ඇත්තේමු. ඒ තැනැත්තා සිටින්නේ සතුවෙන් ද? සැනසිමෙන් ද එසේ නැත්තම් ගෝකයෙන් ද, කෝපයෙන් ද යනාදී වශයෙන් අපට හැඳෙන්නේ, මහුගේ හඳුයෙන් විහිදෙන තරංග මගින් යැයි අපට අනුමාන කළ හැක. ආධ්‍යාත්මික ගක්තිය අවදී කර ගත් මුත්‍රිවරුන් හා යෝගින් අවශ්‍ය දැනෙන මානසික පුවතාව ගැන බොහෝ දෙනා සඳහන් කරති. වරක් මම ඉන්දියාවේ ප්‍රකට යෝගීවරයෙකු බැහැදුකීමට ගිය අවස්ථාවක, සමාධිත ව සිටින එතුමා වටා යැහෙන පිරිසක් ද නිහඩව සිටිනු දුටුවේ. විවිකයක් ලද විට, එහි පිද සිටි බටහිර ජාතිකයෙකුගෙන් මේ පිළිබඳ විමසන ලද විට මහු කිවේ "එතුමා අසල සිටියදී මට කියා ගන්න බැරි පුන්දර ආධ්‍යාත්මික පුවතාව ද එලෙසම ක්‍රියාකරන බව අප අමතක නොකළ යුතු ය. දුෂ්චිත සිත් ඇති පුද්ගලයා තමා සම්පයට එන අයගේ ද සිත් දුෂ්ණය කරයි.

#### මොළයේ දියුලුවන මොළයේ ක්‍රියාකාරීත්වය


මුළුමායාගේ මොළය තරම් අතිපූක්ෂම, අතිසාකිර්ණ තම වස්තුවක් විශ්වයේ තව නොමැත. වැඩිහිටියකුගේ මොළය සාමාන්‍යයෙන් කිලෝ 1.4ක් පමණ බරය. මොළයෙන් සියයට දහයක් වූ ප්‍රමාණයක් ගන්නා දුසර ද්‍රව්‍යවලින් සැදුන මස්තිෂ්ක බාහිකයෙහි නියුරෝන සෙල බිජියන 100ක් පමණ පවතියි.

සටහන 11



සැම නියුරෝනයක්ම අනෙක් නියුරෝන සමඟ ස්නායු තන්තු මගින්, සම්බන්ධතා 1000 සිට 10,000 දක්වා ගොඩ නාගා ගෙන පවතියි. මස්තිෂ්ක බාහිකයට යටින් වූ කොටසෙහි තව බිජියන 100කට වැඩි ගණකක් ගිලියල් නම් වූ සෙල පවතී. ඒවා නියුරෝන සෙලවල ක්‍රියාකාරීත්වයට සහාය වේ.

සටහන 12



#### මොළයේ නියුරෝන තන්තු ජාලයේ කොටසක්

ඇසි, කණ, නාසිය ඇතුළු ප්‍රංශ ඉන්දියන් බාහිර ලෝකය හා සංස්ටේනයෙන් උත්තේන්ඡනය වී, එම සංඛ්‍යා ස්නායු මගින් මොළයෙහි විවිධ කොටස්වලට සම්ප්‍රේෂණය කරයි. ඉක්බිති ව එම මූල සංඛ්‍යා මොළයෙහි විවිධ ක්‍රියාවලියන්ට හාජනය වී, දෙප්හා, ගබ්ද, රස වැනි රුප උපද්‍රව ගන්නේ ය. නිදර්ශනයක් වශයෙන් ඇසෙන් ලබා ගන්නා රුප සංඛ්‍යාවක්, දෙප්හා රුපයක් ලෙස දැකීමට මොළයේ ක්‍රියාවලින් 32ක් තුළින් ගමන් කළ යුතුය.

මෙයින් ගම්‍ය වන්නේ, අප දකින්නේ, යථාර්ථ වස්තුන් නොව, ඒවා ආගුයෙන්, සංස්කරණය කර ගත් රුප බවයි. ඔබ යමක් සංජානනය කරන ආකාරයට නොව මා ඒ දෙය සංජානනය කරන්නේ. තම තමාගේ මොළයෙහි ස්වභාවය, මානසිකත්වය හා මතකය අනුව ප්‍රංශ ඉන්දියන් විසින් ගෙනෙන සංඛ්‍යා සංස්කරණය වීම හේතු කොට ගෙන සංජානනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මුළුමායාට සැබු ලෝකය(විශ්වය) කිසිසේත් දැක ගත නොහැකියැයි කියන දර්ශනවාදයක් අභ්‍යන්තර වාදය යනුවෙන් පුරාණ ග්‍රීසියෙහි තිබේ. බෙඳු දර්ශනය ද එබදු අභ්‍යන්තරවාදයකි. අපට දැන ගත හැක්කේ, ප්‍රංශ ඉන්දියන්ගෙන් ලබා ගන්නා සංඛ්‍යා හෙවත් ඉන්දිය දත්ත පමණය. දැනුමෙහි මූල පදනම ඉන්දිය දත්තයි.

අප යම් සංකල්පයක් - එනම් අදහසක්, මතයක්, විශ්වාසයක්, ආකල්පයක් - ඉගෙන ගැනීමේදී සිදු වන්නේ. නියුරෝන අතර යම් පරිපථයක් ගොඩ තැනීම ය. ඔබ තම ආගම ගැන සිතනවාත් සමග ආගම සම්බන්ධ තම මොළයෙහි පරිපථය ක්‍රියාකරන්නට පටන් ගනියි. මේ අනුව තිදහස් වින්තනය යනුවින් දෙයක් නොප්‍රචිත යන තිගමනයට පැමිණීමට අපට සිදුවේ. අප කවර හෝ යමක් සිතන්නේ ඒ පිළිබඳ පෙර ගොඩ නගා ගත් පරිපථ ඔස්සේ ය. එබදු පරිපථයක් තැනි විට. අනෙකා කියන දේ, කියවන දේ, අපට අවබෝධ වන්නේ නැත.

මහිදි නිර්මාණයිලි අදහසක් පහළ වන්නේ, කෙසේදැයි යමෙකු ප්‍රශ්න කළ හැකිය. පවතින පරිපථ ජාලය තුළ කෙටි මගක් හෝ නව සම්බන්ධතාවක් හදුනා ගැනීම නිර්මාණාත්මක අදහසක් ඉපද්‍රවීමකි. එම වින්තනය දෙඟාකාර වේ. එනම්, බුද්ධීමූලික හා මනෝමූලික වශයෙනි. බුද්ධීය යොදවා, අරමුණක් ඔස්සේ, සිතන විට, එය බුද්ධීමූලික ය. පැහැදිලි අරමුණකින් තොර ව යාන්ත්‍රිකව පරිපථ ඔස්සේ සැරසුරුම මනෝමූලික ය. යමක් සිතන විට, ඒ පරිපථය තුළ ඇති නියුරෝන සෙල අනෙක් සෙල සමග යානිවේදන ගනු දෙනුවක් විද්‍යුත් යාන්දා ග්‍රාහක තන්තු (dendrites) හා යාන්ත්‍රීක ස්නායු (axion) මගින් සිදු කර ගෙන යම් තිගමනයකට පැමිණෙයි.

### නිරමල විදාහනය හා මොළය

ආධ්‍යාත්මික යාවර්ධනයේ ඉහළම තලය නිර්මල විදාහනය යනුවින් මේ ගුන්ථයේ දී අපි පෙන්වා දුන්මු. නිර්මල විදාහනය යනු පූර්ණ සිහිය බව ද පැහැදිලි කළේමු.

මොළයෙහි ප්‍රමුඛතම කාර්යය සිහිය නිපද්‍රිතයි. සංඡනනය, වින්තනය, සම්තිය ආදී අනෙක් සියලු මස්තිෂ්ක කාර්යයන්ට පෙරවු වන්නේ සිහියයි.

සැම නියුරෝන සෙලයක් ම විද්‍යුතයක් උපද්‍රවන බව අපි පෙර දුටුවේමු. සිහිය (Awareness/consciousness) පහළ වන්නේ, එම විද්‍යුතයෙනි. මේ අනුව සැම නියුරෝනයක්ම අංශමාත්‍රික සිහියක් ජනනය කරයි.

අවධානය යනු කුමක්දැයි මේයින් පැහැදිලි වේ. යම් කාර්යක් හා සම්බන්ධ පරිපථයක් තුළ පවතින සීමිත නියුරෝන සෙලවල අවද්‍රිතයේ අවධානය උපදියි. එසේ අවද්‍රිතය වන නියුරෝන සෙල සම්ඟයේ ප්‍රමාණය අනුව අවධානයෙහි ප්‍රමාණය අඩු හෝ වැඩි වේ.

නිර්මල විදාහනය හෙවත් පූර්ණ සිහියෙහිදී සිදුවන්නේ, මස්තිෂ්කයේ සියලු නියුරෝන අවද්‍රිතයි. මොළයේ නියුරෝන සෙලවල සමස්ත අවද්‍රිත ප්‍රභූද්ධනය(Enlightenment) යන සංසිද්ධියයි. එම සමස්ත මොළයේ අවද්‍රිතයේ පහළ වන උපරි බුද්ධීය ප්‍රභූව වේ.

සමස්ත මොළයේ අවද්‍රිත වළක්වා ගෙන සිටින්නේ සිතුවිලියි. වින්තනය නිපද්‍රිතයේ මොළයෙහි විදුතය නියුක්ත කළ විට, පූර්ණ අවද්‍රිත අවශ්‍ය ගක්තිය තින වෙයි. යම් විවෙක සියලු සිතුවිලි තැවතුන හාත්, ර්ට යෙද වූ ගක්තිය, මොළයේ සෙල වලට ආපසු ලැබේ. සමස්ත මොළයේ ම නියුරෝන සෙල අවද්‍රිත විට, හෙළි වන උපරි විදාහන තලය නිර්මල විදාහනය වෙයි. එය අප පෙර විශ්ව විදාහනය, උත්තර වින්තනය, බුහුමත් යනාදී නම්විලින් ද හැඳින්වූයෙමු. සමස්ත මොළය අවද්‍රිත විට, එයට අනන්ත විශ්වය ස්වභාවය විෂය වේ.

### භාවනාවේ ප්‍රතිකාරය ගුණය

මැතක සිට බටහිර වෙද්‍ය විද්‍යාව හාවනාව කායික හා මානසික ප්‍රතිකාරයක් ලෙස යොදා ගතිමින් සිටියි. ඉන් ආතකිය හා ගාර්ඩික වේදනා සමනය කළ හැකි බව ඔවුනු හදුනාගෙන සිටිති. මේ සඳහා ආනාපාත සතිය හා වේදනානුපසස්සනාව යන ගොද්ද හාවනාවල ආහාෂයෙන් සතිසම්පූර්ණතන පාදක ආතති සමනය (mindfulness based stress reduction) තම් කුමයක් ඔවුනු සකස්කර ගෙන ඇති. පිළිකාවෙන් හා වෙනත් රෝගවලින් ඇති වන දුස්සාධා වේදනා සමනය කර ගැනීමට එය විශේෂයෙන් උපකාර වේ. නෙද රෝග සඳහා ද මෙය ප්‍රතිකාරයක් වේ.

අමුරකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මේ සම්බන්ධව මෙයේ සඳහන් කරයි. "අතුම් හාවනා ක්‍රම මගින් (ආතති සමනය සඳහා) අනුවෙනි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහත හෙළිම ද පාරඅනුවෙනි ස්නායුපද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ තැව්මක් ද කළ හැකි ය." අතිව්‍යාගත (involuntary) ස්නායු පද්ධතියේ කොටස දෙක වන්නේ අනුවෙනි හා පාර අනුවෙනි ස්නායු පද්ධති යනුවෙනි. අනුවෙනි ස්නායු පද්ධතිය පහරදීම හෝ පලායුම සම්බන්ධ ආතතිය හා හය උපද්‍රවයි. පාර අනුවෙනි ස්නායු පද්ධතිය විවේකය හා ආහාර දිර්වීම සම්බන්ධව ක්‍රියා කරයි. හාවනාවන් පළමුවන ස්නායු පද්ධතියේ

අධික්‍යාකාරීන්වය පහත හෙළන අතර විවේකය හා ආහාර දිරවීම ස්ථාපු පද්ධතියේ ක්‍රියාකාරීන්වය ඉහළ නාවන බව සෞයා ගැනීම වැදගත්ය.

### භාවනාවන් හා මොලයේ වර්ධනය

මොලයේ සේල අඩතින් වර්ධනය තොවන බව මැතක් වන තුරු වෙබුන විද්‍යාවේ පිළිගැනීමක් තිබූණ. එහෙන් නම්න පර්යේෂණ විශේෂයෙන් හාවනාව සම්බන්ධව කරන ලද පර්යේෂණ මගින්, මොලයේ වර්ධනය සිදු කර ගත හැකි බව සනාථ වී ඇත.

ඇමෙරිකාවේ යෙල්, හාර්ටර්ඩ්, මස්සාවුසේට් යන රෝහලවල, කරන ලද පර්යේෂණ මගින්, හාවනාවන් මොලයේ බුසර ද්‍රව්‍ය වැඩි වන බවත් වයස් ගත විමෝදී මොලය දුබල වීම ප්‍රමාද කර ගත හැකි බවත් සෞයා ගෙන ඇත.

භාවනා ප්‍රගුණ කරන පුද්ගලයන් 20 ක් හා එසේ තොකරන ලද පුද්ගලයන් 15ක් ද ගෙන ඔවුන්ගේ මස්තිෂ්ක කොටස් IMR මගින් පරික්ෂා කර බැලීමෙන් හාවනා කරන්නන්ගේ අවධානය හා සන්වේදනය හා සම්බන්ධ මොලයේ කොටස්වල වැඩි වර්ධනයක් දක්නා ලදී. මේ ආකාරයේ පරික්ෂායක් කළ කැලිගෙනියාවේ ලොස් ඇත්ත්ස්ලීස් විශ්ව විද්‍යාලයේ අයිලින් ඉවර්ස් ද එම නිගමනයට පැමිණේයි. හාවනා කරන්නන්ගේ මොලයෙහි හයිපොතුලමසය, තැලමසය, ඔබෝර් පුර්ව බාහිකය, යටේ වෙම්පරල් හා ගයිරුස් යන කොටස්වල වැඩි වර්ධනයක් ඇය දුටුවාය. ඒවා විත්තවේග පාලනය හා සමනය සම්බන්ධ වූ මොලයේ කොටස් ය.

-නිමි-

### මුලාශ්‍ර:

Echart Tolle(1999) The Power of Now. Hodder & Stoughton  
Bucke,Richard R. Cosmic Consciousness: E.P.Dutton(1923)  
New York.

Benjamine B. Lahey & Anthony R. Criminero (1980)  
Maladaptive Behaviour. Scott, Foreamen and  
Company. Illinois.

Harter Andrew (2004) Character Strengths and Virtue  
Suzuli; D.(1957) Mysticism: Christian and Buddhist  
Harper & Bros. New York.

Krishnamurti J,(1931) From Darkness to Light.

Maslow, A.H. (1971) The Farther Reaches of Human Nature.  
Penguin books.

Maslow, A.H.(1968) Towards a Psychology of Being(2nd Ed)  
Van Nostrand Reinhold New York.

Osho (1999) A Lotus of Emptiness Osha International  
Foundation.

Pir Vilayat Inayat Khan(1999) Awakening : A Sufi Experience.  
Penguin Putnam. New York.

Rogers, Carl R (1961) On Becoming a Person Hangton.

Churchland,P.(1996) Neurophilosophy MIT Press Cambridge  
Blakemore( 1997)Mechanics of mind University of Cambridge.  
Vilayanur Ramachandran (2003) The Emerging Mind Profile  
books

Pinker (1997) How the mind works Freeman New York

### Websites

[www.sciencedaily.com](http://www.sciencedaily.com)

[www.ajitvadakayil.blogspot.com](http://www.ajitvadakayil.blogspot.com)

Spiritual Intelligence Wikipedia.

මුද්ද ජයන්ති ත්‍රිපිටකය  
වතුරුවේදය

රෝලන්ඩ් අබේපාල (2008) සිග්මන්ඩ් ගෞයිචිගේ  
මනෝවිශ්ලේෂණ වාදය සාර ප්‍රකාශන, කොට්ඨාස.